



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

1983 ජූලි 5 වන අඟහරුවාද

[වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑම]

ලංකා රාජ්‍ය පීටි නිෂ්පාදන නීතිගත සංස්ථාව විසුරුවා හැරීම
කල් තැබීමේ යෝජනාව
ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

1983 ජූලි 6 වන බද්ද

අවනත වීමේ ප්‍රතිඥාව: ඉලක්ඛවිය මුදියන්සේලාගේ පිටර පෝල් පෙරේරා මහතා (කඩුවෙල)	ලංකා හෝටල් සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත: පළමුවන වර කියවන ලදී
නිවේදනය: කථානායකතුමාගේ සහතිකය	පොද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්: පොල්ගහවෙල තරුණ බොද්ධ සමිතිය (සංස්ථාගත කිරීමේ)—(සුභිල් රංජන් ජයකොඩි මහතා)—පළමුවන වර කියවන ලදී
ප්‍රශ්නවලට වාචික පිළිතුරු	ජන්ද බලය, ජන්ද විමසීම් හා මැතිවරණ පිළිබඳ තේරීම් කාරක සභාවක්
ශ්‍රී ලංකා බොද්ධ හා පාලි විශ්වවිද්‍යාලය (සංශෝධන) පනත් කෙටුම්පත: පළමුවන වර කියවන ලදී	විශ්වාසී ඉදිරියට ගෙන යන ලදී

1951
10 22 1951
f

15
8



နှင်းလင်း ရှင်မိစံချိတ်ပေ

(ပြောရေး)

ရှင်မိစံချိတ်

(အပန်းအဖွင့်)

ရှင်မိစံချိတ် အပန်းအဖွင့်

1951 ခုနှစ် ဇူလိုင်လ ၁ ရက်

(မြန်မာနိုင်ငံ၊ ရန်ကင်းမြို့)

မြန်မာနိုင်ငံတော် အစိုးရက ထုတ်ဝေခဲ့သော
အပန်းအဖွင့် အစီအစဉ်
အရ ထုတ်ဝေခဲ့ပါသည်။

1951 ခုနှစ် ဇူလိုင်လ ၁ ရက်

မြန်မာနိုင်ငံတော် အစိုးရက ထုတ်ဝေခဲ့သော အပန်းအဖွင့် အစီအစဉ် အရ ထုတ်ဝေခဲ့ပါသည်။

မြန်မာနိုင်ငံတော် အစိုးရက ထုတ်ဝေခဲ့သော အပန်းအဖွင့် အစီအစဉ် အရ ထုတ်ဝေခဲ့ပါသည်။

မြန်မာနိုင်ငံတော် အစိုးရက ထုတ်ဝေခဲ့သော အပန်းအဖွင့် အစီအစဉ် အရ ထုတ်ဝေခဲ့ပါသည်။

မြန်မာနိုင်ငံတော် အစိုးရက ထုတ်ဝေခဲ့သော အပန်းအဖွင့် အစီအစဉ် အရ ထုတ်ဝေခဲ့ပါသည်။

မြန်မာနိုင်ငံတော် အစိုးရက ထုတ်ဝေခဲ့သော အပန်းအဖွင့် အစီအစဉ် အရ ထုတ်ဝေခဲ့ပါသည်။

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்எடக்கம்

செவ்வாய்க்கிழமை, 5 ஜூலை 1983

[நிகழ்ச்சித் தொடர்]

இலங்கை அரசு மா அலாக்கும் கூட்டுத்தாபனத்தைக் கலைத்தல்

ஒத்திவைப்புப் பிரேரணை
வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

புதன்கிழமை, 6 ஜூலை 1983

உறுதிப் பிரமாணம் : திரு. இலங்கை ஓட்டல் கூட்டுத்தாபனம் (திருத்தம்) சட்டமூலம் :
பொல் பெரேரா (கடுவல) முதன்முறை மதிப்பிடப்பட்டது

அறிவிப்பு :

சுடாநாயகரது சான்றிதழ்

சிறைக்களுக்கு வாய்மூல விடைகள்

பெனத்த, பாளி பல்கலைக்கழகம் (திருத்தம்) சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது

தனி அங்கத்தினர் சட்டமூலங்கள் :

பொல்கஹாலி பெனத்த இளைஞர் கழகம் (கட்டிணைத்தல்)
சட்டமூலம் — [திரு. சுனில் ரஞ்சன் ஜயக்கொடி] — முதன்
முறை மதிப்பிடப்பட்டது

காக்குரிமையும் தேர்தல்களும் மீதான தெரிவுமுறை :

விவாதம் தொடர்கிறது

Volume 24
No. 8

Wednesday
6th July 1983

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

Tuesday, 5th July 1983

[Continuation of Proceedings]

DISSOLUTION OF CEYLON STATE FLOUR MILLING CORPORATION ADJOURNMENT MOTION
WRITTEN ANSWERS TO QUESTIONS

Wednesday, 6th July 1983

AFFIRMATION: MR. ELLUKPITIYEMUDIYANSELAGE
PETER PAUL PERERA (KADUWELA)

ANNOUNCEMENT :

Speaker's Certificate

ORAL ANSWERS TO QUESTIONS

BUDDHIST AND PALI UNIVERSITY OF SRI LANKA
(AMENDMENT) BILL .

Read the First time

2-A 71292-2,550-(83/07)

CEYLON HOTELS CORPORATION (AMENDMENT) BILL :
Read the First time

PRIVATE MEMBER'S BILLS :

Polgahawela Young Men's Buddhist Association
(Incorporation) Bill - [Mr. Sunil Ranjan Jayakody] - Read
the First time

SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS :
Debate continued

பாராளுமன்ற விவாதங்கள்

(தமிழ்)

அறிவுறுத்தல்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம், 2 ஜூன் 1983

(தமிழ்)

இதன்மூலம் பாராளுமன்றத்தில் விவாதம் நடைபெறும்.

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம், 2 ஜூன் 1983

பிரேம தீர்மானம்: இது பாராளுமன்றத்தில் விவாதம் நடைபெறும். இதன்மூலம் பாராளுமன்றத்தில் விவாதம் நடைபெறும்.

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

பிரேம தீர்மானம்

Volume 54
No. 8

Classified
20th July 1983

PARLIAMENTARY DEBATES

(TAMIL)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

Tuesday, 26th July 1983

[Continuation of Previous Day]

DISCUSSION ON CBYLON STATE FLOUR MILLING ADJOURNMENT MOTION
WRITTEN ANSWERS TO QUESTIONS

Wednesday, 27th July 1983

ATTENTION MR. ELIASETHYEMUDIYANSALAJI
PETER PAUL PERERA (KADWELA)

ANNOUNCEMENT

WRITTEN ANSWERS TO QUESTIONS

BROODIE AND PAUL UNIVERSITY OF SRI LANKA

AMENDMENT BILL

2-A 11542-2-250-14-1983

CEYLON HOTELS CORPORATION (AMENDMENT) BILL

Keynote Address

PRIVATE MEMBER'S ANSWERS

Parliamentary Secretary (Mr. Sanga Nataraj) - Tamil

the last time

SELECT COMMITTEE ON BRANCHES AND ELECTORS

Private members

පාර්ලිමේන්තුව

பாராளுமன்றம்

PARLIAMENT

1983 ජූලි 5 වන අගනරුවාද

செவ்வாய்க்கிழமை, 5 ஜூலை 1983

Tuesday, 5th July 1983

[1983 ජූලි 5 වන අගනරුවාද නිල වාර්තාවේ 728 වන නිරුචි කිට ඉතිරි වැටු
කටයුතු]

[1983 ஜூலை 5 செவ்வாய்க்கிழமை அநிகரா அறிக்கை பத்தி
728 இலிருந்து நிகழ்ச்சித் தொடர்.]

(Continuation of Proceedings from Col. 728 of OFFICIAL REPORT
for Tuesday, 5th July 1983)

ලංකා රාජ්‍ය පිටි නිෂ්පාදන නීතිගත සංස්ථාව

විසුරුවා හැරීම

இலங்கை அரசு மா அரைக்கும் கூட்டுத்தாபனத்தைக்

கலைத்தல்

DISSOLUTION OF CEYLON STATE FLOUR
MILLING CORPORATION

ගාමිණී දිසානායක මහතා (ඉට්ටි හා ඉට්ටි සංවර්ධන ඇමතිතුමා
සහ මහවැලි සංවර්ධන පිළිබඳ ඇමතිතුමා)

(திரு. காமினி திஸாநாயக்க—காணி, காணி அபிவிருத்தி

அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)

(Mr. Gamini Dissanayake—Minister of lands & Land Development
and Minister of Mahaweli Development)

Mr. Deputy Speaker, I was listening with the great interest to the very learned speeches made by the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) followed by the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody), two hon. Members of Parliament, who are absolutely certain about the facts that they speak. I remember the time during the term of office of the late Mr. Dudley Senanayake, in the Government of 1965 to 1970, when both these hon. Members of Parliament together with my good friend the new member for Matugama (Mr. Anil Moonesinghe), were marching in the vanguard of a procession cutting loaves of bread into two and making slippers out of them. And a popular slogan at that time was "ඩඩලීගෙ බඩේ මසල වඩේ". That was a time when bread was cheap, when bread could be dispensed with, when, on an occasion like a political march, could even be used as slippers.

Then there were changed times, when the country was marching speedily towards Socialism, the period from 1970 to 1977. Then I used to sit in the second row of Parliament and watch. Hon. Ministers of the previous Government, Deputy Ministers, Back Benchers shouting in one voice and saying, "We must grow our own food"—the "වගා සංග්‍රාමය"—"We must not import a single bag of flour. Why should we get down PL 480 flour". And the famous "බතල and මඤ්ඤෙක" war was waged with an intensity that human-kind has

never known. At that time also bread could be dispensed with. And my good Friend the MP for Kalawana used to have long chats in the Lobby. We used to sit quietly in the Opposition Benches although he was a part of the Government and watch the Deputy Minister of Agriculture, Mr. H. M. Navaratne say :

එක පිට රාත්තලක්වත් ගෙවන්න එපා. අපි බතල කමු. අපි තබරල කමු. අපි කිරිල කමු. අපි අපේ මෑතිනිට කියන්නේ අපේ රට අපේ ආහාරවලින් ස්වයංභූවෝන කල යුතු බවටි.

I do not know what the hon. Members thinking at that time was. But he sat down quietly, waited as a Member of the Government, with his leader sitting in the Front Bench of the then United Front Government. Today, he is worried that bread is dear that it is expensive. Times have changed and the slogans have also changed. Today he is saying this together with my Friend, the Member for Attanagalla also have changed. Wages have gone up. Your salary has gone up. The Workers' salaries have gone up.

සරත් මුත්තේවුවෙහෙම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Party leadership –

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Party leadership has changed. Methods of appointments have changed. Every minute there is change. That is the law of *sansara* and I hope you read something about it. (Interruption) *Sansara* is a march. Everything is in a state of flux. You know only the theory of *karma* because you are a victim of it. The law of *karma* is a part of the law of *sansara*. (Interruption) Everybody is a victim of *karma*.

So, Mr. Deputy Speaker, there is a big theory, an ideology being enunciated here about the sanctity of corporations, about the State Flour Milling Corporation. Now the Minister responsible for asking that this resolution be placed before Parliament is His Excellency the President, and the Hon. Minister for Parliamentary Affairs has moved this resolution on behalf of the President.

Sir, the State Flour Milling Corporation has been established under the Industrial Corporations Law. I do not know when it was established. It must have been by a Gazette notification in the early 1960s. I presume (Interruption). – That is what I say – in the early 1960s. (Interruption) Established in what year? I am not quite sure about that, but it was established under the Industrial Corporations Law. Now, when you look at an institution like this or for that matter institutions like the Tyre Corporation, institutions like the Steel Corporation and many other corporations, what are you looking at really? You are looking at a production

[சாமினி டீயாநாயக்க மனது]

oriented organization to cater to the demands of a market, not a closed market, but a market which constantly compares the cost of production in relation to the availability of such products in other parts of the world.

Now you take your Tyre Corporation. From 1970 to 1977 we had a closed economy. I remember I found it extremely difficult to buy tyres for my car. Hon. Members of Parliament also would have experienced the same situation. Bicycle tyres also —

மன்றிபரமேன்து

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

That is with regard to tyres. What about the tubes ?

சாமினி டீயாநாயக்க மனது

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

You were producing tyres at the Tyre Corporation which was a plant established with foreign assistance, you were decreeing that all State Corporations should buy from the Tyre Corporation, and you were also giving agencies at different towns, in different cities, for Sri Lankans to hold these agencies, and perforce people had to buy the tyres which were available, which were Kelani tyres. But what was the price of one of these tyres ? You could buy a Bridgestone, a Firestone, or a good quality Indian tyre at half the price. (Interruption) I am telling you. You had official cars at that time.

சார்லி மூனசிங்க மனது (மதுரை)

(திரு. அனில் முனசிங்கு—மத்தாகம)

(Mr. Anil Moonasinghe - Matugama)

No.

சாமினி டீயாநாயக்க மனது

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

We had private cars at that time.

சார்லி மூனசிங்க மனது

(திரு. அனில் முனசிங்கு)

(Mr. Anil Moonasinghe)

I was in the Ceylon Transport Board.

சாமினி டீயாநாயக்க மனது

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

The Ceylon Transport Board — we will discuss on some other occasion.

சார்லி மூனசிங்க மனது

(திரு. அனில் முனசிங்கு)

(Mr. Anil Moonasinghe)

I am not talking about the Ceylon Transport Board. I am talking about the tyres bought by the Ceylon Transport Board.

சாமினி டீயாநாயக்க மனது

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

You can talk about the tyres because you were the Chairman. But I will talk about the Corporation.—(Interruption.) Yes, yes.

சார்லி மூனசிங்க மனது

(திரு. அனில் முனசிங்கு)

(Mr. Anil Moonasinghe)

The information is wrong.

சாமினி டீயாநாயக்க மனது

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

I have been a little silent about your pronunciations about liberal democracy, etc., etc. But I know how you treated the workers when you were Chairman. I will come out with those at the appropriate time.

சார்லி மூனசிங்க மனது

(திரு. அனில் முனசிங்கு)

(Mr. Anil Moonasinghe)

Why do you not ?

சாமினி டீயாநாயக்க மனது

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

Anyway, ask the Hon. Minister of Industries & Scientific Affairs as to what he had to face in producing a quality tyre at the Kelani plant. To get a fairly marketable stock, he had to collaborate with a private company.—(Interruption)

லக்ஷ்மன் ஜயகோடி மனது

(திரு. லக்ஷ்மன் ஜயகோடி)

(Mr. Lakshman Jayakody)

Now he has started his second phase with the Soviet. The private company is no more. That is a solid tyre. You had better ask him. The Soviet second phase has started in the Tyre Corporation.

சார்லி மூனசிங்க மனது (கர்மந்தை தா விடா கட்டிது சார்லிமேன்து)

(திரு. சிநிஸ் மத்திவ்—கைத்தொழில், விஞ்ஞான அலுவலகம் அமைச்சர்)

(Mr. Cyril Mathew—Minister of Industries & Scientific Affairs)

He does not know what he is talking about ?

We are dealing with an American Company. We have got the latest technology and we are making the tyres. What are you talking ?—(Interruption) Goodrich. He does not know what he is talking about.

உணர்வுகள் பரமோதி உணர்வு

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Did you not start the second phase with the Soviet Union ?

டிரீல் டிரீல் உணர்வு

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

What ?

உணர்வுகள் பரமோதி உணர்வு

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Did you not start the second phase with the Soviet Union in the Tyre Corporation ?

டிரீல் டிரீல் உணர்வு

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

The second phase ? There is no—

உணர்வுகள் பரமோதி உணர்வு

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Signed last week with a person by the name of Greg.

டிரீல் டிரீல் உணர்வு

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

Listen to me for God's sake.

உணர்வுகள் பரமோதி உணர்வு

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

I know you—I know what you say.

டிரீல் டிரீல் உணர்வு

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

There is no second phase. We are getting the latest technology by collaborating with Goodrich.

உணர்வுகள் பரமோதி உணர்வு

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

No. Only last week. He does not know what is happening in the Ministry because he is doing something else. He is hammering people here, there. Last week he signed a second phase agreement with the Soviet Union and the person who came was Shekinkov. The person who signed was Mr. Greg.

டிரீல் டிரீல் உணர்வு

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

You do not know what you are talking about.

உணர்வுகள் பரமோதி உணர்வு

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

You do not know what you are doing in your own place. I am giving you the names. And the second phase, you have started there.

தாமசீ தீவனாசன உணர்வு

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

All I can presume is that last week my hon. Friend from Attanagalla was doing something else without concentrating on public affairs, because the Hon. Minister has denied the fact that he ever signed anything with the Soviet Union. (Interruption) What do you mean ? You ask him.

டிரீல் டிரீல் உணர்வு

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

He does not know what he is talking about. (Interruption)

தாமசீ தீவனாசன உணர்வு

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

Therefore, the hon. Member for Attanagalla, apart from the arguments which he adduced today—that there is something tragically wrong with closing down a Corporation—does not seem to know what is happening in our country today. He says we have signed something with the Soviet Union when we have collaborated with Goodrich, and that is something which we have been working on for the last three years—our collaboration with Goodrich. And if you want a good tyre you had better look towards the products which are now coming from Kelani, formerly the Kelani Tyre Corporation, because technology is constantly changing. The tyre Corporation plant the hon. Member for Matugama (Mr. Anil Moonasinghe) would readily agree, was something which was assembled after it had been dismantled 40 years ago immediately after the Second World War, and a lot of things happened from the end of the Second World War to the consumer age of the 1950s. That plant was assembled in Sri Lanka. What I am saying is, it is not easy to get that technology. Of course, the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) would say at this stage that something is better than nothing—(Interruption). It was, if you do not know ; I am telling you.

சரத் முத்தெடுவேகம உணர்வு

(திரு. சரத் முத்தெடுவேகம)

(Mr. Sarath Muttetuwegama)

You can say it and I can say it because none of us saw it.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The fact is that the hon. member for kalawana, who says that he did not see it, should have seen it, because if he does not know the age of the plant—*(Interruption)*—The tyre plant which was fixed in Kelaniya. It was an old rubber factory. It was mentioned in Parliament at that time. It was considered to be unviable to be run in the Soviet Union.

සරල මැතිව මහතා
(திரு. சிறில் மத்தவ்)
(Mr. Cyril Mathew)

They got a new factory from Dunlop.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Gamini Dissanayake)

And they got a new factory from Dunlop. If you want to know the history of the rubber manufacturing industry of the Soviet Union, the Hon. Minister for Industries will enlighten you.

Therefore, technology is something which we have got to constantly modernize if we want to give better products. You cannot force people today, because you believe in Gandhian principles, to wear the *kadar* cloth; they would like to wear the latest that is available in the market at competitive prices.

Now, what does His Excellency the President seek to do here? This has been studied, it has been recommended by a committee of experts who looked into the cost of production. I might say that what is sought to be done is to make available to the people of Sri Lanka wheat flour duly processed by the latest and the most modern methods of technology at costs which are lower than one could get if we invested capital to modernize the State Flour Milling Corporation. It is after a study, it is after a considered view of the managerial problems inherent in a situation like this that this decision has been made. If you are asking about our own attitude towards State ownership, I would like to tell you that we do not consider it to be a holy cow.

The hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) asked me about the corporations in my Ministry. I will tell you quite frankly. We have got equipment which is 30 or 40 years old. We have got managerial techniques which we cannot improve for lack of manpower. The Maduru Oya Reservoir Project was opened on the 2nd. I saw in a managerial brief that there were 20,000 different parts in their stores necessary for purposes of replacing wear and tear in the machines that were used every day. The whole system has computerized so that you knew exactly when a new

part was necessary. No machine was kept idle for more than one hour. But when you look at the State sector machinery today, you can make mountains out of those junk-yards! I have got in the State Development and Construction Corporation parts imported from the Soviet Union and Czechoslovakia which are worth more than Rs. 50 million but incapable of being used for any purpose whatsoever. You are talking about public funds. Who imported these plants? For what use? I remember my good Friend the hon. Second Member for Nuwara Eliya-Maskeliya (Mr. Anura Bandaranaike) went to North Korea and accepted a gift of 300 tractors. Was one of those tractors used? They were not, because they were unsuitable for our purposes; the moment you put them into the paddy field they sunk as they were too heavy.

So there is no magic in this sort of approach. You have got to buy the best from wherever it is available and wherever it is available you have got to pay a price. Please do not think that the socialist countries are giving you things at concessionary prices. They are not. You have got to pay in dollars. The Hon. Member for Medawachchiya is not here. I have told him once, I have told him again, I have told him *ad infinitum*, *adnauseam*, that the Soviet credit for the construction of the Samanalawewa, which was some 150 million roubles, had to be repaid in US dollars.

සරත් මුත්තේටුවෙහම මහතා
(திரு. சரத் முத்துட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

We did not have to pay a cent for what we got.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is all right, but the Flour Milling Corporation has to be modernized. You cannot run a Flour Milling Corporation out of junk.

What did you do about the Wellwatte Spinning and Weaving Mills? It was like a slaughtered cow, because the machinery would not work. You made a glorious hue and cry about taking it over, and you took over the wellwatte Spinning and Weaving Mills. You wanted to pay them compensation when the owners wanted to get rid of it. What did you do with United Motors? We know all this. So I do not think you can enter into an ideological match about these matters.

But the fact is that our people are entitled to get the best product at the cheapest possible price. As to whether you are going to subsidize it or not is a different matter. It is a matter of State policy. You can subsidize tomorrow, you can subsidize the day after tomorrow, if you do not want to channel the resources for development. This is the basic problem that is being

discussed all over the world today.. Who is producing the consumer car in the Soviet Union, the Lada ? Why did they invite Fiat ? Can you tell me ?—(Interruption). Lada is in Poland ? There is Lada in the Soviet Union also.

සරත් මුත්තේටුවෙගම මහතා
(තිரு. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

No, no.

ගාමිණී දිසානායක මහතා
(තිரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I have seen so many Lada cars in the Soviet Union.

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

They must have been coming from Poland.

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

May be. Is not Poland a communist country ? It is.

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

So what about it ?

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is what I am asking you.

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

What are you talking about ?

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I am talking about this basic fact. If you want to modernize your technology you have to get that from somewhere.

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Nobody is disagreeing with that.

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Why are you saying that to collaborate with –

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

The only thing is, we have not given it to Prima.

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

All right, is Fiat not a private company ?

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

It is not.

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

It is a private company. Fiat is a private company.

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Fiat in Italy is a private company. The Shiguli Company in the Soviet Union is certainly not a private company.

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

All right, but they are collaborating with Fiat.

සරත් මුත්තේටුවෙගම මහතා
(තිරු. සරත් முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

They have got certain units from Fiat, and the whole thing will belong to the Soviet Union.

ගාමිණී දිසානායක මහතා
(තිරු. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

All right. When you negotiate with a communist country you negotiate with the Government. When you negotiate with a country in which there is a mixed economy you negotiate with those who belong to one of those two sectors. So what is the magic in this ? If we want to assemble Mercedes Benz in Sri Lanka, either Mercedes Benz will negotiate with the Ceylon Transport Board or they will negotiate with some other private company. It is not against the law. So these are red herrings drawn across the trail. If you want to develop technology you have got to beg, borrow or steal it from where you can get it.

Look at the situation in Japan. You were talking of Singapore sniggering away, but do you know that Singapore's off-shore banking is so successful that their

[**வாழை** **ஐயக்கொடி** **மறை**]
foreign exchange reserves is 3,000 billion United States dollars?—(**Interruption**). So what?—(**Interruption**). You care!

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)

(Mr. Lakshman Jayakody)
For your country not for another country.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)
That is exactly what I say.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)
Care for your country.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)
Try to learn something.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)
What do you mean by “learn”?

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)
Try to learn something.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

Are you going to have a city state like Singapore in Sri Lanka? It will fail. See what has happened to our economy today.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)

That is all right. Let us look after that.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

I know that we are finished. If Singapore does not go for a higher technology they will crash.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)

That is exactly what I am telling you. Now you are trying to drag this debate in some other direction. He is talking of higher technology. Let me tell you that we

will (**Interruption**).—That is all right. But we are on some other matter.—(**Interruption**).—Mr. Deputy Speaker, my good Friend the hon. Member for Attanagalla now talks of higher technology being a necessity for Singapore while they were marching in processions with slippers made out of bread. Singapore is manufacturing spare parts for aeroplanes, for defence equipment and for radar. Is that not technology?

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

Are we thinking in those terms?

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)

Is that not higher technology? I am asking you.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

That is their business, not our business.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)

That is higher technology. They know where they are going. They know what they are doing.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

The whole trouble is, we are thinking of other countries rather than of our own country, and we have got into a big mess in this country.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. காமினி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)

We have not got into a big mess. We know what we are doing and where we are going, and if more corporations have to be wound up we will wind them up. Make no mistake about it. I am winding up the Mahaweli Development Board, a board which was created by the United National Party Government, because there is nothing sacrosanct or holy about it, because it has outlived the purpose for which it was created.

I am trying to get somebody to collaborate with the River Valleys Development Board in a joint venture so that we can go and work outside.

வாழை **ஐயக்கொடி** **மறை**
(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

That is not closing down.

ගාමිණී දිසානායක මහතා
(*திரு. காமினி திஸாநாயக்க*)
(Mr. Gamini Dissanayake)

The Koreans are going and working out. Various Asian countries are going and working in the Middle East and Eastern European countries. So why not we ?

I am quite sure that, whatever the hon. Member for Attanaglla (Mr. Lakshman Jayakody) might say, the person who has every possibility of being the think-tank in the Sri Lanka Freedom Party, my good Friend the hon. Member for Matugama (Mr. Anil Moonesinghe) is thinking differently on this issue. No God or true God of socialism ever said that everything must be owned by the State. I do not think so. What you must get are the best results. And I can assure you, if more details are necessary those details can be given.

We are working out through the Ceylon Grain Elevators Limited a company duly incorporated, a joint stock company with public shares issued to the people of Sri Lanka, an organization capable of carrying out fully and correctly the management of the assets and liabilities of the State Flour Milling Corporation. That is what we seek to do. I am very happy to note that bread has become something very special now to people who made slippers out of it and who once said that bread was not necessary and that we can eat *manioc* and *bathala*. Truly it is a great revolution that even such people have now come to appreciate the value of bread. And if people in this country should eat bread in the future, they will do so because it is no longer leaven with a sense of futile justice, which is what you preach all the time.

We are undoubtedly searching for various methods by which we can improve our technology. We tried to get Motorola into the GCEC. Because of the elections we could not get them, but we will get them. We are trying to get the electronics industry. I think we have made substantial strides in trying to get various investments into our country.—(*Interruption*).—Rubber is a world situation. It cannot be helped. Just because you are dealing in rubber do not think that we can have a special case for rubber.—(*Interruption*).—That is all right. Somebody in my family. It cannot be helped.

Therefore, Sir, I think this is a Motion which is introduced in good faith for the purpose of creating an organization, Ceylon Grain Elevators Limited, a company which is duly incorporated under the Company Law of Ceylon for the purpose of carrying on the business which was previously carried on by the State Flour Milling Corporation in the context of a company with which Sri Lanka had entered into an agreement, namely, Prima Limited, having a capacity to manufacture and to carry nearly 60,000 metric tons of wheat, which is what the requirements of our country

are at the moment. And also, as I say, the whole question of the future of reproduction, PL 480, should be kept open because with the new paddy fields that we are opening up under the accelerated programme under Lunugamvehera under Inginimitiya, as the Hon. Minister for Agriculture will tell you, we are taking a turn. This year itself we have been able to produce the rice that we require. Very soon we will be able to dispense with the buffer stocks that we buy, in which case the question of PL 480 will have to be reviewed, in which case the question of Prima will have to be reviewed, in which case the whole question of viability of Ceylon Grain Elevators Limited will have to be reviewed, which is what dealing with the private sector is all about. When you deal with private sectors you do not protect holy cows. It is competition. You either last or die. There is no question of protecting monopolies. You do not say, "It is a Corporation, therefore we must keep it going." No. We do not want to look at it like that. But let me assure you that this Government is willing to enter the ring and protect the workers of the Ceylon Fertilizer Corporation—to get them employment, to give them their correct gratuity and to see as far as possible that they become the future employees of the new enterprise. If that is the assurance that you wanted, I am giving it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)
(Mr. Lakshman Jayakody)

So are you giving us the assurance that these workers who will be displaced will be employed by the Ceylon Grain Elevators ? [*Interruption*] No. I want that assurance because you said so.

ගාමිණී දිසානායක මහතා
(*திரு. காமினி திஸாநாயக்க*)
(Mr. Gamini Dissanayake)

They are all in our Union. I will deal with them direct.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)
(Mr. Lakshman Jayakody)

That you are giving a promise that they will be taken by Grain Elevators.

ගාමිණී දිසානායක මහතා
(*திரு. காமினி திஸாநாயக்க*)
(Mr. Gamini Dissanayake)

We will deal with them direct. Do not worry.

අමරසිරි දොදන්ගොඩ මහතා (බද්දේගම)
(*திரு. அமரசிரி தொடங்கொட—பத்தேகம*)
(Mr. Amarasiri Dodangoda—Baddegama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පීටී සංස්ථාව අහෝසි කර ප්‍රීමා සමාගමට හාර දිම පිලිබදව කරුණු කිපයක් මේ සභාවට ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙමිනි. පීටී සංස්ථාව අහික්

සිංගප්පූරුවේ, තායිවානයේ කොටසක් තිබෙනවා. තමුත්තාන්සේලා වාගේම අපිත් මේවා ගැන සැහෙන දුරට කියවනවා, කරුණු සොයනවා. තමුත්තාන්සේ කියන දේට අපට පිළිගන්න බැහැ. ඒක හරිය තැන්තම ඒක වැරදිය කියා. අපිත් හරකානුකූලව යොයා බලන්න ඕනෑ. අපි බොහෝම සන්නේසී තමුත්තාන්සේ කියන ඒවා පිළිගෙන ඉන්න. තමුත් රටේ දියුණුවට එය අදාළ වෙනවාය කියා අපට හිතන්න බැහැ. අපටත් අපේ අදහස් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා.

විශේෂයෙන්ම, අපි හිතමු සිංගප්පූරුවත් තායිවානයත් යුද්ධයකට පැවරීමේ කියා. එතකොට ප්‍රිමා පීටි කමහලේ ප්‍රධාන ස්ථානය හැටියට ඒ ගොල්ලන්ට පුළුවන්ද අපට පීටි සපයන්න? [බාධා කීරීම] තමුත්තාන්සේලා නොවෙයි පීටි ගෙන්වන්නේ.

සිරිල් මැතිව් මහතා
(*திரு. சிறில் மதீஸ்*)
(Mr. Cyril Mathew)
අපි තමයි ගෙන්වන්නේ.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

තමුත්තාන්සේලා කොටසක් ගෙන්වනවා, ප්‍රිමා පීටි කමාන්තගාලාව තව කොටසක් ගෙන්වනවා. එතකොට ඒ සමාගමට අතතුරක් පැමුණුණෝත් යුද්ධයකදී සමාගමට පාඩුවක් වී වැඩි ගිණයන් අර කොන්ත්‍රාත් සියල්ලම බිඳීල යනවා. යුද්ධ නීතිය අනුව ජාත්‍යන්තර වශයෙනුත් ඒවා පිළිගන්නේ නැහැ. සමාගමට සම්බන්ධ වගන්ති සහ කොන්දේසි සියල්ලම අහෝසි වෙනවා. එහෙම වූණෝත් මොකද වෙන්නේ? එහෙම වෙන්නේ තැද්ද? පසුගිය දෙවෙනි ලෝක මහ යුද්ධයේදී එවැනි විදේශ සමාගම්වල වැඩ කටයුතු අඩාල වී වැසුවේ තැද්ද? ලංකාවේ ආණ්ඩු යන්ත්‍රයට නොවේද සියල්ලම භාරගන්න වූණේ? හදිසි නීතිය හා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ආහාර දෙපාර්තමේන්තුවක් මගින් මුළු රට පුරාම බඩු බෙද හරින්නට සිදු වූණා නේද? ඊට පසුව පී ආහාර දෙපාර්තමේන්තුවේ කොටස් රට මැදටත් ව්‍යාප්ත කරන්න ලැබුණේ. එසේ ආහාර දෙපාර්තමේන්තුවක් ඇති කර ඊටම අදාළව අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවක් ඇති කෙළේ යුද්ධ කාලයේදී ඇති වූණු අකරතැබීමට මුහුණ දීම නිසයි. ඒ තත්ත්වයට ප්‍රතිකමෝසක් වශයෙනුයි.

ඒ වාගේ යම් කිසි දවසක යුද්ධයක් එන්න පුළුවන්, අපට කියන්න බැහැ කොයි මොහොතේ එවැනි අකරතැබීමකට මුහුණ පාන්න වේවිද කියල. එහෙම වූණෝත් මේ රට අභාග්‍ය සම්පන්න තත්ත්වයකට වැටෙනවා.

අද පීටි අපේ දෙවෙනි ආහාරය වී තිබෙනවා, පාත් කැල්ල දෙවෙනි ආහාරය වී තිබෙනවා, සාමාන්‍ය මිනිසාගේත් විශේෂයෙන් කම්කරු ජනතාවගේත්. [බාධා කීරීම] සැහෙන දුරට ඉන්නවා. ඇත්ත වශයෙන්ම කුණුරු කැලී දෙක තුනක් තිබෙනවා. [බාධා කීරීම] තවත් තිබෙනවා. කොන්මලේ එතෙම කියන්න බැහැ. කොන්මලේ ඒ තරම් පල්ලයටද දන්න එපා. කුණුරු සැහෙන ප්‍රමාණයක් යට වූණා. තමුත් ඒ කුණුරු ප්‍රමාණය තැවතන් අස්වද්ද ගන්න උත්සාහ කරනවා. හැබැයි. ඊට රජයෙන් දෙන ආධාර සැහෙන්නේ කොයිතරම් දුරවදයි විග්‍රහ කරන්නට සිදු වී තිබෙනවා. තමුත් ඒ ගැන මා මේ අවස්ථාවේදී කථා කරන්නට යන්නේ නැහැ.

ගරු කිසෝජ්‍ය කථානායකතුමා, මේ ප්‍රශ්නයේදී එහෙම නම්, ප්‍රිමා පීටි කමහලේ වගකීමෙන් කොටසක් රජය භාර ගන්නේ නැත්තේ ඇයි? මේ රටේ "Vested Institutions" තිබෙන බව අපි දන්නවා. හරියට කියනවා නම්, "United Motors" වගේ ආයතන තිබෙනවා. වග කීමෙන් කොටසක් රජයට භාරයි. [බාධා කීරීම] තමුත්තාන්සේගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ගැන තමුත්තාන්සේ දන්නේ නැහැ. අප ඒ ආයතන ගැන කථා කරන්නේ වාර්තාවක් ආවොත් පමණයි. ඒ අවුරුද්දකට වතාවයි. සමහර වෙලාවට මේ අවුරුද්දේ වාර්තාව එන්නේ අවුරුදු හයකට පස්සේයි.

සිරිල් මැතිව් මහතා
(*திரு. சிறில் மதீஸ்*)
(Mr. Cyril Mathew)
එහෙම වෙලා නැහැ. ඒ තමුත්තාන්සේලාගේ කාලයේ. දැන් හැම අවුරුද්දක් පාසාම වාර්තාවක් ඉදිරිපත් කරනවා. බොරු කියන්න එපා මෙහෙ ඇවිල්ලා.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)
සෑම දෙයකම සහවලා යටින් ඇදලා තුරුම්පු ගහනවා. සමහර වෙලාවට අපට කියනවා ඒවා සමහර ඒවා දන්නේ නැහැ කියලා.

සිරිල් මැතිව් මහතා
(*திரு. சிறில் மதீஸ்*)
(Mr. Cyril Mathew)
කියන්න. කියන්න. වැරදුකාම මම කියන්නම්

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)
ඒවා රජයට පවරාගෙන තිබෙනවාද කියන එක දන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. රජය සමහර වෙලාවට තැවතන් ඒ අයට දීලා තිබෙනවාද දන්නේ නැහැ. ඒ ආයතන. ඒ තත්ත්වයට වැටීලා තිබෙන්නේ. සමහර වෙලාවට ලංගමයට මොකක්ද වෙලා තිබෙන්නේ කියලා අප දන්නේ නැහැ. රජයම ඒක පිටරට අයට දීලා තැන්තම අපේ කොමිපෑණියක්ද කියලා අපට යම්කිසි කුතුහලයක් තිබෙනවා; අවිශ්වාසයක් තිබෙනවා; විවිකිවිචාවක් තිබෙනවා. ඒ විධියේ තත්ත්වයක් තිබෙන්නේ හැම දෙනාටම.

මගේ එකම ඉල්ලීම මෙයයි. අතෙක් හැම ආයතනයක් වගේම පීටි කමහලත් වගකීවයුතු ආයතනයක්. සමහර විට වාගේ නිෂ්පාදනයට වඩා වගකීවයුතු ආයතනයක්. සමහර විට යන්ත්‍රයක් නිෂ්පාදනයට වඩා වගකීවයුතු වැඩක්. ඒවා නැතිව, ජනතාවකට කාලයක් ඉන්න පුළුවන්. තමුත් ආහාරයක් වශයෙන් පාවිච්චි කරන පීටි නිෂ්පාදනය මිය විධියේ අයට භාර දුන්නාම යම්කිසි අවාසනාවන්ත තත්ත්වයකට එය වැටුණොත් එදව සිදු වන්නේ මොකක්ද? එදව මේ පීටි කමහල භාරගෙන කරගෙන යන්නට මේ රජයට නොවෙයි කුමන රජයකටවත් පුළුවන්කමක් වන්නේ නැහැ. ප්‍රිමා පීටිකමහල ගැන විශ්වාසය නියන්න ඕනෑ නම්, රජය යම්කිසි කොටසක් වගකීම භාරගත යුතුයි. වෙනත් පුද්ගලික ආයතනත් රජය හවුල් වී ගෙනයනවා නම් රජය මෙහිත් සියයට 51 ක කොටස් ගන්නටම ඕනෑ. ප්‍රිමා කර්මාන්ත ගාලාව සම්බන්ධයෙනුත් ඒ විධියට ක්‍රියා කරනවා නම්, එය රටේ ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙනවා.

ආණ්ඩුවට බලයක් තිබෙනවා ඒ කර්මාන්ත ගාලාවේ වැඩ කටයුතු ගැන ක්‍රියා කිරීමට. ගරු කර්මාන්ත ඇමතිතුමා මේ ප්‍රශ්නය ගැන ක්‍රියා කරන්නට ඕනෑ. ප්‍රිමා කොමිපෑණිය අපේ කවුද? අපේ තැද පිරිසක්ද? මොකද තිබුණු ආයතනය වසා දමා, මේ අයටම මෙය බලයෙන් පවරන්නේ? ඇයි ඒ ආයතනය වගන්නේ? පාඩුවට ගෙනගොස් නැහැ. ඒ ආයතනය අවුරුදු 20 ක් අපට සැහෙන තත්ත්වයෙන් පීටි දුන්නා. ඒ දවස්වල පීටි අඩු මිලට සැපයුවා. ප්‍රිමා ආයතනය ඒ කමහල භාර ගන්නට පස්සේ දැන් පීටි මිල කියද? ප්‍රිමා ආයතනයට ගන්න කොට පීටි මිල කුමාතුකුල් තත්ත්වයක තිබුණා. පීටි රාත්තල රු.1.10 යි. අද රු.පියල් තුනකුත් ගණින්න. තුනයි ගත හතළිස් ගණින්න මට මතක හැටියට. එක එක තැන්වල එක එක ගණන්. මොනවා වූවත්, ප්‍රිමා පීටි කමහල ඇති වූණාට පස්සේ පීටි මිල සියයට තුන් සියයකින් වැඩි වී තිබෙන බව පෙනී යනවා. ප්‍රිමා පීටිවලින් හදක පාත් රාත්තල රු.පියල් අටකුත් ගත පණගකට අද විකුණනවා.

මන්ත්‍රීවරයෙක්
(*அங்கத்தினர் ஒருவர்*)
(A Member)
ගොකෑම.

සිරිල් මැතිව් මහතා
 (ශ්‍රී ලං. සි.හි.ම. ම.ජ.ති.ම.)
 (Mr. Cyril Mathew)

සාමාජික සංඛ්‍යාව බිඳුවට වැටිලා, කවුරු වෙනුවෙන්ද මේ කතා කරන්නේ? තමුත්තාත්සේලාගේ එක සාමාජිකයෙක්වත් නැහැ. ඒ සංස්ථාවේ, කවුරුත් වෙනුවෙන්ද කතා කරන්නේ? තමුත්තාත්සේ නිකම හිත දැකලා කතා කරන්නේ.

ආනන්ද දසනායක මහතා
 (ශ්‍රී ලං. ආනන්ද ත්‍යාගායක)
 (Mr. Ananda Dassanayake)

ගරු ඇමතිතුමනි, තමුත්තාත්සේගේ පැහැණු බුද්ධියට මම සතුටින්න වෙතවා. තමුත්තාත්සේ හිතතවා නම් මේ වෘත්තීය සමිති සාමාජිකයෝ හිටියොත් පමණයි මේ ගරු සභාවේදී කතා කරන්න පුළුවන් වෙන්නේ කියා ඒක වැරදියි. ඒක දැනට අවුරුදු සියයකට පමණ ඉහත තිබුණු අදහසක් ; යල් පැන ගිය අදහසක්.

සිරිල් මැතිව් මහතා
 (ශ්‍රී ලං. සි.හි.ම. ම.ජ.ති.ම.)
 (Mr. Cyril Mathew)

කවුරුත් ගැනද කථා කරන්නේ?

ආනන්ද දසනායක මහතා
 (ශ්‍රී ලං. ආනන්ද ත්‍යාගායක)
 (Mr. Ananda Dassanayake)

සේවකයෝ ගැන කතා කරන්නේ.

සිරිල් මැතිව් මහතා
 (ශ්‍රී ලං. සි.හි.ම. ම.ජ.ති.ම.)
 (Mr. Cyril Mathew)

සේවකයෝ ඉන්නවාද සමිතියේ? එකෙක්වත් නැහැ.

ආනන්ද දසනායක මහතා
 (ශ්‍රී ලං. ආනන්ද ත්‍යාගායක)
 (Mr. Ananda Dassanayake)

සේවක අයිතිය ගැන මම මේ කතා කරන්නේ. තමුත්තාත්සේ පොට වරදද ගන්නට මම මොනවා කරන්නද?

සිරිල් මැතිව් මහතා
 (ශ්‍රී ලං. සි.හි.ම. ම.ජ.ති.ම.)
 (Mr. Cyril Mathew)

සේවකයෝ මන්කොම ඉන්නේ අපේ සමිතියේ.

ආනන්ද දසනායක මහතා
 (ශ්‍රී ලං. ආනන්ද ත්‍යාගායක)
 (Mr. Ananda Dassanayake)

තමුත්තාත්සේ පොට වරදදගෙන කතා කරන්නේ. මම කියන්නේ සේවකයින්ගේ අයිතිය ගැන. සේවක අයිතිය ගැන කතා කරන්න මට අයිතියක් තිබෙනවා. මේ රටේ ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබෙනවා. කොහොමද තමුත්තාත්සේ කියන්නේ වෘත්තීය සමිතියේ නායකයෙකු වෙන්න ඕනෑ, තැන්නම්, වෘත්තීය සමිති සාමාජිකයන් ඉන්න ඕනෑ කතා කරන්න කියලා? මේ රටේ ඕනෑම පුද්ගලයකුට පුළුවන් ඒ ගැන කතා කරන්න. ඒක ඒ අයගේ මූලික අයිතිවාසිකමක්. එම නිසා මම අහන්න කැමතියි මේ සේවක ප්‍රශ්නය මොන විධියට විසඳා තිබෙනවාද කියා. ගරු ඇමතිතුමා අපට පහද දෙනවා නම් එය ඉතා වැදගත් වෙනවා.

ගරු කර්මාන්ත ඇමතිතුමා කියනවා, අපට සාමාජිකයන් තැනිලි. සාමාජිකයන් ඉන්න කාලයේ හිටියා. දැන් තමුත්තාත්සේ බලයෙන් උදුරාගෙන තිබෙනවා. තර්ජන ගර්ජන කරලා. ඒ ගැන අපි කම්පා වෙන්නේ නැහැ. තමුත්තාත්සේටත් ඒ සිද්ධියම ආපසු වෙනවා කවද නර්. අපි වැටුණු වලේ තමුත්තාත්සේත් වැටෙනවා. ඒ කෙසේ වෙතත් සේවකයන්ට තිබෙන අයිතිය ගැනත් දියයුතු වන්දිය ගැනත් අනාගතය

ගැනත් අපි බලන්නට ඕනෑ. රාජ්‍ය පීච් සංස්ථාවේ සේවයකන්ට වෙතත් තැන්වල රක්ෂාවල් සපයනවාද? සමහර විට වයස අවුරුදු පහත, පහස් පහ වූ කෙනෙකුට නම් තැවත රක්ෂාවක් සැපයීම අවශ්‍ය නොවෙන්නට පුළුවනි. තමුත් ගරු අගමැතිතුමනි, වයස අවුරුදු හිතක තීස්පහක කෙනෙකුට සමහරවිට ළමයි දෙතුන් දෙනෙකු සිටින පියෙකුට තැවත රක්ෂාවක් දීම අවශ්‍යයි. බාල වයසේ පසුවන මවුන්ගේ දුරුවන්ට අධ්‍යාපනය දෙන්නට ඕනෑ. වින්දි මුදලක් දුන්නත් ක්‍රමයෙන් ඒ වින්දි මුදල වියදම් වී අවසාන වෙනවා. එමනිසා රක්ෂාවක් අවශ්‍යයි. මේ ප්‍රශ්නය ගැන මානුෂිකව සානුකම්පිකව සලකා බලා ඒ උදවියගේ පවුල් නිසියාකාරව, නඩත්තු වන විධියට කටයුතු කරනවා නම් ඒක වැදගත් වන බව මා කියන්නට කැමතියි.

ඒ පළමුවන කොටස. මා සඳහන් කළ දෙවන කොටස මෙයයි : ප්‍රිමා පීච් කම්හල ලංකාවේ තිබෙනවා නම් ලංකාවේ ආණ්ඩුව ඒ ප්‍රිමා සමාගමෙන් ආණ්ඩුවේ වගකීම උඩ යම් කොටස ප්‍රමාණයක් ගත යුතුයි. ඕනෑම අවස්ථාවක එය රජයට පවරා ගැනීමට හෝ අවස්ථාව තිබිය යුතු බව මා අවසාන වශයෙන් සඳහන් කරනවා. සතුහිනි.

අනිල් මුණසිංහ මහතා (මතුගම)
 (ශ්‍රී ලං. අනිල් මුණසිංහ—ම.ජ.ති.ම.)
 (Mr. Anil Moonasinghe—Matugama)

I did not want to take part in this debate because a sufficient number of points had been made by the other hon. Members who spoke before me, but my hon. Friend, the Hon. Minister for Mahaweli Development, took the debate on to an ideological plane and also at the same time referred to myself. So I thought I should contribute something to this debate.

First of all, there is always the accusation from the hon. Members on the other side that we of the then Government and now of the Opposition, did not want to have bread in sufficient quantity and that we were trying to get the people in this country to eat manioc, gahala, bathala and other yams. Perhaps some people in those days tried to make a virtue of necessity, but the fact is that there was a shortage of food, particularly wheat, and therefore the poorer countries suffered. We were lucky that our country is a green country. Today it is green in politics, but I am referring to the greenery of our country. Therefore, we were able to ride through that disaster without many casualties. I am not saying that some older people did not die. West Africa, for instance, suffered heavy casualties. The population was greatly reduced in some regions. Animals also died, and I think the shortage of animals in West Africa will not be made up for some time to come. Many people died in East Africa, in Bangladesh people died and in India people died because of shortage of food. So when you say that we tried to elevate this necessity to a virtue, that is not correct.—(Interruption.) There was a shortage of wheat during that period. That is the reason. Therefore, please do not say that over and over again, and you have said that during the last election too.—(Interruption.) Yes, we had to eat manioc because there was a shortage of food. Do you think we were foolish enough to get the people to eat manioc if wheat was available? Wheat was not available in sufficient quantity and that is the reason. I know that you won

two elections on that basis because you tried to tell the people in this country that the SLFP and the Left wanted to have shortages in this country. That is not true. I am prepared to admit that perhaps we went to an extreme, and thought that this necessity was a virtue. I am prepared to admit that. And I am prepared to say that we have learnt a number of lessons from the past. Do not think that we have not digested those lessons. We are prepared in the future to go on the basis of our new thinking just as much as the United National Party has done.

I remember the time when this State Flour Milling Corporation was opened in the precincts of the harbour by the then Government of Mr. Dudley Senanayake. I remember very well because I was one of the pioneers of a trade union in that institution, the United Corporation and Mercantile Union. I went and formed the union there. Of course, my hon. Friend, the Hon. Minister of Industries was not so powerful then, and the UNP union there did not dictate terms like the UNP union is dictating terms now.—(Interruption.) That is when all the troubles started.—(Interruption.) No, I remember the Hon. Minister of Industries came to see me when I was the Chairman of the CTB. We had discussions and we sorted many of the problems that he spoke to me about. I am quite prepared to admit that there were certain lapses, and I want to tell the Hon. Minister of Industries—(Interruption.)

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

Once when you were having difficulties with the SLFP unions, you wanted to make use of us to—

அனில் மூனேசிங்கே

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Not at all. (Interruption.) You are trying to impute a motive which is wrong. The leader of the Opposition, Mr. J. R. Jayewardene, came and met me at that time. (Interruption.) Yes, I am coming to that. This is the statement—

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

That is the time the rift began between the SLFP and the LSSP.

அனில் மூனேசிங்கே

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

What? There was no rift inside the CTB. I worked very well in the CTB with the SLFP union. But I want to say that wherever we have made a mistake, we admit it. I remember the time when our unions told me when I

was Chairman of the CTB, “Do not recognize the UNP union”. They said that and I did it. And then I changed it also. That is what I want to tell you.

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

That is what I am telling you. You changed it when you had trouble with the SLFP union.

அனில் மூனேசிங்கே

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No! No! You can impute any motive. I had no trouble with the SLFP union. In fact, the vice Chairman of the CTB, Mr. Percy Eheliyagoda at that time, and I were working very amicably together. We had no trouble at all with the SLFP union. We worked together and I persuaded the unions, which you cannot do to the Jathika Sevaka Sangamaya. We persuaded the unions to accept the UNP union as part of the joint council. There are no joint councils now in the CTB or anywhere.

தலைவர் கவனத்தை

(பிரதீச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! Shall we come back?

அனில் மூனேசிங்கே

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Yes, Sir. Sir, very often, with greatest respect, you often tell us that we are irrelevant, but I have seen many irrelevancies on the other side.

There were matters raised by the hon. Members of the Government. My Friend, the Hon. Minister for Mahaweli Development, was very angry when I spoke about the CTB and the tyres and said “I know all about you inside the CTB” (Interruption). Yes, inside the CTB at the time. But you got very angry. You need not get angry, because all I want to say—

காமினி திஸாநாயக்கே

(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I never get angry, certainly not with my good Friend. But if he is trying to say about the manner in which the State venture was run during his time and trying to make a point of that in support of the matter under discussion, then, I have a right to reply.

அனில் மூனேசிங்கே

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Certainly, the Hon. Minister can reply. But what I am trying to tell you is that even his own union people at that time and today will recognize that the CTB in my time was one of the best of all in its history.

வாழை நீயாவை மறவை
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is of course -

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Anybody will admit that.
I am not wanting to blow my own trumpet.

வாழை நீயாவை மறவை
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That I do not know.

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

But unfortunately you hurt me to say what is obvious.

வாழை நீயாவை மறவை
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

But did you say about the union also?

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Yes, I did.

வாழை நீயாவை மறவை
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

What did you say ?

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I said that the UNP was victimized at one time. His Excellency the President was the Leader of the Opposition and as Leader of the UNP he met me and showed me the number of instances of people being transferred out, and I agreed with him that the principle of political transfers was bad.

டா. ப்ரேமடாசா
(திரு. ஆர். பிரேமடாசா)
(Mr. R. Premadasa)

At that time our membership was growing to an extent that you had no other option but to recognize the union.

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No. Not at all. Hon. Prime Minister, I will tell you something. I am telling you honestly you membership may have grown that is no reason -

டா. ப்ரேமடாசா
(திரு. ஆர். பிரேமடாசா)
(Mr. R. Premadasa)

Quite correctly you had a certain basis. You said a union that has 5,000 will be recognized.

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

More than 5,000 members. That is right.

டா. ப்ரேமடாசா
(திரு. ஆர். பிரேமடாசா)
(Mr. R. Premadasa)

So we qualified by that. So you had no case to go into it.

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I am sorry you are wrong there because even before you qualified you were recognized. You were never not recognized. But what other unions in the CTB told me was "We do not want to sit with the UNP Union".- (Interruption.) All of you are trying to attack me at he same time. Let me carry on.

வாழை நீயாவை மறவை
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Sir, all UNP union leaders were asked to come for a discussion with the then Chairman into his room. On the appointed day and time the Chairman was not in his room, but inside that room they were all thrashed.

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

They were what ?

வாழை நீயாவை மறவை
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Thrashed !

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

That is nonsense.

வாழை நீயாவை மறவை
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I am taking full responsibility for the statement.

ஏதில் இன்னும் மறவை
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Whoever it is who told you he has told you lies.

பாதிதீ தீவாநாசக மததா
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I was the Secretary of the Union. I will give you the names, the date and the time. I went there. This was not the parent union; this was the CTB.

திரிதீ மூனசிங்ஹ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I am prepared to admit that when I took over there was trouble and that people were being thrashed. They may have been thrashed inside my room when I was not there. For the first six months after I took over, it was like sitting on a gunpowder barrel. I knew the situation was tense but gradually we brought it under control. That is what I want to tell the Hon. Prime Minister.

When we recognized the UNP union – not because it had over 5,000 members – the other unions refused to sit with them in the Joint Council. It was I who persuaded them to sit together with the UNP union and to accept the principle that political transfers were wrong. That is on record. You can look into that. I got the Joint Council to accept the principle that political transfers were wrong, that to transfer a man from one area to another for political reasons was wrong. But, unfortunately, that happened in some of our sectors is happening daily under your Government.

Sir, when I speak in this House, I speak with the greatest sincerity. My good Friend was speaking on a very important ideological point. You were dragging a green herring! You say we drag red herrings.

Our point is that you should not take technology only from the West. You have to take what is good from the West, but there is also the question of intermediate technology. What the Hon. Prime Minister is trying to do is to recognize this intermediate technology. I would like to give you an example. You quoted the case of tyres.

பாதிதீ தீவாநாசக மததா
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Technology not only from the West but from anywhere.

திரிதீ மூனசிங்ஹ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

When I say 'the West' I mean the advanced capitalist countries. Their technology, particularly in respect of consumer items, is very high.

Getting back to the case of the tyres, you said that our Tyre Factory was producing tyres which were not of the highest standard. I am prepared to admit that

because the technology adopted is not so developed. The Russians themselves are borrowing technology from Pirelli and various other European companies. Particularly in the case of consumer goods, they borrow from the West.

Today the Soviet Union produces the best war tank in the world. The best space-ships in the world are also manufactured by the Soviet Union, but when it comes to consumer items their technology is not so good. I am not against the use of technology from the West but there is also what is known as intermediate technology. A country like Sri Lanka must remember that it is important to have this intermediate technology.

I am aware of the fact that the tyres produced by the Tyre Corporation and used by the CTB between 1970 and 1975 were of a standard equivalent to that of the Yokohama or Bridgestone tyre. Those were the tyres we purchased for the CTB and we were becoming self-sufficient. Because of the shortage of foreign exchange we were dependent on the tyres turned out by the Tyre Corporation. We ran tests on those tyres – the 750 size – and the tyres we used were the equivalent of any tyre bought from Japan. It maybe that the steel-mesh tyre we bought from Japan gave us extra mileage, about 3 times the mileage of a local tyre, but that was a steel and radial tyre, a radial type of tyre or steel belted tyre which was therefore much more efficient. I am prepared to admit that. But, you see, there is another reason. We had to pay nearly twice as much for the imported tyre to get three times the wear, and in the long run it was efficient, more efficient than our tyres, particularly when you understand that you have to change the tyre quite often if it wears out earlier whereas those tyres do not wear out early and therefore they can give us a greater mileage.

But there is another side to it. That side is that the tyres which are used by busses and lorries are mainly natural rubber tyres and not synthetic.

திவாபா கபாநாசகமூ
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! Have we not had enough of tyres? Let us come back to flour.

திரிதீ மூனசிங்ஹ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

My Hon. Friend raised that question. That is why I am trying to reply.

திவாபா கபாநாசகமூ
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I know the question was raised. You have replied sufficiently.

ததில் இனமல மலல
(தரு. அனில் முனசுங்ஹ)
(Mr. Anil Moonesinghe)

With great respect, Sir, I am just finishing that aspect. What I am trying to say therefore is that you must think about the intermediate technology of being able to use machinery, maybe, which is not so advanced but giving a product from the price point of view which is much more suitable to the Third World contries. You were talking all the time about this technology which is advanced. You know, our country is called the Democratic Socialist Republic of Sri Lanka. Now, you are moving away from the socialist angle continuously. You are moving out of that socialist angle. My Hon. Friend the Minister of Mahaweli Development, you are moving away from that proposition, from that ideology, even when you cannot see that type of movement in a country like France or Germany.

மலமல தீமலமல மலல
(தரு. காமலனீ தலலநலயக்க)
(Mr. Gamini Dissanayake)

Socialism is not State ownership. For us socialism is a type of human relationship. We are not holding a brief for anyone.

ததில் இனமல மலல
(தரு. அனில் முனசுங்ஹ)
(Mr. Anil Moonesinghe)

I am very glad. When you write a text-book on that socialism I will read it. But for the moment I am only going on the normal, current usage of the word "Socialism". What I am trying to say is that countries as advanced as France, as advanced as Germany, are prepared to protect their industries. Take, for example, the steel industry of France or the steel industry of Germany. They have been hit over and over again on the head by competition from Japan and Korea, but I do not see them saying, "Oh! no, we must dismantle these and disappear". On the contrary, take the United States itself. Sir, garments in the United States are protected.

மலமல தீமலமல மலல
(தரு. காமலனீ தலலநலயக்க)
(Mr. Gamini Dissanayake)

Whose industry ? State industry ?

ததில் இனமல மலல
(தரு. அனில் முனசுங்ஹ)
(Mr. Anil Moonesinghe)

I am not talking about the State. I am talking about our country.

மலமல தீமலமல மலல
(தரு. காமலனீ தலலநலயக்க)
(Mr. Gamini Dissanayake)

You are talking about something else.

ததில் இனமல மலல
(தரு. அனில் முனசுங்ஹ)
(Mr. Anil Moonesinghe)

What I am trying to say is that we must have the technology but that does not mean to say we should sell our country or sell parts of it. What I am trying to emphasize here is that we want to—(Interruption.) My Hon. Friend had the choice of taking over the technology and then says today, "Look, give us the technology", just as much as my hon. Friend the Member for Kalawana said that the Russians built a whole factory in Togliattigrad.

மலதூபரமல
(அங்கத்தலவர் ஒருவர்)
(A Member)

Old machinery from Italy.

ததில் இனமல மலல
(தரு. அனில் முனசுங்ஹ)
(Mr. Anil Moonesinghe)

Not from Italy. You do not understand. What you do not understand do not speak about. I am speaking because I understand. The whole factory that was built in Togliattigrad was built by Fiat of Italy, and the Russians paid for that technology. What I am trying to tell you, as my good Friend from Kalawana was trying to tell you, is that you can do the same thing here. If the technology is necessary you can purchase that technology, but you do not need to sell off that part—(Interruption.) That may be, but who is controlling? My good Friend the Hon. Minister of Mahaweli Development knows that it is not only ownership, it is the control that is very important. The control passes out of our hands into somebody else's hands. This is where from our point of view it is very important that the control of certain industries should be kept in the hands of Sri Lankans. This company is completely in the control of a Singaporean enterprise.

மலமல தீமலமல மலல
(தரு. காமலனீ தலலநலயக்க)
(Mr. Gamini Dissanayake)

The company is not yet floated. Six million shares have been issued.

ததில் இனமல மலல
(தரு. அனில் முனசுங்ஹ)
(Mr. Anil Moonesinghe)

That is right. But, you know, the normal shareholders are unable to control a company. Surely you know that? A minority of shareholders will be able to control that company.

Therefore, I come back once again to the question my Friend the Hon. Minister of Mahaweli Development raised, that is, the path of development. The path of development must therefore be suitable to the

development of our country on the basis of protecting our nascent industry, protecting our economic sovereignty. This is very important. Remember that our economic sovereignty must be defended, and we must have that amount of adequate protection in order to develop these nascent industries. Do you know that even up to date the biggest protected industry in the world is Japan? The Europeans are continuously complaining that they cannot sell their cars, they cannot sell their goods in Japan, because Japan has a very important way of—

வாழை உதவியாக உதவ
(திரு. காமினி திரிபாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The economy, of Julius Nyrere has come to a grinding halt now.

உதிரல் உத்தரவாக உதவ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Please do not talk to me about Julius Nyrere because there is a different approach there. I am talking about our country, the economic sovereignty of our country. Therefore, we do not need to slavishly follow other people. All I am trying to tell you is, please do not make our country the happy hunting ground of foreign concerns.

வாழை உதவியாக உதவ
(திரு. காமினி திரிபாநாயக்க)
(Mr. Gamini Dissanayake)

We are not that innocent. Do not worry.

உதிரல் உத்தரவாக உதவ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

You are innocent in this respect. I am telling you over and over again. I have no objection. The Hon. Minister of Industries has signed an agreement with Goodrich in order to bring about a new technology. We have no objection because I say that in many fields we need that technology. If the Hon. Minister of Industries had said, "Oh! our tyre factory is not producing good enough tyres; therefore we want to sell it off to Goodrich; let them come and run it" that is my objection. Therefore you are drawing a green herring across the path, because what you are trying to say is that Sri Lanka must follow the Singaporean road!

வாழை உதவியாக உதவ
(திரு. லக்ஷ்மண ஜயகனகொடி)
(Mr. Gamini Dissanayake)

I never said that. I said there is no ideology, you must decide everything on its merit, what is suitable for this venture is not good for the Tyre Corporation, but you are not opening your mind.

உதிரல் உத்தரவாக உதவ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I am opening my mind.

வாழை உதவியாக உதவ
(திரு. காமினி திரிபாநாயக்க)
(Mr. Gamini Dissanayake)

For you State ownership is the last word.

உதிரல் உத்தரவாக உதவ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No, I did not say that. If you want to have joint stock companies, then say so. That is all right. What I am trying to say is, we have seen state industries run properly. You were complaining about United Motors. United Motors is doing a very good job today. Do you know that that is the one company where you can buy spare parts at any time? The second hand price of Mitsubishi vehicles in Sri Lanka is so high because they have those spares. I think it is run by the Hon. Minister of Industries under his aegis. It is run very well. You go to Freudenberg; spares are not available. You go to Datsun; spare parts are not available. But here all the parts are available. It is very well run. That is why I think it is a very good exercise.—(Interruption) You are leading me to say things which are not relevant. If my Hon. Friend keeps quiet, Sir, I can take my argument on the proper lines. If you want me to talk about United Motors and the take-over, I can tell you all about that also. We know the shortcomings in United Motors at that time. Not only family disputes, we know there were falsifications of various kinds inside United Motors. We know all that. But that is not necessary.

உதிரல் உத்தரவாக உதவ
(பிரதீபி சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! is all that relevant?

உதிரல் உத்தரவாக உதவ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Sir, my hon. Friend is—

உதிரல் உத்தரவாக உதவ
(பிரதீபி சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

You should ignore it.

உதிரல் உத்தரவாக உதவ
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

How can I ignore him, Sir? If I ignore him, I ignore the whole of Mahaweli. how can I do that? Therefore, all I want to say about this exercise is that we should be very careful. We should take over the technology but be

[අතිරේක මහතා]

very careful in seeing that foreign penetration does not come to our country. This is not done even in European countries. The most developed countries of Europe like France and Germany are also protecting their industries. So that is what we say.

අ. ගා. 6.45

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(திரு. ஆர். பிரமதாசு — பிரதம அமைச்சரும் உள்ளூர் ராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்ற சபை முதல்வரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways and Leader of the House of Parliament)

Mr. Deputy Speaker, I like to put the record straight in regard to one or two matters that were mentioned on the floor of this House, especially by the hon. Third Member for Colombo Central (Mr. M. Haleem Ishak), because I have ascertained the facts in regard to those matters.

The Hon. Minister of Parliamentary Affairs explained at the very outset the several important aspects of this exercise. He did say that Trincomalee can accommodate bulk carriers of 60,000 metric tons or more whereas Colombo can accommodate bulk carriers with a maximum capacity of 20,000 metric tons for which the freight charges are US \$ 20 to \$ 30 more than for larger vessels. That is a fact though the hon. Member tried to dispute it, it has been ascertained. In fact, the Chairman of the Flour Milling Corporation, Mr. Ebert Fernando, has assured me that he has it on good authority that it is a fact.

Then the new technology used at the Trincomalee mill enables 75 to 80 per cent extraction of flour from wheat. On the other hand, the Sri Lanka Flour Milling Corporation uses technology that is about 25 to 30 years old, and in 1981 it incurred a loss of Rs. 63 million.

You see, though you tried to brush aside the arguments adduced by the hon. Member for Uva-Paranagama (Mr. R. M. Karunaratne)—he may not be a lawyer; he may not be a graduate—I will tell you that in very simple language the hon. Member tried to explain the vision of this Government, what we are trying to do. Do not think that this Government is going to destroy any State venture which can be put into a viable position. That is not our policy. You were all the time trying to make that out.

අපි කොට්ඨම අවස්ථාවකවත් රාජ්‍ය වැඩ පිළිවෙල, රාජ්‍ය සංස්ථා සනාඳය, විනාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මතුගම ගරු මන්ත්‍රීතුමාම කීවා. කර්මාන්ත ඇමතිතුමා යටතේ පවත්වාගෙන යන එක්තරා ආයතනයක් ගැන.

You said that United Motors is being well managed. You must have examined it. So do not think that we are going to destroy the State ventures for no reason. We

are not going to destroy them. We will do our best to put them on a viable footing. Why are we saying "viable"? The word 'viable' is very important. Who are the owners of these ventures, please tell me? The people. If these ventures do not run viably who is going to pay? Not only you and I but the whole community. The people are the shareholders. When you run a venture inefficiently and it is losing, who is going to suffer? We are all talking of *Maha janaya, maha janaya, maha janaya*.

අවසානයේදී යම්කිසි ආයතනයක් හරියට, හිසි විධියට, පාඩු තැනිට ගෙන ගියේ තැන්නම්, මහජනයාට ප්‍රයෝජනයක් වන විධියට එතැන පාලනයක් ගෙන ගියේ තැන්නම්, එක ගෙන යන්නට බැරි තත්ත්වයක් ඇති වෙතවා නම්, කාටද ඒ පාඩුව? "මේක ආණ්ඩුව සන්නත කර ගත් මහා ආයතනයක්ය, මේක අපි තියා ගත්ත මිනුය, කොපමණ පාඩු වුණත් කමක් නැහැ, කොපමණ තැනි වුණත් කමක් නැහැ, යන්නු සුභු කොපමණ තරන් වුණත් කමක් නැහැ, ඒවා හදන්න බැරි වුණත් කමක් නැහැ, මගේ අපි මේක ගෙන යමුය" කියනවාද?

So what are you doing? You are harming the very people for whom you are now shedding tears! Then are you speaking for them? You are just speaking for a handful of people in proportion to the community, in proportion to the population, and you say *jana sathu, jana sathu*. The actual *jana sathu* people are the people. Who is going to pay for the losing ventures.?

එක පැත්තකින් ලංගම දුටුවා. අනික් පැත්තේ පොදාගලික ලංගම දුටුවා. එහි තරණයක් තිබෙනවා. එය තේරුම් ගත්ත පුළුවන් බව කොන්මලේ ගරු මන්ත්‍රීතුමා (ආතන්ද්‍ර දසනායක මහතා) කීවා. තමුත් එය කලින් කීවේ නැහැ. අපි පොදාගලික ලංගමට බස් දුටුවන ඉඩ දෙන විට මොකක්ද කීවේ? 'විනාශයි කීවා. යම් ආයතනයක් තිසි තත්ත්වයට පත් කරන්න කෝටි ගණනක් මුදල යොදවන්න මිනු කියා පෙනෙනවා නම්, කොහෙත්ද ඒ කෝටි ගණන ගෙනෙන්නේ? ඒකයි ප්‍රශ්නය.

So, do not run away with the notion that this Government is trying to be a capitalist Government. It is not correct. We are a Democratic Socialist Government as explained by the Hon. Minister of Mahaweli Development. Socialism means to us not the State monopoly of everything and running those ventures in a most inefficient manner. That is not socialism. That is just waste. You cannot call it socialism. Now, just see, Sir, the facts that made us consider taking this step:

"In view of the above, it was decided to terminate the Flour Milling Corporation and make use of the existing machinery, land and buildings of the Corporation to establish other viable projects. Accordingly, after negotiation, an Agreement was entered into between the Government of Sri Lanka and Prima Limited Singapore, to establish a local public limited company known as Ceylon Grain Elevators Limited to establish and operate the following."

The hon. Member for Baddegama has been misinformed. He said, "Why are you giving this to a foreign company?"

තමුත්තාන්සේ කීවා ඇයි මේ ජාතික ආයතනයක්—ඊරසේ ආයතනයක්—විදේශිකයන්ට දෙන්නේ කියා. එය එතුමාට කියා දී තිබෙන පිළිවෙල. එය වැරදියි.

The Hon. Minister of Parliamentary Affairs quite clearly explained it.

“ Accordingly, after negotiation, an Agreement was entered into—

I have the Agreements with me. I looked into the Agreements. They are in the best interest of the country. I will come to that point later.

“ Accordingly, after negotiation, an Agreement was entered into between the Government of Sri Lanka and Prima Limited, Singapore, to establish a local public limited company known as Ceylon Grain Elevators Limited to establish and operate the following.”

සිංගප්පූරුවට යුද්ධයක් ආව කියලා, ඒ යුද්ධය මේ කොමිෂනරියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එය කොන්මලේ ගරු මන්ත්‍රීතුමා තේරුම් ගත්ත මිනි. ඒලඟට, සිංගප්පූරුවට යුද්ධයක් ආවොත් ඒ යුද්ධය මෙහාට නැවිත් ඉදිසිද කියලා කියන්නත් බැහැ. [බාධා කිරීම] මේකට ලංකා රජය එක කන්ඩායමක්.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)
නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.ල. ආර්. ප්‍රීරෙමදාස)
(Mr. R. Premadasa)

Why not? Why are you saying, “no”? Have you examined the Agreement? You have not examined the Agreement.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

It is like this: Rs. 5,957,497 in Rs. 10/- Ordinary Shares. Rs. 200 million from abroad, Rs. 60 million local; that is, 70 per cent foreign, 30 per cent local.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.ල. ආර්. ප්‍රීරෙමදාස)
(Mr. R. Premadasa)

He said, “no”; but I am saying there is partnership. Sri Lanka is a partner.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.ල. ආර්. ප්‍රීරෙමදාස)
(Mr. R. Premadasa)

Because our investments are the existing machinery, land and buildings of the Corporation; so, we get our partnership according to our investment with the Company.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No, it is not so in the Announcement; this is a public document now.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.ල. ආර්. ප්‍රීරෙමදාස)
(Mr. R. Premadasa)

You had your argument on a wrong premises. You are now worried that I am going to demolish them. I will tell you; wait, I am coming to that. The total investment involved—(Interruption). Please listen, please listen. The total investment involved is estimated at Singapore dollars 20 million, land and buildings belonging to the State Flour Milling Corporation are leased—(Interruption). Listen to me. When you lease, you get a return.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

That is exactly what I say; you are wrong. The Government has no shares.

තිසෝජා කථානායකතුමා
(පිරිනිසුණු සභානායකරු ආචාර්යවරයා)
(Mr. Deputy Speaker)

Order, please!

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

A lease is not a share-holding.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.ල. ආර්. ප්‍රීරෙමදාස)
(Mr. R. Premadasa)

When you lease something and when you are getting a payment, you cannot have it both ways, shares and rental.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Hon. Prime Minister, please listen to me. Please do not twist. You are giving a lease, that is true; but you have no right whatsoever in shares.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.ල. ආර්. ප්‍රීරෙමදාස)
(Mr. R. Premadasa)

Just listen to me!

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Control of Company – nothing. I mean, you must accept that position. Do not try to twist.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.ල. ආර්. ප්‍රීරෙමදාස)
(Mr. R. Premadasa)

Sir, he is just exhibiting his ignorance. I am very sorry about it.

නියෝජ්‍ය කථානායකතුමා
(පිරිනිසි සභානායකර් අනුරාධ) (Mr. Deputy Speaker)

Order, please ! Now you have had your say.

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී. ආර්. ප්‍රිමොදාස) (Mr. R. Premadasa)

Land and buildings belonging to the State Flour Milling Corporation leased to Ceylon Grain Elevators Ltd., for a period of 30 years on a rental of US \$ 119,330 per annum : is that not money ? Why cannot you understand that ? If you do not know these things, learn it from the hon. Member for Matugama (Mr. Anil Moonesinghe) who is going to succeed everybody in the absence or your General Secretary. Is this not money ? Is it not much better than having shares and waiting until you get dividends later ? Here, Sir, is a Corporation where we have had a loss, in 1981, of Rs. 63,000,000 ; what are we going to do ? With the same machinery, with the same land, what are we going to get per annum ? What are we going to get ? - US \$ 119,330 per annum. Is that not revenue ? We are just getting revenue for doing nothing. That is what the hon. Member for Uva-Paranagama was trying to explain. You just brushed him aside.

Plant and machinery was sold to the company for the value of Singapore Dollars 370,000. Yes, understand these things. You are just shouting saying, "no shares, no shares". When money comes by way of shares or lease rent, that is revenue. We were losing Rs. 63,000,000. This is how you go and mislead the people in the country. But the people are more intelligent than all of you. They are more intelligent and your own members are becoming more and more intelligent than you. That is why they are leaving your leadership and your party. Shall we help you to form a joint stock company as far as the SLFP is concerned ? Follow this policy at least now. What is going to happen ? Where is your Presidential candidate ? Read what he has said about you all. Your Presidential candidate - what has he said ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාජ්ජොකාදි) (Mr. Lakshman Jayakody)

It is better for you to have your own company. - (Interruption)

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී. ආර්. ප්‍රිමොදාස) (Mr. R. Premadasa)

Sit down, sit down ! You will be the next man to come out of that bunch. That much I can tell you.

නියෝජ්‍ය කථානායකතුමා
(පිරිනිසි සභානායකර් අනුරාධ) (Mr. Deputy Speaker)

Order, please !

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී. ආර්. ප්‍රිමොදාස) (Mr. R. Premadasa)

You will be another person -

නියෝජ්‍ය කථානායකතුමා
(පිරිනිසි සභානායකර් අනුරාධ) (Mr. Deputy Speaker)

Now it is 6 minutes to 7 o'clock. I think we have to take the vote before 7 o'clock.

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී. ආර්. ප්‍රිමොදාස) (Mr. R. Premadasa)

Sir, then they were speaking about the employees. I will tell them. Sir, I have information eith me to say that the employees, the lowest paid employees received Rs. 20,000 each. This is capital. What are they going to do with this money ? We have not just disbanded them. And in a society where you can invest, in a society where you can freely buy, in a society where you can trade without permits, quotas, licences, unlike in your time, people prefer to take this capital and invest somewhere than remain employees for ever. This is the concept that we are trying to follow. - (Interruption) No, Sir, I have no time.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(ශ්‍රී. ආනන්ද ජයනායක - කොත්මලේ) (Mr. Ananda Dasanayake - Kotmale)

I want to clarify something.

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී. ආර්. ප්‍රිමොදාස) (Mr. R. Premadasa)

විරුද්ධ පාර්ශ්වයේ මේ මන්ත්‍රීතුමන්ලා උත්සාහ කළා, ඒවායේ සේවකයන් ගැන පෙන්වුම් කරන්නට. තමුන් ඉතාමත් අඩු පඩියක් ලැබුණු කොටත් රුපියල් විසි දහසකට වැඩිය ලැබී තිබෙනවා. මම පිලිගන්නවා, විරුද්ධ පාර්ශ්වයේ තමුන්තාන්සේලාගේ ආර්ථික ක්‍රමය තිබුණු වේලාවේදී මුදල් ලැබුණාට වැඩක් තැනී බව. ඒ කාලයේ කිසි කෙනෙකුට කර්මාන්තයක් කරන්න පුළුවන් කමක් නැහැ. පිටරට යන්න බැහැ. ඒ විධියේ තහනම් තීනී තිබෙන වෙලාවක රුපියල් පණස් දහසක් දුන්නත් වැඩක් නැහැ. තමුන් තමුන්තාන්සේලාගේ වෘත්තීය සම්බන්ධතාව මුට්ටි කාපී ගෙව ගෙවා සඳහන්ව තමුන්තාන්සේලාගේ වහලුන් වි ජීවත් වෙනවාට වඩා රුපියල් විසි දහසක් ලැබෙන එක ඒ අයට ලොකු දෙයක්. ඒ සේවක පිරිසට ඒ අවස්ථාව අපි ලබා දී තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විරුද්ධ පාර්ශ්වයේ මේ මන්ත්‍රීවරු උත්සාහ කළේ මුළු සභාවත්, ඊටත් සම්පූර්ණයෙන්ම මුද්‍රා කරන්නටයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඊළඟට පාත් ගැන කතා කළා. තමුන්තාන්සේලාට මතක තැද්ද ඒ පාත් කාඩ් එක ? මා ලඟත් තිබෙනවා එයින් එකක්. මට ගෙනැවිත් පෙන්වන්න පුළුවනී ඒ කාඩ් එක. පස් දෙනෙකුගෙන් යුත් පවුලකට සුමානයකට ලැබුණේ පාත් රාත්තල් දෙකයි. ඒක ගන්නාම කාඩ් එකේ ලකුණු කරනවා. රාත්‍රියේ දෙළඟට යනවා පෝලීමට. ඒට පසුවද දවල් වනතුරුත් පෝලීමේ ඉන්නවා. පාත් ලබා ගත් දවස් ඒකේ ලකුණු කරනවා. පාත් පෝලීමේ හිටි කාත්තාවත්ට දරුවෝ හම්බ වුණොය කියා 'දවස' පත්‍රයේ පල කළාය කියා, මුද්‍රණාලය පිල් නැබුවා. සේවකයන් අවසියස් විතර පාරට එළවා දුම්මා. ඒ සේවකයන් ගැන කල්පනා කළේ නැහැ. අවුරුදු ගණනාවක්

லக்ஷ்மன் சடகோபி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
 You cannot do it now.

ஈரன் இளந்தேவவேலு மஹா (கலுவலர்)
 (திரு. சரத் முத்தேட்டுவேலு—கலவாண)
 (Mr. Sarath Muttetuwegama—Kalawana)

He can do it. If the time taken by the Hon. Minister for his three items is added on to the end of the Adjournment we will only be sitting a little longer.

லக்ஷ்மன் சடகோபி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

No.

ஈரன் இளந்தேவவேலு மஹா
 (திரு. சரத் முத்தேட்டுவேலு)
 (Mr. Sarath Muttetuwegama)

Why ?

லக்ஷ்மன் சடகோபி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

We cannot do that.

நியோக கமிட்டி மஹா
 (பிரதீப சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Order, please ! If the business is opposed then it cannot be taken up.

ஈரன் இளந்தேவவேலு மஹா
 (திரு. சரத் முத்தேட்டுவேலு)
 (Mr. Sarath Muttetuwegama)

No. It is not that it is being opposed.

லக்ஷ்மன் சடகோபி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

We will take up those matters as the first items tomorrow.

ஈரன் இளந்தேவவேலு மஹா
 (திரு. சரத் முத்தேட்டுவேலு)
 (Mr. Sarath Muttetuwegama)

No. We can let him have five minutes for those items and then add that up to the adjournment time.

லக்ஷ்மன் சடகோபி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

What are those items ?

ஈரன் இளந்தேவவேலு மஹா
 (திரு. சரத் முத்தேட்டுவேலு)
 (Mr. Sarath Muttetuwegama)

I do not know what they are.

நியோக கமிட்டி மஹா
 (பிரதீப சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Order, Please ! The Deputy Chairman of Committees will now take the Chair.

தனது உறுப்பினர் கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இப்பொழுது [பி.சி.சி. மஹா] இல்லாததால் இப்பொழுது.

அதன் பின்னர், பிரதீப சபாநாயகர் அவர்கள் அக்கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES (MR. EDMUND SAMARAWICKREMA) took the Chair.

சீனாசா விசுவநாதன் மஹா (தங்கல்)
 (திரு. ஜினாசா விசுவநாதன்—தங்கல்)
 (Mr. Jinadasa Weerasinghe—Tangalle)

உறுப்பினர் கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது.

உறுப்பினர் கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது.

உறுப்பினர் கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது.

ஈர். சி. கருணாரத்ன மஹா (உயர்-பரணாமா)
 (திரு. ஈர். சி. கருணாரத்ன—உயர்-பரணாமா)
 (Mr. R. M. Karunaratne—Uva-Paranagama)

உறுப்பினர் கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது.

உறுப்பினர் கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது.

உறுப்பினர் கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது நியோக கமிட்டி மஹா இல்லாததால் இப்பொழுது.

ආචාර්ය බඩ්ලිවි. දහනායක (ගාල්ල)
 (கலாநிதி டபிள்யூ. தஹநாயக்க—காலி)
 (Dr. W. Dahanayake-Galle)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම කැමතියි මේ අවස්ථාවේදී කෘෂිකර්ම ඇමතිතුමාට වැදගත් කරුණක් ගැන වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න. එනම් ගාලු දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවය දැන් තුන් මසක පමණ කාලයක සිට සම්පූර්ණයෙන් අධිපණ වී තිබෙනවා. ඉදිරිපත් කර ඇති පෙත්සම්වලින් කීයා තිබෙන කරුණු අනුව මේක සිදුවී තිබෙන්නේ නිලධාරී දෙපොලක් නිසයි. ඒ නිලධාරී දෙපොලට විරුද්ධව ඒ දෙපාර්තමේන්තුවේ සිටින සේවකයන් සියයට 90ක් පමණ ගරු ඇමතිතුමාට සහ ගරු අධ්‍යක්ෂතුමාට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පෙත්සම්වල තිබෙන කරුණු සමහරක් බරපතල වේදනා, එක කරුණක් නම් ඒ නිලධාරී දෙපොල පසුගිය මැතිවරණයේදී රජයට විරුද්ධව ක්‍රියා කර ඇති බවයි; නොහොත් රජයට පක්ෂ සේවකයින්ගේ නැපැල් ජන්ද අයදුම්පත් කීපයක් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි. මේ සියලුම වේදනා දෙස බලන විට පෙනෙනවා ඒ නිලධාරී දෙපොල වැඩ කර තිබෙන්නේ රජයට විරුද්ධවයි කියා. මම ගරු කෘෂිකර්ම ඇමතිතුමාගෙන් ඉල්ලනවා, මේ වේදනා ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා ආයිමත් ඒ කෘෂිකර්ම ව්‍යාප්ති සේවය හොඳ තත්වයට පත් කරන්න ය කියා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (சுழு உப தலைவர் அவர்கள்)
 (Mr. Deputy Chairman of Committees)

Deputy Minister of Janatha Estates Development.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவேகம)
 (Mr. Sarath Muttetuwegama)

I have a question to ask.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (சுழு உப தலைவர் அவர்கள்)
 (Mr. Deputy Chairman of Committees)

You have not given notice.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவேகம)
 (Mr. Sarath Muttetuwegama)

I have given.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (சுழு உப தலைவர் அவர்கள்)
 (Mr. Deputy Chairman of Committees)

No.

සරත් මුත්තේට්ටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவேகம)
 (Mr. Sarath Muttetuwegama)

Can I ask it now ?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (சுழு உப தலைவர் அவர்கள்)
 (Mr. Deputy Chairman of Committees)

No. You can ask that some other day, not today.

ගැරල්ඩ් හේරත් මහතා (ඇමතිතුමා සහ නියෝජ්‍ය ජනතා වතු සංවර්ධන ඇමතිතුමා)
 (திரு. ஹரால்ட் ஹேரத்—அமைச்சரும் ஜனநா தோட்ட அபிவிருத்திப் பிரதி அமைச்சரும்)

(Mr. Harold Herath—Minister and Deputy Minister of Janata Estates Development)

නියෝජ්‍ය සභාපතිතුමනි, නුවර එළිය දිස්ත්‍රික්කයේ උඩපුස්සැල්ලාවේ ශාන්ත මාග්‍රට් වත්ත සහ ඇතිකිවත්ත ගැන ලිඛිතව ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා. උච්ච පරණගම ගරු මන්ත්‍රීතුමා (ආර්. එම්. කරුණාරත්න මහතා) විසින් යොමු කරන ලද ජ ප්‍රශ්නයටයි මම පිළිතුරු දෙන්නට බලාපොරොත්තු වෙන්නෙ. ජනසතු කිරීමට කලින් ඇතිකිවත්ත බෲක්සයිඩ් වතුයායේ කොටසක්ව පැවති අතර එහි හේ දළ නිෂ්පාදනය කෙළේ බෲක්සයිඩ් හේ කර්මාන්ත ශාලාවේ. ජනසතු කිරීමත් සමගම වඩා හොඳ කළමනාකරණයක් සඳහා ඇතිකි කොටස වෙනම වතු ජනකයක් කර තිබෙනවා, ඇතිකි සහ වැල්ඩේමාර් වතු දෙකටම පොදු මායිමක් ඇති අතර 1978 සිට වැල්ඩේමාර් කර්මාන්තශාලාව ඇතිකිවත්තේ සම්පූර්ණ නිෂ්පාදනය දැරීමට ගැකි වන අන්දමට දියුණු කර තිබෙනවා.

උඩපුස්සැල්ලාවේ ශාන්ත මාග්‍රට් වත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට පැවරුණේ 1974දීයි. ශාන්ත මාග්‍රට් වත්තේ හේ දළ දැනට නිෂ්පාදනය කරන්නේ ගෝර්ඩන් වත්තේ වන අතර ශාන්ත මාග්‍රට් වත්තේ මුළු නිෂ්පාදනය දැරිය ගැකි වන අන්දමට ගෝර්ඩන් වත්තේ කර්මාන්ත ශාලාවද දියුණු කර තිබෙනවා. ශාන්ත මාග්‍රට් වත්තේ කර්මාන්තශාලාව දැනට අවුරුදු 4කට පමණ පෙර වසා දමා තිබෙනවා. ශාන්ත මාග්‍රට් සහ ඇතිකි සහ වතු දෙකේම හේ දළ නිෂ්පාදනය කිරීමට තරම් ශාන්ත මාග්‍රට් හේ කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ හෝ ධාරිතාව හෝ නැහැ. ශාන්ත මාග්‍රට් හේ කර්මාන්ත ශාලාව නැවත පටන් ගැනීමට නම් අතිරේක යන්ත්‍රෝපකරණ වලටත්, දැනට තිබෙන යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමටත් කර්මාන්තශාලාව ව්‍යාප්ත කිරීමටත් විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඒ ගැර වැල්ඩේමාර් සහ ගෝර්ඩන් වතු වල තිබෙන කර්මාන්තශාලා සම්පූර්ණ ධාරිතාවයට ක්‍රියාත්මක කෙරෙන්නෙ නැහැ. ඇතිකි හේ දළ වැල්ඩේමාර් කර්මාන්තශාලාවෙහිත්, ශාන්ත මාග්‍රට් හේ දළ ගෝර්ඩන් කර්මාන්තශාලාවෙහිත් නිෂ්පාදනය කිරීම හේතුකොටගෙන වත්තේ ආදායමේ කිසිම අඩුවක් නොවන අතර රජයට හා සංවිධානයට නිෂ්පාදන වියදමෙහි සැහෙන අඩුවක් සිදු වෙනවා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ වතු ජනසතු කිරීමට පෙර මේ වතු වලට අයිතිකරුවෝ කීපදෙනෙක් සිටියා. ඒවගේම ජපන් සි හවුසස්වලින්, ජපන්තවරුන් මගින් මේවා පාලනය කළේ. එම නිසා හැම වත්තකම හේ කර්මාන්තශාලාවක් ඇතිකරගෙන තිබුණා. දැන් වතු විශාල සංඛ්‍යාවක් එක අයිතියට පැවරී තිබෙන නිසා, විශේෂයෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලය යම් යම් කර්මාන්තශාලා හෝරාගෙන ඒවා උසස් අන්දමට සංවිධානය කර, අනෙක් කර්මාන්තශාලාවල කම්කරුවන්ටත් කිසි අඩුපාඩුවක් නොවන අන්දමට ඒ අයටත් වෙන රැකියාවල සපයා දී, ඒ ප්‍රදේශයේ වතු වල හේදළ උසස් අන්දමට නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා, ගරු මන්ත්‍රීතුමා බලාපොරොත්තුවන අන්දමටම.

ඔය කර්මාන්තශාලාව පමණක් නොවෙයි, තවත් කර්මාන්තශාලා කීපයක් ඔය අන්දමට ප්‍රතිපත්තියක් හැටියට වසා දමා තිබෙනවා. [බාඩා කිරීම] මොනවාද? [බාඩා කිරීම] ඒවා සිද්ධවෙනවා නමුත්තාත්සේලා හිටියා නම්. වාසනාවකට දැන් අපි සි ඉන්නේ. ඒවා වෙන්තේ නැහැ. [බාඩා කිරීම] ඇවටියක්වත් නැතිව යනවා.

ප්‍රතිපත්තියක් හැටියට තවත් කර්මාන්තශාලා වසා දමා තිබෙනවා. ඒ කර්මාන්තශාලා ගොඩනැගිලිවල මොනවාතර් ප්‍රයෝජනවත් දෙයක් ආරම්භ කරන්න පුළුවන්. කුමන හෝ දෙයකට යොදවන්නට පුළුවන්.

and Fridays and eating manioc because the situation is so fragile in our country. We are managing this situation by giving drugs, on which we are spending a lot of money every year.

"The situation is fragile, as demonstrated by the rise of deaths during the food shortages in 1974, the current resurgence of malaria and the current epidemic of dysentery. The definite benefits for survival of quick access to curative care has led to a pattern of behaviour in both patients and health workers favouring the use of drugs, facilities and doctors, distracting from the priority of simple and preventive care. The above points imply that there is an enduring need for the highest commitment to preventive care."

I am happy that I am able to make this statement on an evening like this because this is a good occasion for us to take stock of the situation. We can control this diarrhoea epidemic by getting down all the powerful antibiotics, by getting our friends to assist us, by spending large sums of money, but it will continue to recur till we get back to the age-old habit of cleanliness, of less dependence on doctors, on medicines, on pharmaceuticals, which unfortunately in the traditional villages we are quietly forgetting now.

I think the hon. Member and I hope he is satisfied with the reply.

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභාපාලකතුමා)

(තිලක, ආර්. ප්‍රේමදාස — පිරිනිවැණි අමාත්‍යවරයාණන්ගේ මහලක්ෂි, වි. ඩබ්ලිව්. ජයවර්ධන — අමාත්‍යවරයාණන්ගේ මහලක්ෂි, වි. ඩබ්ලිව්. ජයවර්ධන — අමාත්‍යවරයාණන්ගේ මහලක්ෂි)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

Mr. Deputy Chairman, I would like to add a few words to what the Hon. Minister stated and I am thankful to him for explaining the situation that is prevailing in this country as far as health protection is concerned. I fully agree with the views that he has expressed and I, as Chairman of the National Health Council, am taking an interest in promoting basic health care.

As you know, we have come to some arrangement with WHO and we are being supported by them and our own medical experts, especially in regard to the preventive aspect of our health. As he said, we have got used to a sophisticated life in this country and we have completely ignored our basic health care.

The hon. Member was good enough to draw our attention to the environmental aspect. As you are aware, it is this Government that took steps to set up a Central Environmental Authority. In point of fact, His Excellency the President got experts to look into this environmental aspect and make certain

recommendations and on the basis of those recommendations we set up the Central Environmental Authority. We thought that the directions of the Central Environmental Authority should be implemented by the existing organizations, but I find that that process has certain shortcomings. That means we have to ask some defaulting agencies to take corrective measures. I find that there is co-operation in certain areas, but of course there are other areas which are slow in implementing the various directions. Anyway, we are looking into that aspect.

The hon. Member mentioned the pollution that is taking place, especially in an around Colombo and the suburban cities. You and I must agree that during the period after 1960, when the Government of that day thought that they should divert their attention to the industrial development in this country, they did not plan that development in a manner to protect the environment. They just issued licences, permits to various people to start industries and commercial ventures wherever they could do so. If you look around not only in the City of Colombo but also in the immediate suburban areas going up to Ratmalana on this side and to Negombo on the other side, you will find that this is so. As you mentioned, not only bordering the Kelani-ganga but also other waterways and channels, effluents are directed into these waterways. This is a thing that should have been planned properly.

Now what has happened is that we have to step in after the setting up of this Central Environmental Authority. When we detect the pollution that is taking place sometimes we have become helpless because these institutions have been set up in such a manner that we are unable to take corrective measures. Now take the case of the Kelani-ganga. See how many industries, harmful industries that should not be allowed to exist in an area where we pump or drinking water, are allowed to exist. These things have happened.

Anyway, I want to assure the hon. member that we are very concerned about this situation, and the Central Environmental Authority, which I set up very recently, is taking all steps possible. In fact His Excellency the President and I will be meeting them to find out from them whether any further legislative measures are necessary for them to be more effective. It may be that we will have to close up certain industries if they are not going to conform to environmental rules and regulations because we cannot take a chance with human life.

In point of fact, I am very grateful to certain newspapers especially the "Sun" and the "Weekend." They have taken lot of trouble to pinpoint these areas. We must be very concerned about this aspect, because all we are doing has to be directed towards creating a

[පාර්. ප්‍රවේශය මගතා]

healthy environment for the people to survive. Otherwise all these drugs and medical care will not help. I want to assure the hon. Member that the Government is very concerned about it and we are doing everything possible to remedy the situation.

එස්. එස්. අබේසුන්දර මහතා (වැඩබලන කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා)

(*திரு. எஸ். எஸ். அபேசுந்தர — பதில் விவராய அபி விருத்தி, ஆராய்ச்சி அமைச்சர்*)

(Mr. S. S. Abeyesundera—Acting Minister of Agricultural Development & Research)

I wish to thank the hon. Member for Galle (Dr. W. Dahanayake) for bringing this matter to our notice. It is stated that a certain amount of disruption of work at the Office of the Assistant Director of Agriculture (Extension) at Galle was brought about due to misunderstanding between the office and the field staff. Several petitions were received by the Director of Agriculture against both parties, and investigations were instituted by him. As a result of these investigations it was felt expedient to transfer the Headquarters Agricultural Officer, Mr. K. Ranaweera, to the Ratnapura District and the Administrative Officer, Mr. G. Haputhanthri, to the Matara District.

However, on representations made, these two transfers were deferred on 15.6.1983. But on reviewing the matter further it has been decided to re-effect these transfers, and orders have been sent accordingly to the Director of Agriculture today.

The officer who carried out the investigations also recommended the transfer of the Assistant Director of Agriculture and the Chief Clerk. These transfers have so far not been effected as replacements were not available. Everything will be done to bring about a suitable working atmosphere for the welfare of both the department as well as the area concerned as soon as possible.

ප්‍රශ්නය විමසන ලදීත්, සත්‍යමත වීය.

ශ්‍රී ලංකා විධිස්ථානවලට ඉල්ලා ඇතුළත් කොට ඇති බව පැවසුවේය.

Question put, and agreed to.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව අ. හ. 7.45 ට 1983 ජූලි 6 වන දිනට අ. හ. 3 වන කොටසට කලී ය.

අ. හ. 7.45 මණික්තූ පාරාලාමයන්හි 1983 ජූලි 6, ප්‍රතිපත්තිමය පි. ප. 3 මණිවසා ඉන්ද්‍රිකාවකට පැවැත්වේ.

Adjourned accordingly at 7.45 p.m. until 3 p.m. on Wednesday, 6th July 1983.

[சார்.சே. சீ. ௨ மெட் ௨௦௩௩]

சமீபத்தில் விவகார சம்பந்தம் ஏற்பட்டிருக்கின்ற காரணத்தினால் கட்டுத்தாபனத்துறை தனிசாரமாக இவ்வகை விவகாரங்களைக் கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை. இவ்வகை விவகாரங்களைக் கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை. இவ்வகை விவகாரங்களைக் கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை.

(i)–(v) 25, காலிமுகத்திட்டம், கொழும்பு 3 இல் உள்ள அரசு மாணிக்கக்கல் கட்டுத்தாபனத்தைத் தவிர, இவ்வகை விவகாரங்கள் 5 ஆம் பத்தியில் நிரப்பிடுதல்பட்டுள்ள நிறுவனங்கள் நிதி, அமைப்புத் திட்ட அமைச்சின் அதிகார வரம்பிற்குட்பட்டவைல்ல. பிற நிறுவனங்கள் தொடர்பிலான வினாவிற்கு அவற்றுக்குப் பொறுப்பாகவுள்ள அந்தந்த அமைச்சுக்களுக்கு எழுதப்படுதல் வேண்டும். அரசு மாணிக்கக்கல் கட்டுத்தாபனம் தொடர்பாகத் தேவைப்படும் தகவல் பின்வருமாறு:

25, காலிமுகத் திட்டம், கொழும்பு 3 இலுள்ள அரசு மாணிக்கக்கல் கட்டுத்தாபனத்தினால் பாளிக்கப்படும் கட்டிடமானது, அரசு மாணிக்கக்கல் கட்டுத்தாபனத்தினால் சொந்தமாக்கப்பட்டுள்ளது.

(i), (ii), (iii), (iv) and (v) The institution listed in (v) of this question, except the State Gem Corporation, 25, Galle Face Terrace, Colombo 3, do not fall within the purview of the Ministry of Finance and Planning. The question in respect of the other institutions should be addressed to the respective Ministries in charge of them. The information required in respect of the State Gem Corporation is as follows:

The building occupied by the State Gem Corporation, No. 25, Galle Face Terrace, Colombo 3 is owned by the State Gem Corporation.

ரட்சே ஈயவன சிசி சபா: லூலி, ஈரீச

அரசாங்கத் தாபனங்கள் பாவிக்கும் இடங்கள்: வாடகை ஆதீயயன
PREMISES OCCUPIED BY GOVERNMENT
ORGANIZATION: RENT, ETC.

233/83

வி. சந்திரன் மெனா

(திரு. வி. என். நவரத்தினம்)

(Mr. V. N. Navaratnam)

மூலக் கேள்விக்கான விடையைக் கீழ்க்கண்டிருக்கிறேன்: (i) மெட் ௨௦௩௩ கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை. (ii) மெட் ௨௦௩௩ கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை. (iii) மெட் ௨௦௩௩ கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை. (iv) மெட் ௨௦௩௩ கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை. (v) மெட் ௨௦௩௩ கட்டுத்தாபனத்துறைக்குள் கொண்டுவரவில்லை.

நிதி, அமைப்புத்திட்ட அமைச்சராக கேட்ட வினா: பிரதம அரசு விலை மதிப்பீட்டாளரின் உறுதிப்பாட்டின்படி:— (i) கீழே தரப்பட்டிருக்கும் பட்டியலில் ஒவ்வொன்றுக்கும் எதிராகச் சொல்லப்பட்டிருக்கும் இடங்களில் உள்ள, நியதிச் சட்ட அதிகார சபை, ஆணைக்குழு, சபைகள் பாவிக்கும் நிலப்பரப்பையும்? (ii) அப்படிப் பாவிக்கும் பரப்பளவிற்கு அரசு விலை மதிப்பீட்டாளர் ஒரு சதுர அடிக்குச் சிபாரிசு செய்துள்ள வாடகையையும் (iii) அப்படிப் பாவிக்கும் முழுப் பரப்புக்கும் சிபாரிசு செய்துள்ள மொத்த வாடகையையும் (iv) குடியிருப்பாளர் பாவிக்கும் நிலப்பரப்புக்கு மேலதிகமாக பாவிக்கிறார்களும் காண்பரப்பையும் (v) பிரதம விலை மதிப்பீட்டாளரின் சிபாரிசுக்கு மாறுபட்டிருப்பின், உண்மையாகப் பெறப்படும் வாடகையையும் அவர் கூறுவாரா? (1) தேசிய விலைகள் ஆணைக்குழு—தேசிய கட்டுறவுப் பேரவைக் கட்டடம், கொழும்பு 3. (2) தேசிய சேமிப்பு வங்கி (பயிற்சிப் பாடசாலைகள்)—332, காலி வீதி, கொழும்பு 4. (3) தேசிய சேமிப்பு வங்கி (பம்பலப்பட்டி)—332, காலி வீதி, கொழும்பு 4. (4) தேசிய இளைஞர் சேவைகள் மன்றம்—5, டி. பொன்சேகா ரோட், கொழும்பு 5. (5) பனை அபிவிருத்திச் சபை—224, காலி வீதி, கொழும்பு 4. (6) பரந்தன் இராசாசாங்கக் கட்டுத்தாபனம்—10, செல்சி தோட்டம், கொழும்பு 3. (7) மக்கள் வங்கி (கொள்ளுப்பிட்டி கிளை)—455, காலி வீதி, கொழும்பு 3. (8) மக்கள் வங்கி (நவீன சந்தை கிளை)—நவீன சந்தை, கொழும்பு 3. (9) மக்கள் வங்கி (வெள்ளவத்தை கிளை)—28, காலி வீதி, கொழும்பு 6. (10) இலங்கை மாநாட்டு நிகைக் கட்டுத்தாபனம்—363, காலி வீதி, கொழும்பு 3. (11) இலங்கை சீமெந்துக் கட்டுத்தாபனம்—302, காலி வீதி, கொழும்பு 4.

asked the Minister of Finance and Planning: Will he state according to the ascertainment from the Chief Government Valuer: (i) the floor area occupied by the Statutory Authority, Commission or Boards listed below in the premises indicated against each of them; (ii) the rent recommended by the Government Valuer per square foot for such area so occupied; (iii) the total rent so recommended for the whole area so occupied; (iv) the area of land that is available for use by such occupant which is appurtenant to the floor area so occupied; (v) the actual rent paid, if it is different from what the Chief Valuer has recommended?

- (1) National Prices Commission, National Co-operative Council Building, Colombo 3.
- (2) National Savings Bank (Training Schools), 332, Galle Road, Colombo 4.
- (3) National Savings Bank (Bambalapitiya), 332, Galle Road, Colombo 4.
- (4) National Youth Services Council, 5, De Fonseka Road, Colombo 5.
- (5) Palmyrah Development Board, 244, Galle Road, Colombo 4.
- (6) Paranthan Chemicals Corporation, 10, Chelsea Garden, Colombo 3.
- (7) Peoples' Bank (Kollupitiya Branch), 455, Galle Road, Colombo 3.

[வேடுவாங்கி ரன்சீன் டைரெக்டர் மறை]

(அ) ஆலோசகர்கள்.—(i) சம்பந்தப்பட்ட 4 வைத்திய சாலைகளுக்கும் குறித்தொதுக்கப்பட்ட ஆளணிகள் இல்லை. அனுமதிக்கப்பட்ட மதிப்பீட்டில் முழு அமைச்சுக்குமான விசேட வைத்தியரும் சாதாரண வைத்தியர்களுக்கும்மான தொகை 2,270. 1.6.83 ல் சேவையிலுள்ளவர்களின் தொகை 1,598 (ii) தற்போதுள்ள தொகை.—பெரியாஸ்பத்திரி கொழும்பு : 66; பெரியாஸ்பத்திரி கண்டி : 32; பெரியாஸ்பத்திரி காலி : 17; பெரியாஸ்பத்திரி யாழ்ப்பாணம் : 22.

(ஆ) சிகிச்சைக்கள பொறுப்பு உத்தியோகத்தர்.—(i) குறிக்கப்பட்ட 4 வைத்தியசாலைகளுக்கும் சிகிச்சைக்கள பொறுப்பு உத்தியோகத்தர் ஆளணியமைப்பில் எவ்வளவு தொகையென குறித்தொதுக்கப்படவில்லை. (ii) தற்போதுள்ள தொகை.—பெரியாஸ்பத்திரி கொழும்பு 148; பெரியாஸ்பத்திரி கண்டி 55; பெரியாஸ்பத்திரி காலி 22; பெரியாஸ்பத்திரி யாழ்ப்பாணம் 57.

(இ) தாதிகள்.—(i) குறிக்கப்பட்ட 4 வைத்தியசாலைகளுக்கும் எவ்வளவு தொகையென ஆளணி அமைப்பில் குறித்தொதுக்கப்படவில்லை. முழு இலங்கைத் தீவுக்கான ஆளணித் தொகை 8,013. தற்போதுள்ள தொகை 7,670. (ii) தற்போதுள்ள தொகை.—பெரியாஸ்பத்திரி கொழும்பு 819; பெரியாஸ்பத்திரி கண்டி 374; பெரியாஸ்பத்திரி காலி 217; பெரியாஸ்பத்திரி யாழ்ப்பாணம் 212.

(ஈ) 1977 ஆம் ஆண்டு தொடங்கி 1982 ஆம் ஆண்டுவரை கட்டடங்களுக்குச் செலவுழிக்கப்பட்ட தொகை.—பெரியாஸ்பத்திரி கொழும்பு ரூ. 7,000,000; பெரியாஸ்பத்திரி கண்டி ரூபா 4,050,000; பெரியாஸ்பத்திரி காலி இல்லை; பெரியாஸ்பத்திரி யாழ்ப்பாணம் இல்லை.

(உ) 1977—1982 வரை கட்டடங்கள் பொருத்துக்களுக்கான திருத்ததுக்காக செலவுழிக்கப்பட்ட தொகை.—பெரியாஸ்பத்திரி கொழும்பு ரூபா 28,600,000; பெரியாஸ்பத்திரி கண்டி ரூபா 2,380,000; பெரியாஸ்பத்திரி காலி ரூபா 3,500,000; பெரியாஸ்பத்திரி யாழ்ப்பாணம் ரூபா 1,200,000.

(ஊ) 1977—1982 வரை புதிய பொருத்துக்களுக்காக செலவுழிக்கப்பட்ட தொகை.—பெரியாஸ்பத்திரி கொழும்பு ரூபா 10,961,000+ரூபா 13,590,000 (டச்சு நிதி); பெரியாஸ்பத்திரி கண்டி ரூபா 4,327,000+ரூபா 11,906,000 (டச்சு நிதி); பெரியாஸ்பத்திரி காலி ரூபா 6,000,000; பெரியாஸ்பத்திரி யாழ்ப்பாணம் ரூபா 8,230,000.

(எ) 1982 ல் விநியோகிக்கப்பட்ட மருந்தின் தொகை.—கொழும்பு பெரியாஸ்பத்திரி ரூபா 20,886,559; பெரியாஸ்பத்திரி கண்டி ரூபா 6,420,600; பெரியாஸ்பத்திரி காலி ரூபா 3,443,760; யாழ்ப்பாணம் பெரியாஸ்பத்திரி ரூபா 7,720,215.

(a) Consultants.—(i) There is no fixed cadre for consultants in respect of these 4 Hospitals. The total cadre of Medical Officers for the entire Ministry approved in the Estimates which include Specialist Staff and General Medical Officers is 2,270. The existing strength as at 01.06.1983 was 1,598.

(ii) Present Strength :

General Hospital, Colombo	..	66
General Hospital, Kandy	..	32
General Hospital, Galle	..	17
General Hospital, Jaffna	..	22

(b) House Officers.—(i) There is no fixed cadre for House Officers in respect of these 4 Hospitals.
(ii) Present Strength :

General Hospital, Colombo	..	148
General Hospital, Kandy	..	55
General Hospital, Galle	..	22
General Hospital, Jaffna	..	57

(c) Nurses.—There is no fixed cadre for Nurses in respect of these 4 Hospitals. The cadre of Nurses for the whole island is 8,013. At present the strength is 7,670. (ii) Present Strength :

General Hospital, Colombo	..	819
General Hospital, Kandy	..	374
General Hospital, Galle	..	217
General Hospital, Jaffna	..	212

(d) Money Spent on New Buildings from 1977 - 1982 :

General Hospital, Colombo	..	Rs. 7,000,000
General Hospital, Kandy	..	Rs. 4,050,000
General Hospital, Galle	..	Nil
General Hospital, Jaffna	..	Nil

(e) Money Spent on Repairs to Buildings and Equipment from 1977 - 1982 :

	Rs.
General Hospital, Colombo	.. 28,600,000
General Hospital, Kandy	.. 2,380,000
General Hospital, Galle	.. 3,500,000
General Hospital, Jaffna	.. 1,200,000

(f) Money Spent for New Equipment from 1977 - 1982 :

	Rs.
General Hospital, Colombo	.. 10,961,000
	+13,590,000
	(Dutch Aid)
General Hospital, Kandy	4,327,000
	+11,906,000
	(Dutch Aid)
General Hospital, Galle	.. 6,900,000
General Hospital, Jaffna	.. 8,230,000

(g) Value of Drugs supplied in 1982 : Rs.

General Hospital, Colombo	..	20,886,559
General Hospital, Kandy	..	6,420,600
General Hospital, Galle	..	3,443,760
General Hospital, Jaffna	..	7,720,215

பார்லிமேன்තුව

பாராளுமன்றம்
PARLIAMENT

1983 ஜூலை 6 வන බදද

புதன்கிழமை, 6 ஜூலை 1983

Wednesday, 6th July 1983

ஈ. ஹ. பி. ஓ பார்லிமேன்තුව රැස්වීම. කථානායකතුමා [අලු හාප් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා] මූලාසනා කළේ විය.

பாராளுமன்றம் பி. ப. 3 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [அல் ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார்] தலைமை வகித்தார்கள்.

The Parliament met at 3 P.M. MR. SPEAKER (AL. HAJ M. ABDUL BAKEER MARKAR) in the Chair.

අවනතවීමේ ප්‍රතිඥාව : ඉපිපිටියමුදියන්සේලාගේ පිටර පෝල් පෙරේරා මහතා (කඩුවෙල)

உறுதிப் பிரமாணம் : இலுப்பிட்டியமுதியான்சலாகே பீட்டர் போல் பெரேரா (கடுவெல)

AFFIRMATION: ELLUPPITIYAMUDIYANSELAGE PETER PAUL PERERA (KADUWELA)

ඉපිපිටියමුදියන්සේලාගේ පිටර පෝල් පෙරේරා මහතා (කඩුවෙල) නීති ප්‍රකාර ප්‍රතිඥාව දී පොතෙහි අත්සන් කළේය.

திரு. இலுப்பிட்டியமுதியான்சலாகே பீட்டர் போல் பெரேரா (கடுவெல) சட்டத்தினால் வேண்டப்பட்டவாறு உறுதிப் பிரமாணம் செய்து சபாபிடத்திலிருந்து புத்தகத்திற் கைச்சாத்திட்டார்.

Mr. Elluppitiyamudiyanselage Peter Paul Perera (Kaduvela) made and subscribed the Affirmation required by Law; and signed the Book at the Table.

திவேடනය

அறிவிப்பு

ANNOUNCEMENT

කථානායකතුමාගේ සහතිකය

சபாநாயகரது சான்றிதழ்

SPEAKER'S CERTIFICATE

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the Certificate on the following Bill on 5th July 1983 :

Obscene Publications (Amendment)

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම

சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்

PAPERS PRESENTED

The Convention between the Kingdom of the Netherlands and the Democratic Socialist Republic of Sri Lanka for the avoidance of double taxation and the prevention of fiscal evasion with respect to taxes on income and on capital entered into on November 17, 1982.-(Mr. M. H. M. Naina Mairkar).

අගමේසය මත තිබිය යුතුයයි තීරණය කරන ලදී.

சபாபிடத்தில் இருக்கக் கட்டளையிடப்பட்டது.

Ordered to lie upon the Table.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Petitions. Hon. Member for Katugampola-(Pause). Not here.

Hon. Member for Matara-(Pause). Not here.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 1

ඩී. ඩී. වෙලගෙර මහතා (බැලසුම් ක්‍රියාත්මක කිරීමේ තීරණය කිරීමේදී)

திரு. டி. டி. வெலகெதர—அமைப்புத்திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சர்)

(Mr. D. B. Welagedera - Deputy Minister of Plan Implementation)

I ask for two weeks' time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

வினாவுக்கு மந்திரைகு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

එන්. ජී. විමලසිරි මහතා : සේවයේ ස්ථිරතාවය

திரு. என். ஜி. விமலசிறி : நிர்ந்தரமாக்கல்

MR. N. G. WIMALASIRI : PERMANENCY

205/83

2. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(காலநீதி டிபன்யு. தஹநாயக்க—காலி)

(Dr. W. Dahanayake - Galle)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) පසුගිය අවුරුදු දශකය තුළ ලබුදු වගාවේ අතිරේක ආදායමක් ලෙස සේවය කොට ඇති එන්. ජී. විමලසිරි මහතා ස්ථිර කරන ලෙස එතුමා තීරණය කරන්නේද? (ආ) තොරස් නම්, ඒ මන්ද?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா : (அ) லபுதலு பண்ணையில் கடந்த 13 வருடங்களாக அமயத் தொழிலாளியாக இருக்கும் திரு. என். ஜி. விமலசிறி என்பவரை நிர்ந்தரமாக்கும்படி அவர் கட்டளையிடுவாரா? (ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives : (a) Will he order that Mr. N. G. Wimalasiri, casual labourer in the Labuduwa Farm for the last 13 years, be made permanent? (b) If not, why?

සන්නිධි සේර්ස්සකට්ටුවර් ඉන්පතනීස් සපෙසුක්කුත් තෙරිතිට් පාරා? (උ) ඉට්ටොලුතු මාලිය ඉනීසුක්කුක් කට්ටුත්තිල් විරිචුකාකොට්ටු පෙහුම් මානවර්කර් පල්කලීසුකුකු කල් විසුතු අත්තනී අවසයමාන තුලකම්, ඉය්චුතාල් වසතිකර්, උදර්පවිත්සිටොන්ර අඬුට්ටොල් වසතිකර් මහුසකට්ටුල් තිලීච්චුන්චන්ර ඉන්පතනී අචර් අච්චාරා?

asked the Deputy Minister of Higher Education: (a) Is he aware that lectures in Management (Tamil Medium) Course are being conducted for 1st year students at the University Grants Commission buildings? (b) Will he let this House know to which Campus these undergraduates would be transferred in their 2nd year? (c) In the event of the entire course being conducted at the U. G. C. building would he clarify which Campus degrees will be conferred on the successful students? (d) Will he let this House know for the Academic Year 82/83 to which Campus the new entrants to the Management Course (Tamil Medium) would be admitted? (e) Is he aware that the students who are now following lectures at the U. G. C. building are denied the basic facilities—such as library, reference facilities, sports etc—so essential to University education?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(තිලු. ආම්. වින්සන්ර් පෙරේරා)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Deputy Minister of Higher Education.

(a) No. Lectures for the 1st year Management (Tamil medium) 1981/82 students were held temporarily in the premises of the University Grant Commission till their transfer to the University of Jaffna. (b) These students have since been transferred to the University of Jaffna with effect from 25.10.1982 (c) Does not arise. (d) University of Jaffna. (e) Does not arise.

කථානායකතුමා
(පාලකයාගේ අවුරුදු)
(Mr. Speaker)

11 වන ප්‍රශ්නය.

විරවන්ති සමරවීර මහතා
(තිලු. වීරවන්ති සමරවීර)

(Mr. Weerawanni Samaraweera)

පිලිතුරු දීමට මාස දෙකක් කල් අවශ්‍යයි.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
විභාගය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සාධක සැපයීමට නියෝග කළේය.
Question ordered to stand down.

කථානායකතුමා
(පාලකයාගේ අවුරුදු)
(Mr. Speaker)

12 වන ප්‍රශ්නය.

විරවන්ති සමරවීර මහතා
(තිලු. වීරවන්ති සමරවීර)

(Mr. Weerawanni Samaraweera)

පිලිතුරු දීමට සති දෙකක් කල් අවශ්‍යයි.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
විභාගය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සාධක සැපයීමට නියෝග කළේය.
Question ordered to stand down.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

සමර්පිකට්ටුල් සට්ටුමුලකර්

BILLS PRESENTED

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය (සංශෝධන) පනත් කෙටුම්පත

ඉලක්ක පෙළඳු, පාලි පල්කලීසුකුකු (තිලුත්තම්) සට්ටුමුලම්

BUDDHIST AND PALI UNIVERSITY OF SRI LANKA (AMENDMENT) BILL

"1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි."

පිළිගන්වන ලද්දේ අග්‍රාමාත්‍ය සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමති සහ මහා මාර්ග කටයුතු පිළිබඳ ඇමති ආර්. ප්‍රේමදාස මහතා විසිනි.

1983 ජූලි 21 වන මුහුණපවිත්තර් දෙවන වර කීර්තිය සුචුසයි. එය මුද්‍රණය කළ සුචුසයි නියෝග කරන ලදී.

පිරිසිදු අමාත්‍යවරුන්, උණුසුරාට්ටු, වීරමාට්ටු, විර්මාණ අමාත්‍යවරුන්, තෙලුට්ටුකලීසුකු අමාත්‍යවරුන් මාලි. ඉර්. පිරිසිදු මාලි අමාත්‍යවරුන් සමර්පිකට්ටුල්. 1983 ඉෂ්ච්ච 21, වියාමුකු ක්‍රිමුමා ඉර්ණදාම් ප්‍රාමාණ්‍යාක මතිපිට්ටුල් වෙණ්චුමෙණචුම අසිසිට්ටුල් වෙණ්චුමෙණචුම කට්ටුණ්චිට්ටුල්.

Presented by Mr. R. Premadasa, Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of High ways; to be read a Second time upon Thursday 21st July 1983 and to be printed.

ලංකා හෝටලු සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත

ඉලක්ක ඉට්ටුල් සුට්ටුකපණම් (තිලුත්තම්) සට්ටුමුලම්
CEYLON HOTELS CORPORATION (AMENDMENT) BILL

"1981 අංක 14 දරන ලංකා හෝටලු සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි."

පිළිගන්වන ලද්දේ රාජ්‍ය ඇමති ආචාර්ය ආනන්දතිස්ස ද අලවිස් මහතා විසිනි.

1983 ජූලි 21 වන මුහුණපවිත්තර් දෙවන වර කීර්තිය සුචුසයි. එය මුද්‍රණය කළ සුචුසයි නියෝග කරන ලදී.

ඉරාසාභ්‍ය අමාත්‍යවරුන් කලාතිලි, ඉණන්ත තිස්ස, අල්විස් අචර් කණාල් සමර්පිකට්ටුල්. 1983 ඉෂ්ච්ච 21, වියාමුකු ක්‍රිමුමා ඉර්ණදාම් ප්‍රාමාණ්‍යාක මතිපිට්ටුල් වෙණ්චුමෙණචුම අසිසිට්ටුල් වෙණ්චුමෙණචුම කට්ටුණ්චිට්ටුල්.

Presented by Dr. Anandatissa de Alwis, Minister of State; to be read a Second time upon Thursday 21st July 1983 and to be printed.

පාර්ලිමේන්තුවේ කටයුතු

පාරාණුමන්ර අචුචුචුකර්

BUSINESS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(තිලු. ආම්. වින්සන්ර් පෙරේරා—පාරාණුමන්ර අචුචුචුකර් කර්, විනිසාට්ටුත්තරා අමාත්‍යවරුන්, පිරිසිදු මාර්ග කටයුතු කොර්ටාචුම)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I move,

"That the proceedings on item 1 of Public Business appearing on the Paper be exempted at this day's sittings from the provisions of Standing Order No. 23."

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
විභාගය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සාධක සැපයීමට නියෝග කළේය.
Question put, and agreed to.

election procedures that would come under the 1947 law. I just want to obtain that clarification ; that is all. But we support this Motion, Sir, because we have been clamouring for this and there is a Private Members' Motion also in my name. Therefore I would like the Hon. Prime Minister to let us know whether even a by-election conducted under the 1947 election law will be covered by this Select Committee.

සරත් මුත්තේවෙගම මහතා (කලවාන)

(திரு. சரத் முத்தேவகம்—கலவான)

(Mr. Sarath Muttetuwegama—Kalawana)

Mr. Speaker, first of all I would like to say that the manner in which this Motion is being moved, the degree of notice which the country and this House have been given of this Motion to be moved, is totally inadequate when one considers the wide compass which this Select Committee, if it is going to be appointed, is going to cover. We did not even know the wording of this Motion till we came to this House today. As far as I am concerned, I did not know what the wording of this Motion was till I came and saw the Order Paper in this House, so that I say, first of all, it is unfair for the government to produce a fait accompli like this, catch the whole House unaware and with its steamrolling majority, pass anything that they have decided to do.

It is known, Sir – the news papers of this morning reported – that the Cabinet yesterday decided that such a Select Committee be appointed. – (Interruption). Pardon. The Government Group? I am sorry. The Government Group which met yesterday decided that this Select Committee be appointed. That is the first we knew of it. But the wording of this Motion we only knew at 2.30 this afternoon when we came into this House, so that really we have not been able to give our mind to the exact consequences that will flow from this Select Committee and from the recommendations that it is empowered to make under its terms of reference.

I would like to say, Sir, in brief, from the little that I have been able to see of this Select Committee that, first of all, it labours under the normal disabilities of all Select Committees that this House is going to appoint, which I have stated on so many occasions in respect of so many other Select Committees, that this is really going to reflect the decisions that are made elsewhere. The Select Committee will reflect decisions that are made elsewhere. Just as much as it was the Government Group yesterday and perhaps the Cabinet of the previous week or some other Working Committee of the UNP that decided that a Select Committee was going to be appointed and then decided on its terms of reference, the Select Committee itself, when it gets down to business, will only reflect the decisions which are made elsewhere, and that is guaranteed, unfortunately, by the composition of the House today, because, however much you may try to get a Select

Committee which will be representative – it can be representative of certain sections of opinion – as far as the decisions of that Select Committee are concerned, they will really reflect the decisions which are made by some other body of the United National Party. Probably, the lawyers of the United National Party or the constitutional experts of the United National Party will decide what is to be done and, through their representatives in the Select Committee, their Members of this House, those things will ultimately become the decision of the majority of the Select Committee because the composition of the Select Committee is well known. It is going to be a Select Committee which will be having a very big majority of the United National Party.

Therefore, I want to know, how has this come about suddenly? We would like to know from the Hon. Prime Minister, why is this sudden haste for a Select Committee now? Everybody knows that if one thing is not going to happen in the near future, there is not going to be a Presidential Election in the near future. – (Interruption). Why? Is His Excellency the President thinking of resigning?

Secondly, there is no likelihood of any of these elections taking place at the moment. But we come here now in the aftermath of the 18 by-elections. Just two weeks ago the Government moved for another Select Committee to go into the question of the Mahara by-election. On that occasion I raised the question of why the Government was thinking only of the Mahara by-election, because there were 18 by-elections. The Hon. Prime Minister's rationale behind that was that we have had the experience of the by-election at Mahara; certain things happened and therefore we are anxious to examine all these things that happened and provide for any loopholes that exist in the Election Law. On that occasion when we raised the question as to why we did not take the experience of all 18 by-elections, there was no answer. Now we have the situation where the self-same Government that wanted a probe into the Mahara by-election comes with a Motion for a Select Committee to examine the election Laws in respect of the Presidential Election, Parliamentary Elections, Referendum and so on and so forth – apparently not the Local Government Elections, but the other elections.

Now, Sir, this is really something that is going to involve an amendment to the Constitution. It could involve an amendment to the Constitution. If the Select Committee were to recommend that the electoral system provided in the 1978 Constitution in some respect or the other be altered, for example, in the case of proportional representation or in any particular aspect of proportional representation, and if there is going to be an amendment, that is an amendment to the Constitution. If there is going to be an amendment to

ගරු කථානායකතුමනි, ඒවායින් පෙනෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දුර්වලයි කියන එකයි ; ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කළ ක්‍රමය වැරදියි කියන එකයි. මහජන මතය ඊට වෙනස්. ඒ මහජන මතය අනුව ව්‍යවස්ථාව වෙනස් කළයුතුයි. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් සකස් කිරීම සඳහා මෙවැනි සිලෝනට කොමිටියකට තොවෙයි, දෙපොලකයන්ගෙන් වෙන්වුණු ස්වාධීන මණ්ඩලයකට, අපි ඒ කාර්යය භාර දෙමු. ඒක හුඟක් වැදගත් වෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩු මගහැර ජනතාවට ගැලපෙන නීතිරීති අඩංගුකොට, මහජනයාගේ අනුමැතිය පිට ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම්, මම හිතනවා, කිසිම විරුද්ධත්වයක් තැනිව එය සම්මත වේය කියා. එසේ සම්මතවුණා නම්, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමහරවිට අවුරුදු 25 කට, 30 කට තැන්තම් 50 කට සංශෝධන රහිතව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ අතර සංශෝධනයක් ඇති වුණොත් ඒක ඉතා සුළු එකක් වෙන්න පුළුවන්.

දැනට අඩුපාඩු රැසක් තිබෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. මේකේ කැලී ගැලෙන කොට ඒවා සුවට කරන්න විවිත් විට සංශෝධන ගෙනෙන්න වෙයි කියා මේක මුලින්ම ඉදිරිපත් කරන විට මම කැරුණු පෙන්වා උන්නා. දැන් ඒක සිද්ධ වෙනවා. මෙහෙම කියන්නේ, මේ රජයට තිබෙන විරුද්ධවාදීකමක් නිසා තොවෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රජයේත්, විරුද්ධ පක්ෂයේත්, මේ රටේ එක්කෝවි පක්ෂ ලක්ෂයකට අධික ජනතාවගේත් උරුමයයි, අයිතියයි. ඒ උරුමය තියම විධියට ලබා දීමටයි මඔබතුමන්ලාත්, අපිත් බලාපොරොත්තු වෙන්නේ. එනිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවාට, පරිශෝධනය කරනවාට, අපි විරුද්ධ නැහැ. එසේ කරන්නට අවශ්‍ය නම්, ඒකට වෙනත් සුදුසු නමුත්තාත්සේලා දන්නා බුද්ධිමත් ජනතාවක් පිට ඉන්නවා දේශපාලනයෙන් බැහැරව. අන්න එවැනි ස්වාධීන කණ්ඩායමකට භාර කරනවා නම් මේ කාර්යය කරන්නට එය ඉතාමත්ම සුදුසුය කියා මම හිතනවා.

දැන් අපි උත්සාහ කරන්නේ දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලකම වගන්තියයි. ඇයි? විශේෂ කාරක සභාවකට පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කවරියමයි. තමන්ට අවැඩක් වේය කියලා ඒ අය සමහර විට කල්පනා කරන්නට පුළුවනි. මහජනයා බෙරන්නට තොවෙයි තමන් බෙරෙන්නේ කොහොමද කියා කල්පනා කරනවා. "මම තිබෙන දුර්වලකම මොකක්ද? මම ජන්දයක් තැනිව තිකම්ම පත් වු මන්ත්‍රීවරයෙක්ද? නැත්නම් ජන්දයෙන් පත් වු මන්ත්‍රීවරයෙක්ද?" ආදී වශයෙන් කල්පනා කරනවා. ජන්දයෙන් පත් වු මන්ත්‍රීවරයා එක විධියකට හිතනවා. ජන්දයක් තැනිව තිකම්ම පත් වු මන්ත්‍රීවරයා තවත් විධියකට හිතනවා. "විශේෂ කාරක සභාවට මාවත් පත් වුණොත් හොඳයි. එතකොට මට බෙරෙන්නට උත්සාහයක් කරන්න පුළුවන්" කියලා කල්පනා කරන්නට පුළුවනි. ඒ අනුව එක අතකින් බලන විට අපි සාධාරණ තීරණයකට එළඹෙනවා යයි කියන්නට බැහැ. ගරු අගමැතිතුමා බුද්ධිමත් ලෙස ඒ කාරණය ගැන කල්පනා කරාවිය කියා මා හිතනවා. මේ විධියට ගැමදම සංශෝධන ඉදිරිපත් කරන්නට වුවමනාවක් නැහැ. නමුත්තාත්සේලාට ඕනෑ විධියේ ව්‍යවස්ථාවක් සකස් කර ගන්නට පුළුවනි. නමුත් ඒක මහජනතාවගේ අනුමැතිය ඇතිව සකස් කරන්න. එතකොටයි, ඒක මහජන ව්‍යවස්ථාවක් යයි කියන්නට පුළුවන් වන්නේ. මහජනතාවගේ අනුමැතිය ඇතිව ව්‍යවස්ථාවක් ගැටුවොත් නිතර නිතර සංශෝධනය තොකර කාලයක් ඒක ගෙන යන්නට පුළුවන් වෙනවා. අපි කියන්නේ නැහැ, විරුද්ධ පක්ෂයට ඕනෑ ගැටියට ව්‍යවස්ථාව හදන්නය කියලා. ඒවාගේම ආණ්ඩු පක්ෂයටම ඕනෑ ගැටියට ව්‍යවස්ථාව හදන්නය කියලත් අපි කියන්නේ නැහැ. අපට වුවමනා කරන්නේ දෙගොල්ලම එකතු වී මහජනතාවට ඕනෑ කරන ව්‍යවස්ථාවක් හදන්නයි. එහෙම ඒ කටයුත්ත කරන්න අපි ගැම දෙනාම බැඳී ඉන්නවා.

ගරු කථානායකතුමනි, මා කියන්නේ මෙයයි. විශේෂ කාරක සභාවකට පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සහ ඇමතිවරු. තමන්ගේ යම් දුර්වලකමක් තිබෙනවා නම් මේ කාරක සභාවේදී ඒවා වගගත්ත පුළුවන්දයි ඒ අය කල්පනා කරනවා. එතකොට අපිමයි නමු අහන්නේ. අපිමයි ව්‍යවස්ථාව සකස් කරන්නේ. අපේ බේරීම ගැනයි අපි කල්පනා කරන්නේ. ඒක හරියට කොමිටිකරණයක් සෙසු සාමාජිකවරු මොන විධියට කල්පනා කළත් අධ්‍යක්ෂවරුම නීති සකස් කරනවා වාගේ වැඩක්.

ගරු කථානායකතුමනි, ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට ඉස්සෙල්ලත් ප්‍රකාශ කළ කාරණයක් තිබෙනවා. පසුගිය කාලයේ පැවැත්වූ මැතිවරණවලදී දූෂණ ක්‍රියා, බලපෑම්, තර්ජන ගර්ජන, මැරවර බලය යෙදීම ආදී බාධක රාශියක් ඇති වුණා. ඒක කවුරුත් පිළිගන්නවා. එවැනි බාධක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට වුණත් වැරදියි, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකුට වුණත් වැරදියි. ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයාට ජන්දය දෙන කවරියට අතරවයක් වුණා නම් ඒක වැරදියි. ඒවාගේම විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට ජන්දය දෙන කවරියට අතරවයක් වුණා නම් ඒකත් වැරදියි. මා නම් කිසිම දවසක කිසිම තැනක එවැනි අතවර කළේ නැහැ ; කරන්නේ නැහැ. මට එහෙම ජන්දයක් අවශ්‍යත් නැහැ. එහෙම නම් සාධාරණ ජන්දයක් ඕනෑය කියන එකයි අපි කවුරුත් කියන්නේ. අපි ඒ සම්බන්ධව ප්‍රකාශයක් කලා. එය පත්‍රවලත් පළ වුණා. මේ නීති රීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සෝප්තාවක් සම්මත කරගෙන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කලා. නමුත් අපි ඉල්ලුවේ මෙවැනි විශේෂ කාරක සභාවක් තොවෙයි. අපි ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමක්. සමහර විට "රටයර්ඩ් සුප්‍රීම් කෝට් ජරජ්" ලා ඉන්නවා. "සුප්‍රීම් කෝට් ජරජ්" ලා කියන කොට එක් කෙනෙක් හිතග වෙනවා. ඒක කාටත් හිතග යන එකක් තමයි. සුප්‍රීම් උසාවියේ නඩුකාරවරු එතා වෙත කොට "රටයර්ඩ් ජරජ්" ලා මොනවාටද කියන එකයි ඒ කියන්නේ.

ගරු කථානායකතුමනි, ඒ මොනවා වුණත් සුප්‍රීම් උසාවියෙන් විශ්‍රාම ලබා සිටින නඩුකාර මහත්වරු ඉන්නවා. ඒවාගේම විශ්ව විද්‍යාලවල දේශපාලනය තොකරන උගත් මහාචාර්යවරු ඉන්නවා. "සීන් ඔප් දෑ පැකල්වී මප් ආර්ට්ස්" වැනි පදවි දරණ හොඳ උගතුන් ඉන්නවා. එවැනි උදවියගෙන් යුත් ස්වාධීන මණ්ඩලයක් පත් කරන්න. සර් අයිවර් ජෙකිංග්ස් වාගේ අය—[බාඩා කීර්මක්] මා කියන්නට ගියේ මේකයි. සෝල්බර් වාර්තාව සපයන කොට ඒකට කම්වුවක් පත් කලා. 1928 දීත් ස්වාධීන මණ්ඩලයක් පත් කලා. දේශපාලකයන්ට ඒකට අතගහන්න දුන්නේ නැහැ. දේශපාලනඥයන් අත ගැහැව්වා නම් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාධාරණ වෙන්නේ නැහැ. ඒකයි ඒකට හේතුව. සෝල්බර් කොමිසමටත් දේශපාලනඥයින් අත ගැහැව්වේ නැහැ, වෙනමම පිරිසක් එංගලන්තයෙන්ම එව්වා. එසේ එවක ලද පිරිසෙන් යුත් කොමිටියයි ඒ කටයුතු කළේ.

ගරු කථානායකතුමනි, 1972 දී ආණ්ඩුක්‍රම සම්පාදන මණ්ඩලයක් කොන්ස්ටිටුවන්ට් ඇසම්බ්ලි—මෙයට වඩා විකක් වෙනස්—මණ්ඩලයක් පත් කලා. එම මණ්ඩලයට බාහිර වශයෙන් සාක්ෂි විභාග කරන්න ඉඩ දුන්නා. මටත් මගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් පැලසුණා. ඕනෑම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට, ආගමික මතය උඩ හෝ ජාතික මතය උඩ හෝ 'කොමියුනල් බේසිස්' උඩ හෝ තමන්ට කියන්න මොනවා හරි තියෙනවා නම්, පෙත්සම් මාර්ගයෙන් හෝ වාර්තා වශයෙන් හෝ එම මණ්ඩලය ඉදිරියට ඇවිත් ඒවා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නා. එතකොට මහජන මතයක් එතැනදී පැන ගහිනවා. නමුත් ඒ කටයුත්ත හරියාකාර කළේ නැහැ. පුජාතන්ත්‍රවාදී ක්‍රමය උඩ තිවැරදි අත්දැමට කලාය කියා මම කියන්නේ නැහැ. මම එදත් ඒ බව කීව්වා. ඒ කියන්නේ අනුගමනය කළ ඒ ක්‍රමය සියයට පණහකින් හරි ; සියයට පණහකින් වැරදියි. මම එහෙම කියන්නේ සම්පූර්ණයෙන්ම මහජනතාවට භාර දුන්නේ නැති තිසයි. [බාඩා කීර්මක්] මම ගිය වතාවෙන් මේ පාර්ලිමේන්තුවේදී ඒක කීව්වා. අදත් මම ඒක කියනවා. මහජනතාවට සියයට සියයකින්ම භාර දුන්නා නම් මහජන ආණ්ඩු ක්‍රමයක් ගැටියට ඒක සකස් වෙන්න තිබුණා. නමුත් මහජනතාවට භාර දුන්නේ ඒකේ කොටසක් පමණයි. භාගයක් හරි. අනිත් භාගය හරිය කියන්න බැහැ. එම නිසා තමයි ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බිඳ වැටෙන්න හේතු වුණේ.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිඳ වැටීල. තවත් වැටෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම කැලී කැලීවලට කපලා, අලවලා, පුරුද්දලයි තියෙන්නේ. කොයි වෙලේ කඩා වැටෙනවාද කියන්න දන්නේ නැහැ. එම නිසා බුද්ධිමත්ව හිතන පුද්ගලයකු වශයෙනුත්, දේශපාලනඥයකු වශයෙනුත් සලකන ගරු අගමැතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම මේ ගැන සිතා බලන ලෙස. ගැමදමත් මේවා මේ විධියට කරන්න ඕනෑ නැහැ. විරුද්ධ

[ප්‍රශ්නය: (සභා-කළමනා)]
 පාර්ශ්වයේ සිටියත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභායෝග්‍ය දෙන්නේ ඒ තිසරි. ඇත්තවශයෙන්ම අපට වුවමනා කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාලයක් තිස්සේ පවතින්න ඕනෑ ආණ්ඩු පෙරළෙන ගාණේ විටින්විට වෙනස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය නෑහැ. ආණ්ඩු දෙක තුනක් යනතුරුවත් පවතින, හැම පක්ෂයක්ම පිලිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙන්න ඕනෑ, ඒක, එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යුක්ත තේරීම් කාරක සභාවක් පත් කරනවා නම් ඒකට මම කියනවා, "උන්ගෙ දෙසියයො, උන්ගෙ කපුටෝ" කියා. එහෙම පත් කලොම, සිව්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා, වරප්‍රසාද රැක ගැනීම සඳහා ඒ පාර්ලිමේන්තු කාරක සභාව ව්‍යවස්ථා සකස් කිරීමට කටයුතු කරන්නේ නැද්ද? එම නිසා පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී බොහෝ විට වැරදි සිදු වෙන්න පුළුවනි.

ගරු කථානායකතුමනි, තමුන්නාන්සේ විදේශීය සංචාරයකින් පසුව මෙම ගරු සභාවට ඇවිත් සිටින පළමුවන දවසෙයි, මම කතා කරන්නෙ.

කථානායකතුමා
 (ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකයා)
 (Mr. Speaker)

That is not relevant.

ආනන්ද දසනායක මහතා
 (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
 (Mr. Ananda Dassanayake)

තමුන්නාන්සේ යොදා දරාගියට ඇවිත් පාපසු ගියාය කියා දකගන්න ලැබුණා. තමුන්නාන්සේට අද සම්පූර්ණ සුවය ලැබ තිබෙනවා. තවත් හොඳ සුවයෙන් ජීවත් වෙමුයි අපි ආශීර්වාද කරනවා.

කථානායකතුමා
 (ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකයා)
 (Mr. Speaker)

මේ කාරණයට කිසිම සම්බන්ධකමක් නැහැ. ඒක අදලු නැහැ.

ආනන්ද දසනායක මහතා
 (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
 (Mr. Ananda Dassanayake)

වෙනත් දවස්වල තමුන්නාන්සේ මට කියනවා මගේ කතාව තවත්වන්න කියලා. අද, කතාව තවත්වන්න කොකිව පළමුවන දවස නිසා තමුන්නාන්සේට මගේ ස්තූතිය හිමි කරමින් මගේ කතාව තවත්වනවා.

අනිල් මුණසිංහ මහතා (මඟුගම)
 (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මඟුගම)
 (Mr. Anil Moonesinghe - Matugama)

Mr. Speaker, Sir, on behalf of the Sri Lanka Freedom Party, I wish to express some opinions on this Motion that is before this House. First of all, I wish to reiterate the point made by my hon. friend the Member for Kalawana (Mr. Sarath Muttetuwegama). This is a far-reaching Motion affecting the Constitution of the Republic, and therefore, I wonder what the haste was in bringing this Motion in this fashion before this House. It would hve been far better for the government to give us time to think over it because we may have, with the thinking perhaps, brought in an amendment which would have been a constructive amendment, in view of the great depth of the matter involved.

Sir, I wonder whether there is no contradiction in the Government's thinking. On the one hand it has appointed a Select Committee to go into the by-election

කථානායකතුමා
 (ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකයා)
 (Mr. Speaker)

at Mahara, and now this Select Committee is going to do part of the work of the Mahara By-Election Select Committee too. How is that ? You are going to inquire into the full gamut of the Parliamentary Elections in Sri Lanka whereas that Select Committee was also going to inquire into how the election Law needed to be amended and changed, in the view of the Government, on the happenings in the Mahara By-Election, namely, the actions of the loosing candidate. So I see here a contradiction. Why is there a necessity to have two Select Committees ? You could have done the same job with this Select Committee. My hon. Friend, the Minister of Mahaweli Development is shaking his head.

ගාමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා)
 (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - කාණ්ඩය, කාණ්ඩය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කමිටුවේ සාමාජිකයා)
 (Mr. Gamini Dissanayake - Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

Then, would my Friend give me a moment ? The Select committee pertaining to the By-Election at Mahara was for the purpose of investigating specific facts which were relevant to that particular by-election and to make recommendations about those facts.-(*Interruption*) Sir, I would like to tell my Friend that those recommendations can be made only after consideration of those facts. Now, what is sought to be done here is something entirely different, to look at the law in general and then make recommendations. So, if my good Friend thinks that the two things are identical, or that the first covers the same groud, I think he is mistaken. I would refer to that later.

අනිල් මුණසිංහ මහතා
 (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
 (Mr. Anil Moonesinghe)

My good Friend is mistaken because the part is covered by the whole. So, in the case of Mahara, you have a particular field. You could have brought in amendments to cover all elections including the Mahara By-Election.

ගාමිණී දිසානායක මහතා
 (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
 (Mr. Gamini Dissanayake)

If my Friend's argument is correct, every time an election petition is investigated by the Court, that means it is investigating all elections. Surely, you know that ? The charges are different, the issues are different.

කථානායකතුමා
 (ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකයා)
 (Mr. Speaker)
 Order, please ! shall we avoid cross talk ?

தமிழ் இன்டீம் மெம்பர்

(திரு. அனில் முனசிங்கம்)

(Mr. Anil Moonesinghe)

This is a Motion which applies to the whole of the Election Law and it is quite possible for this Select Committee to sit and ask for certain specific facts about Mahara. What did I say ?

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Do not be concerned with the remarks of the other hon. Members. Carry on !

தமிழ் இன்டீம் மெம்பர்

(திரு. அனில் முனசிங்கம்)

(Mr. Anil Moonesinghe)

So, my good Friend the Hon. Minister I will also deal with—

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I think you should address the Chair.

தமிழ் இன்டீம் மெம்பர்

(திரு. அனில் முனசிங்கம்)

(Mr. Anil Moonesinghe)

Therefore the gravamen of my argument is that the Select Committee on the Mahara By-election is an absolutely useless exercise because all those items referred to in that Motion can be covered by this Select Committee. In fact, this Select Committee can call up the losing candidate at Mahara and deal with all those items forming the subject matter of the Select Committee for the Mahara By-Election. In fact, it would have been much better, instead of singling out one particular election, to have taken over the whole election process, including every other by-election. That would have been a far more democratic exercise, to my mind. I feel that first of all the Government must tell us why there was this indecent haste to bring forward this Motion for a Select Committee. Surely, you could have given us a week's time, a little more time, to think over it, particularly when you consider that the subject matter of the Motion is to go into the Constitution of the Democratic Socialist Republic of Sri Lanka pertaining to franchise and elections. It is not a small thing. If you are going into the Constitution, inquiring into it, if necessary to amend it, why this hurry ? We are not having a Presidential election tomorrow, as my good Friend the hon. Member for Kalawana mentioned. Surely, there is no impending election. And why do you leave out local government elections. Surely, you are going to go through the whole election law. That is why I say that there seems to be some motive behind the Government's haste in bringing forward this Motion.

As far as we are concerned, we can if necessary, bring in a minority report in the Select Committee for what it is worth. We can do that, but I want to tell you that it

would have been far better to get the co-operation of everybody on this side of the House instead of making it a Government exercise. We read in the papers that the Government Parliamentary Group has met and has decided on this. If there was some planning on your side, some thinking on your side, you could have given the Opposition time to think about this Motion. So, in all sincerity, what we urge the Government to do is this, particularly in view of the happenings at the last Referendum election. I do not want to repeat over and over again what we have said. I must say that the Presidential Election was generally very fair, in my opinion. I do not think there was any interference, or anything illegal or anything in any way suspect. The Presidential election was held, I think very fairly. The Referendum was quite different but in the same breath I can tell you that the Presidential election was very fair. On the other hand the Referendum had a particular motive and therefore many of the election laws were broken. I hope that is also going to be the subject matter of this Select Committee because we can give you any amount of instances of illegal acts committed during the Referendum.

I would urge the Government to think about that now that they have come to a period of greater stability with the second Presidential Election. So, why are you so worried ? Why are you going to hurry things ? Surely, there is a much better way of doing these things such as by political consensus, by discussion with the Opposition in all these matters, and trying to work out something which will last.—(Interruption)— I know the time when in your party there was trouble, when you went before the Supreme Court also. Every party has difficulties. I do think that is a red herring brought across the trail here.

I would like to remind the Government that since the new Constitution was introduced in 1978 there have been many amendments to it within a very short period. After all, a Constitution is judged by its capacity and its weaknesses. If you look at the number of Amendments brought and the ad hoc way in which those Amendments were brought, you will see that your Constitution is already on the failure side.

You look at it in this way Sir. You have in that Constitution a dedication to the system of Proportional Representation, that form of elections, and then one fine day we find that proportional representation is done away with and we go back to the old system. Nothing is mentioned here as my good Friend the Member for Attanagalla has said about the election laws under which these 18 by-elections were held. Why did you not include that ? After all you had recourse to it during the by-elections, of 18-elections. Surely, it is bounded on the Government to consider the election laws. Are you going back to the old system of first-past-the-post, or are you going to continue with the

[අතිල මුහුණත මත]

PR system which you conveniently did away with for the by-elections when you did away with the idea of having a General Election ? Therefore, I feel that this Constitution is like a ship being driven without a proper rudder. One day we are for PR. The next day we are going towards the old system of elections. One day we are for General Elections, the next day we do not want General Elections. So we see a series of contradictory notions on the part of the Government. It is because of these facts that we are a little apprehensive. We support you. After all if you are going to appoint a Select Committee to go into all these spheres. I think it is a very good thing. But perhaps you will remember that already many of the organizations in this country which deal with civil rights have protested against the activities of the Government. Surely, that is a very important thing. If these civil rights organizations which are recognized throughout the world and these civil rights organizations act in other countries also, if these organizations have protested about the activities of the Government during the Referendum and afterwards, then surely, these are things that you must take into account. It is because of this background that I feel that the Government has acted too much in haste, and we feel worried when you act in haste like this. That is why I think my good Friend the Member for Kalawana spoke about the apprehension that he had about this Motion. As far as we are concerned, we take the Government on its sincerity and we say we will support you in the establishment of a Select Committee, and I hope that you will not do the Select Committee as you have done in bringing this Motion, bring it in haste, work out things in haste or in an ad hoc way.

Thank you, Sir.

ගාමිනී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන පිළිබඳ ඇමතිතුමා)

(ශ්‍රී ලංකා ගාමිනී දිසානායක, ජාතික කාර්මික අමාත්‍යවරයාණන්)

(Mr. Gamini Disanayake—Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

I wish to assure the hon. Member for Matugama and the Opposition that in bringing this Motion the intention of the Government is to take all the time that is desirable to arrive at decisions, taking into consideration the numerous practices, principles, procedures, problems, difficulties, the successful paths, the non-successful paths of working out the Presidential system of Government after the 1978 Constitution. In relation to that all the laws in the country outside the Constitution which deal with the franchise are made the subject matter of the Motion.

I would like to refer to the arguments placed by the hon. Member for Kotmale that you should appoint retired Supreme Court judges, etc., to enunciate the principles on which a Constitution should be drafted.

Since that view was put forward and it will be carried in the newspapers and it will be in HANSARD, I wish to tell him that even when colonial government administered this country, or for that matter any colony, the people who were appointed to deal with the evolution of a Constitution have always been people from public life. That is because they have a practical knowledge of public life, the grass-roots of politics. If you take, for instance, the famous Morley-Minto Commission in India, they were people from public life. Similarly in Sri Lanka the Colebrooke-Cameron Commission, the Donoughmore Commission, the Soulbury Commission.

Now, that was prior to Independence. After Independence the first time that there was what I would call a major constitutional overhaul was in 1972. That was the Republican Constitution, which was a draft principally by the architect, the deputy leader of your party, Dr. Colvin R. de Silva. Now, what did he do ? He did not appoint a commission drawn from retired public servants or invite people from outside. He appointed a steering committee of the House, the House of Representatives, and since he wanted to have a clear constitutional break from what was considered to be a colonial Constitution, he created the instrumentality of the Constituent Assembly of which all the members of Parliament were Members, not in their capacity as Members of Parliament but as people who were elected by the people. He went back to the famous Tennis Court Oath and the assembly which drafted the French Constitution after the French Revolution.

Sir, although the 1972 Constitution was a Republican Constitution, certainly the chief executive was not an office holder elected directly by the people. When we framed that Constitution, the hon. Leader of the Opposition at that time Mr. J. R. Jayewardene, and the present Prime Minister moved a series of amendments to your basic resolutions, asking for an elected executive head. In other words we anticipated the Constitution that we ultimately brought. In the Constituent Assembly we said: "Why do you want to have Mr. William Gopallawa as the President ? You are only changing the name from Governor-General to President. Have an elected President and have a Prime Minister in the House from amongst the Members of Parliament in the National State Assembly." But of course you all discarded that concept and you had the old Constitution basically in structure, but with a new nomenclature. With one exception, namely, that you concentrated all the powers, judicial, executive and legislative, in the State Assembly. We changed that in 1978 and we had an elected executive, and you cannot in retrospect say that the 1978 elected Executive President was not in fact elected, because we said in our manifesto in 1977 that if we are given a mandate we

would proceed to have an executive president and that the United National Party leader would be deemed to be the elected President.

Now, what followed thereafter? We have worked that Constitution. We feel it has been successful. There may be areas where we feel we have failed. You yourselves were critical of certain aspects of the Constitution, and you did come and make your representations, which were duly considered.

So, what is a Select Committee? A Select Committee of Parliament in proportion to the relative strength of the parties in Parliament.

The hon. Member for Matugama (Mr. Anil Moonesinghe) was quite right when he said, "We can write a dissentient report." That is the very purpose of a Select Committee. It may be that you will be able to persuade the majority in the Select Committee. On a number of occasions, I can tell you, the then Leader of the Opposition, Mr. J. R. Jayewardene, was successful in persuading Hon. Minister of the previous Government in regard to certain juridical principles relevant to that Constitution although they were absolutely keen about sticking to the basic principles, which they ultimately enshrined in the Constitution. So dialogue certainly can take place.

As regards the argument of the hon. Member for Kotmale (Mr. Ananda Dassanayake) whether the public can make representations, that is specifically provided for in the Motion. There will be a press notice, and the public can make oral representations and written representations, and hon. Members of different parties in the Select Committee can ensure that they are considered.

සාමන්ද දයනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

There are Members of Parliament in the Committee. Therefore people will not be free to give their own ideas.

சாමனி ஜயநாயக மஹதா
(திரு. காமினி ஜிஸநாயக்க)
(Mr. Gamini Dissanayake)

Mr. Speaker, I do not know why any person who comes before a Select Committee should be frightened of Members of Parliament who are in the Committee. They certainly will not be frightened of UNP Members. If they are frightened of you I cannot help it.

සාමන්ද දයනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I mean, they are in power. I think some of the Ministers will be appointed to the Committee. So through fear—

කතාකතනම
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, please! I think you have had your say. Will the Hon. Minister carry on?

சாමனி ஜயநாயக மஹதா
(திரு. காமினி ஜிஸநாயக்க)
(Mr. Gamini Dissanayake)

That, Mr. Speaker, is an argument which I for one cannot accept, because if any citizen of this country is afraid to stand up on his own two feet and make submissions about the Constitution which is going to affect him, then I think he needs a protection which we cannot give. Perhaps, you can give it. There have been umpteen number of times when incriminatory proceedings have been launched against even Members of Parliament, and there have been people who have come and given evidence. I do not think that is a difficulty.

But, where the difficulty will be is to decipher the relevant from the irrelevant. For example, I was in the Steering Committee of the national State Assembly which drafted the 1972 Constitution. There was a petition by a certain gentleman which said that there must be a council of astrologers who will advise the Prime Minister and the Ministers about when to hold public functions, when to step out of the House, etc. ! If there are people like that who want to make recommendations there certainly will not be a bar, but what I say is, the Government feels that, quite contrary to what the hon. Member for Matugama was apprehensive about, we need time to go into this. I can assure you we are not going to rush through anything. Let us look into the working of the Presidential system of government, franchise and election of Members of Parliament.

Now, you spoke about the dichotomy of having one set of members of Parliament elected on proportional representation and other MPs being elected, such as you, through the electorate concept. You must remember that this Parliament is essentially a Parliament elected on the basis of electorates in 1977, except for some members who were nominated subsequently on the demise or the resignation of Members of Parliament. Then we had the Presidential Election. Thereafter we had, under the Constitution, the Referendum. It was felt by our party, as it was felt by some Members of the Opposition, that where a Members of Parliament had got a reduced percentage of votes even on the first-past-the-post theory, we should morally ask him to resign and recontest. Now, that is the basis on which our President and our Cabinet felt that by-elections should be held. We held those by-elections. Some of our candidates won. A few of you won.—(Interruption). For Pandura we nominated, exercising a constitutional right that we had.

විරසිංහ මල්ලිමාරච්චි මහතා (කොළඹ දිසා ඇමතිතුමා)
(திரு. வீரசிங்ஹ மல்லிமாராச்சி—கொழும்பு மாவட்ட அமைச்சர்)

(Mr. Weerasinghe Mallimaratchi—District Minister, Colombo)

Why, you nominated Lakshman ?

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திசனாயக்க)

(Mr. Gamini Dissanayake)

I would like to conclude by assuring hon. Members of the Opposition that we are in no hurry. You can make all the representations you want and you can get all the witnesses you want to come forward and give evidence. Let us study the operation of the Presidential system of government vis-a-vis the law as relating to franchise and come to our conclusions.—(Interruption).—That is the Motion. The Presidential system of government is also a subject matter of this Motion.—(Interruption).—Why not ? This refers to the Constituion of the Democratic Socialist Republic of Sri Lanka—to every provision of our Constitution.

I wish to assure the hon. Member for Matugama (Mr. Anil Moonesinghe) that we are in no haste over this matter. You can participate fully. Let us achieve the consensus which you sadly lack in your party. I hope that you will at least be agreed on constitutional matters even though you may not agree on leadership matters !

ජ. පී. පෙරේරා මහතා (කඩුවෙල)

(திரு. ச. பி. போல் பெரேரா—கடுவலை)

(Mr. E. P. Paul Perera—Kaduvela)

Mr. Speaker, I would like to endorse what the Hon. Minister of Lands and Land Development stated on behalf of the Motion for the appointment of a Select Committee and also add a few matters which should be placed before this House.

I heard one hon. Member referring to the fact that this Motion reflects a decision made for Parliament from outside. In other words, he meant that the Cabinet of Ministers or the Working Committee of the UNP takes decisions and that these are being implemented in this deistinguished House. I was wondering, having read something of the Soviet Union, how they decide for certain parties in this country. I was also wondering how, when certain events take place in the Soviet Union, they are reflected in the minds of those decision-makers particularly of the Ceylon Communist Party. Similarly, I heard another hon. Member say—and I am only quoting his words—"I do not know what goes on in your minds".

I submit that this Motion calling for the appointment of a Select Committee is a Motion where the House is invited to consider that there are certain matters that warrant examination by this House in Special Committee, with the right to hear opinions from members of the public and any other person or persons the Committee wishes to hear.

It will be seen that this particular Motion refers to franchise. Franchise and elections under the present Constitution, I believe, Mr. Speaker, are two different things. So, talking of franchise—I have had some experience to observe the electoral processes in this country—I must say that very often many things are said at elections in our country. For instance, there is a Section in the Ceylon (Parliamentary Elections) Order in Council which says that if any contesting candidate makes false statements concerning the character of the opposing candidate, then that person commits a corrupt practice. But we experienced in the recent elections in our country that not only are such attacks made against the opposing candidates but even their organizing agents are subjected to defamatory attacks on their character. We do not find any relief under the Ceylon Election Laws. We have experienced these defamatory attacks in the recent elections not only at public meetings, but even false complaints made to the Police authorities, and there is no relief provided for in these Laws.

Similarly, there are various subtle forms of impersonation, various subtle types of intimidation which are not contemplated or provided for in these laws. Of course, those that allege impersonation are themselves guilty of these subtle forms of impersonation.

I heard also a reference to Mahara. With regard to Mahara, this House passed a Motion for a Select Committee on certain facts. In the same way, in 1973 a Motion was moved by the United National Party on the Dedigama by-election. It is to the credit of this distinguished House that the Motion on Mahara was passed, whereas the Motion on Dedigama was not even considered. The Motion on Dedigama and the Motion on Mahara are very similar, in that specific incidents, a specific by-election, was brought to the notice of this distinguished Assembly with a view to focussing attention on the misdeeds of certain parties, and the last paragraph of those Select Committee Motions referred to the fact : would the House consider what remedial action should be taken, including the amendment of laws. If necessary ? It was not mandatory, Mr. Speaker, in those Select Committee Motions. So is the Mahara by-election Select Committee Motion that talks of an amendment of the laws, if necessary. In this particular Motion for a Select Committee, it is vey clear that what is sought to be examined in very great detail is the question of franchise—franchise of the sovereign of this country, that is, the people of this country. How far is this franchise affected by the various lacunae in the Laws, for instance, Presidential Election Act, Registration of Electors Act ? Now, this is very important. There are public servants in this country like grama sevakas politically motivated who do not register

the voters. Many applications are made soon afterwards to include several names. For instance, there are some grama sevakas—which we experienced—who do not include the names of voters if they are opposed to their political beliefs.—(Interruptions). Quite right. As the Hon. Minister says, hundreds of people, thousands are now living abroad. What do we do about them? Are they not entitled to the franchise? Cannot they vote from overseas? These are questions that we must consider. Can we, Mr. Speaker, give them the right of postal voting?

Mr. Speaker, society is advancing. Parties are changing. We are amidst. It was said by a distinguished Member in this House that this Constitution of 1978 is being done in patch-work. What else is there to do, Mr. Speaker? After all, we are now moving not at a very slow pace, but we are moving very rapidly. Society is changing so fast. In fact the change is not confined to human societies but even to political parties. How are we to keep pace with these changes? This Constitution of ours which was passed after great deliberation by all hon. Members of this House cannot withstand, I am sure, the rapid accelerated pace of change both in human societies and political parties. It has to change. After all the Indian Constitution and the American Constitution did undergo and are undergoing such changes.

Therefore, I would very respectfully submit that we should not be alarmed with this Motion to appoint a Select Committee to study the entire electoral laws, the franchise laws and the Registration of Electors Law. It is not something which should cause any sort of panic or suspicion. The hon. Member for Mathugama stated that he was very happy at the way the Presidential Election was conducted. We are very happy that at least he admitted that. Similarly, I am sure, as my good Friend, the hon. Member for Attanagalla stated, he agrees with this proposal.

So, Mr. Speaker, I can only repeat once more that after the experiences we have had in 1973 in the Dedigama by-election, the Katana by-election, the Mulkirigala by-election and the recent Mahara by-election, I do not think that it would be wrong to say that it is hightime that the Electoral Laws of this country should be reviewed in the light of our present experiences, in the light of the changes that are taking place in political parties, in the light of the various developments that are taking place in this country, like so many thousands of persons going abroad and working and losing their franchise, in the way some public servants are politically motivated and not registering electors or voters. I think in the light of all these, it is time that we have this Select Committee appointed.

Thank you, Mr. Speaker.

ආ. නා. 4.25

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)

(திரு. தினேஷ் குணவர்ந்தன—மஹரகம)

(Mr. Dinesh Gunawardene—Maharagama)

ගරු කථානායකතුමා, පාර්ලිමේන්තු සමප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ සිටින විරුද්ධ පක්ෂ කිසිම ආකාරයකින් සාකච්ඡාවකට සහභාගි කර නොගෙන ආණ්ඩු පක්ෂය මේ වාගේ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන අපි පුදුම වෙතවා. ඇයි? එහි ගැබ් වී තිබෙන කරුණුවල යම් කිසි සැකයක් උපදවීමට හේතු තිබෙන තිසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රම, ජනාධිපතිවරණය හා වෙනත් මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීමට ආණ්ඩු පක්ෂය ගැම වීමට ක්‍රියා කළේ හදිසි වේගතාවක් හිතේ තබාගෙන බව, පසුගිය කාලයේ ඇති වූණු සිද්ධි අනුව අපි සිහියට ගන්න මිතු. හදිසියේම ජනාධිපති තරගයක් තැබීමේ අරමුණ ඇතිව හිටිතැවියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඊට සම්බන්ධ වගකී සංශෝධනය කළා. ඒ එක්කම, මැතිවරණ පැවැත්වෙන ආකාරය පිළිබඳව සංශෝධන ගණනාවක් ආණ්ඩු පක්ෂය ගෙනාවා.

අපි මේ යෝජනාවට විරුද්ධ වනවා නොවෙයි. මේ යෝජනාවට අපේ එක් කළ යුතු තව කරුණු තිබෙන තිසා, පාර්ලිමේන්තුවේ කොටස් කාරයන් හැටියටයි අපි මේ පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ. මේ රටේ මැතිවරණ ක්‍රමයේ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බව අපට පිළිගන්නට සිදු වෙනවා. අද මැතිවරණ ක්‍රමයේ විවිධ ආකාර ගණනාවක් තිබෙනවා. ජනාධිපති වරණය ජාතික මට්ටමෙන් පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන් ආසන වශයෙන් පත් කරනු ලබනවා. ඉදිරියේදී එය ජාතික මට්ටමෙන් නොව දිස්ත්‍රික්ක මට්ටමෙන් පැවැත්වෙයි.

දැනටම එක්සත් ජාතික පක්ෂයේ [බාධා කිරීමක්]—මම කියවා තිබෙන තිසයි කියන්නේ—සංවර්ධන සභාවල සිටින මන්ත්‍රීවරුන් අනුපාත ජන්ද ක්‍රමය තිසා ඒවායේ වැඩ කටයුතු කෙරෙන්නේ තැහැයි කැරලි ගහනවා. මිලන මැතිවරණයේදී තමන්ගේ තම, ලැයිස්තුවේ කොහේ වැටෙයිද, මේ මැතිවරණ ක්‍රමය සාධාරණද යනුවෙන් ආණ්ඩු පක්ෂයේ පසුපස පේළිවල සිටින මන්ත්‍රීවරුන් ගැම වීමට සැකයක් උපදවනවා. මේ වාගේ ප්‍රශ්න තිබෙන බව අපි පිළිගත යුතුයි.

මේ වාගේ හදිසි යෝජනාවක් අනෙක් අය සමග සාකච්ඡාවක්වත් තැනිව ඉදිරිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා නියෝජිතත්වය තබා ගන්නට හැකි තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයකට පත් වී තිබෙන තිසා වන්නට මිතු. පාර්ලිමේන්තුවේ ආසන ජන්ද ක්‍රමයෙන් පත් වන අය අතර සම්බන්ධතාව සෑම අවස්ථාවකදීම තබා ගන්නට බැරී තත්ත්වයක් උදා වී තිබෙනවා.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please ! How long will you take ?

දිනේෂ ගුණවර්ධන මහතා

(திரு. தினேஷ் குணவர்ந்தன)

(Mr. Dinesh Gunawardene)

Sir, may be another ten minutes.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Yes. You can continue after tea. The sitting is suspended till 5 p.m.

යැවීම ඊට අනුකූලව තාවකාලිකව අත්සිටුවන ලදී, අ. නා. 5 ට නියෝජ්‍ය කථානායකතුමාගේ [නොමන් වෛශ්‍රන්ත මහතා] සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி அமர்வு இ. ப. 5 மணி வரை இடை நிறுத்தப்பட்டது. மீண்டும் ஆரம்பமாயிற்று. பேரநிச் சபாநாயகர் அவர்கள் [திரு. நேராமன் வைத்தயர்தன] தலைமையிலுக்கார்கள்.

Sitting accordingly suspended till 5 p.m. and then resumed, Hon. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNE] in the Chair.

දිනේෂ ගුණවර්ධන මහතා

(**ශ්‍රී ලංකා විද්‍යා මණ්ඩලය**)

(**Mr. Dinesh Gunawardene**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා සඳහන් කරමින් සිටියේ මේ මැතිවරණ නීති ක්‍රමය පිළිබඳව සහ ජන්දදායකයින්ගේ මනාපය නියෝජනය කිරීම පිළිබඳව පවතින විවිධත්වයන් ගැනයි. මේ යෝජනාවෙන් එය එක තත්ත්වයකට ගැනීමේ අරමුණක් සඳහන් වී තැනැ. ජාතික වශයෙන් ජනාධිපතිවරණයක්, දැනට ආසන මට්ටමින් තෝරන පාර්ලිමේන්තුවක් හා පසුව දිස්ත්‍රික්ක මට්ටමින් තෝරන පාර්ලිමේන්තුවක් තිබෙනවා. ඒ එක පැත්තක්. ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල ක්‍රමයක් මගින් දිස්ත්‍රික්ක මට්ටමට සීමා වූ තවත් මැතිවරණ ක්‍රමයක් හා අවුරුදු සිය ගණනක් පැරණි මේ රටේ සම්ප්‍රදායික සහගාමිත්වයක් ඇති කළ ගම්පහා ක්‍රමය අහෝසි කර ජන්ද බලයකින් තෝරන්නේ නැතිව පත් කරන ග්‍රාමෝදය සභාවල් තිබෙනවා. මෙවැනි විවිධ මැතිවරණ රටාවල් 4ක් අතර අද ස්ථිර වශයෙන් පරිපාලන ගැටුමක් මතු වී තිබෙනවාය කියන එක ආණ්ඩු පක්ෂය පිළිගත යුතුයි. මේ තත්ත්වයටත් හරියාකාර විසඳුමක් ඇති කිරීමට මේ කාරක සභාවේ සීමාවන් පුළුල් කර තැනැ. ඊට බාහිරව යෝජනා ඉදිරිපත් කරන්නට පුළුවන් බව කීවත් මේ කාරක සභාවට හැකි වන්නේ තමන්ට පැවරෙන කාර්යය කිරීමට පමණයි.

ලංකාවේ මැතිවරණ රටාව වෙනස් කිරීමේදී මේ දිස්ත්‍රික්ක ක්‍රමය පිළිබඳව කිසිම ආණ්ඩුක්‍රම පනතක් මගින් සලකා බලා තැනී බව කියන්න ඕනැ. මේ දිස්ත්‍රික් ක්‍රමය අපේ කර පිටට වැටුණේ බ්‍රිතාන්‍ය යුගයේ. ඒ යුගයේ. ඒ යුගයේ කර පිටට වැටුණු දේ සෑම ආණ්ඩු ක්‍රමයකින්ම අපි ඉදිරියට අරගෙන ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ අවශ්‍යතාවයන් සඳහා පරිපාලනමය වශයෙන් ඇති කළ තත්ත්වයක් තමයි. අපට පැට වූ ඒ සීමාවන්. බ්‍රිතාන්‍යයන් ලංකාවේ පාලනය භාර ගන්නා කාලයේ උතුරු, දකුණ, නැගෙනහිර, බස්නාහිර හා මැද කියා මූලික වශයෙන් පලාත් 5 කට බෙදා තමයි. පාලනය කළේ. ඊළඟට උතුර දෙකට බෙදුවා. උතුර හා උතුරු මැද කියා. ඒ තත්ත්වය පවා ඇති කළේ බ්‍රිතාන්‍යයන්ගේ අවශ්‍යතාවය උඩයි. අපි ඒ තත්ත්වය මැතිවරණ ක්ෂේත්‍රය තුළත් එසේම රැකගෙන ඇවිත් තියෙනවා. අදත් ඒ ආකාරයෙන්ම රැක ගැනීමේ, ඒ දිස්ත්‍රික් රටාව පාර්ලිමේන්තුව තුළත් රැක ගැනීමේ අරමුණ ඇතිව තමයි. මේ කාරක සභාවට වැඩ කරන්නට සිදු වෙන්නේ. මේ නිසා ඇත්ත වශයෙන් මේ කාරක සභාවේ බලතල හා සීමාවන් පිළිබඳව විරුද්ධ පාර්ශවයේ අදහසුන් විමසා මේ කාරක සභාවට පැවරිය යුතු වැඩ කටයුතුවල සීමාවන් පිළිබඳව සාකච්ඡා කලා නම්, මා සඳහන් කළ පරිදි පවතින තවත් මැතිවරණ ක්‍රම ගණනාවක් පිළිබඳවත් මේ කාරක සභාව මගින් සාකච්ඡා කර කීර්දේශ ඉදිරිපත් කර පරිපාලනය මීට වඩා ක්‍රමවත් කිරීමේ හැකියාවකට මැතිවරණ නීතිය සකස් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසයි විරුද්ධ පාර්ශවයේ නියෝජිතයින් හැටියට අපි කියා සිටින්නේ ආණ්ඩු පක්ෂය මේ යෝජනාවට අත්හරින කළ යුතු කාර්ය භාරයන් ගණනාවක් මෙයට අත්හරින කර තැන කියා.

මැතිවරණ නීති වෙනස් කිරීමේදී අර මහර පිළිබඳව විශේෂ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණයට අයිතිවාසිකම් කරන්නට තිබෙන යම් යම් බලතල අහෝසි වීමකට විශේෂ කාරක සභාව මගින් නිර්දේශ ඉදිරිපත් කිරීමට උත්සාහයක් තිබෙනවාදැයි ඇති වූ සැකයක් අපේ සැලකිල්ලට භාජනය කරන්නට ඕනැ. විශේෂයෙන් මැතිවරණ නීතිය සහ මැතිවරණයකින් ඇති වන ප්‍රතිඵල පිළිබඳව අධිකරණයට විනිශ්චය කිරීමට ඇති බලතල පිළිබඳව යම් යම් වෙනස්කම් මේ මගින් නිර්දේශ කිරීමේ හැකියාව තිබෙනවා.

ඒ වාගේම අද මේ අනුකාරක සභාව මගින් කරන්න තිබෙන කටයුත්ත ඉතා සීමාසහිත ප්‍රදේශයක් තුළ පමණයි කියන වික අපි කියන්න ඕනැ. සමස්තයක් වශයෙන් මුළු මහත් මැතිවරණ රටාවත් ගැන කරුණු විමසන්නට හෝ කීර්දේශ කරන්නට අයිතියක් තැනී කාරක සභාවක් මේක. ඉතා සීමාසහිත ක්ෂේත්‍රයක් තුළ තමයි. මේ කාර්යය කරන්න පුළුවන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිස්ත්‍රික් වෙන් කර තියම කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ නීති සංශෝධනය කිරීම පිළිබඳ මේ කාරක සභාවට ඒ සීමාවන් තුළ පමණයි ක්‍රියා කරන්න පුළුවන් වන්නේ. මෙන්න මේ

නිසා මම විශ්වාස කරනවා මෙහි වෙනතාව—ආණ්ඩුව විපක්ෂයක් සමග සාකච්ඡා නොකර ඉදිරිපත් කළ මේ අනුකාරක සභාවේ වෙනතාව—මෙහි සඳහන් වූ කාරණාවල් ජනතා නියෝජිතත්වය පිළිබඳ සීමාව තුළ පමණක් සිතීමෙන් සිදු කෙරෙයි කියා. අත්ත ඒ වෙනතාවේ නිගමනානන්වය උඩ මේ අනුකාරක සභාවේ යෝජනාවට අපි පක්ෂ වෙනවා.

නමුත් අපි කියන්න ඕනැ මේ රටේ මැතිවරණ ක්‍රමය තුළින් ජනතා නියෝජිතත්වය සහ සහගාමිත්වය ලබාගැනීමේ අරමුණ ඇතිවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් එය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ ඒ අනුකාරක සභාවේ කටයුතුවලදී මීට වඩා පුළුල් ලෙස මැතිවරණ රටාව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව විවෘතව තබන්නට වන බව. අපි සමහරු විශේෂ යෝජනාව වෙලාවෙන් කියා සිටියා පාර්ලිමේන්තු මැතිවරණ නීතිය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා නම් විශේෂ කාරක සභාවක් මගින් ඒ ප්‍රශ්න පිළිබඳව කටයුතු කරන්න කියා. ඒ විශේෂ කාරක සභාව ඒ සීමාව ඉක්මවා නොයවා පැවරුණ කාර්ය භාරයේ සීමාව තුළ වැඩ කරන්නට හැකියාව ලැබෙවා කියා ප්‍රකාශන කරන අතර එයට එකඟත්වය පල කරමින් තවතිනවා.

අ. හා. 5.08

වීරසිංහ මල්ලිමාරච්චි මහතා (කොළඹ දිසා ඇමතිතුමා)

(**ශ්‍රී ලංකා විද්‍යා මණ්ඩලය**)

(**Mr. Weerasinghe Mallimaratchi—District Minister, Colombo**)

නියෝජ්‍ය කථානායකතුමනි, මෙම තේරීම් කාරක සභාව සම්බන්ධව විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට අපි ඇහුම්කන් දිගෙන සිටියා. පළමුවෙන්ම මම කැමතියි විරුද්ධ පක්ෂය ඉදිරිපත් කළ තර්ක ගැන සලකා බලන්න. එතුමන්ලා මේ යෝජනාවට පක්ෂව ජන්දය දෙන බව ප්‍රකාශ කලා. ඒ වාගේම මේ රජයටත් අපේ පක්ෂයටත් ගුරුහරුකම් දෙන න්‍යායෙනුයි, විරුද්ධ පක්ෂයේ සමහර මන්ත්‍රීවරු කථා කෙළේ, විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය මැතිවරණ කාලවලදීත්, අතුරු මැතිවරණ කාලවලදීත් රජයට විරුද්ධව යැහෙන උද්ඝෝෂණ කරගෙන ගියා අපි දුෂණ කලාය, මැරවිර බලය පාවිච්චි කලාය, නොයෙක් වැරදි ක්‍රියාවලට සහගාමි වූණාය කියා.

අපට උපදෙස් දෙන්නට කලින් මම හිතනවා [බාධා කිරීම්] අපේ ගරු මතුගම මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) මම ප්‍රාර්ථනා කරනවා මේ මාසය අවසන් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයට පත් වේවි කියා, කරදරයක් තැනිව. මෙම තේරීම් කාරක සභාව පත් කිරීමෙන් මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපෙත් හුඟක් උපදෙස් ගන්න පුළුවන් වේවි කියා. මේ තේරීම් කාරක සභාව නිසා දැන් නමුත්තාන්දේලාගෙන් පුරුක පුරුක ගැලවී යනවා, පසුගිය සතිකේ ඉඳලා. අන්තිමට කොතනින් ඉතුරු වේවිද කියා මම දන්නේ තැනැ. දැන් ගැලවීලා යන්නම් එල්ලෙනවා. එහාට මෙහාට වැනෙනවා, ගැලවීලා, නමුත්තාන්දේලාගේ හිත දන්නව ඒක. අද පුවත්පත්වල තිබුණු ප්‍රකාශයක් කියවා බැලුවොත් හොඳයි, මැතිවරණ නීති සම්බන්ධව, තවමත් ගිලිහිලා තැනැ. එපමණයි. ගිලිහිලා තැනැ. ගිලිහෙයි ලඟදී. නමුත්තාන්දේලා අද කරන ප්‍රකාශය ගැන හිතන විට, මහරගම ගරු මන්ත්‍රීතුමාගේ (දිනේෂ ගුණවර්ධන මහතාගේ) බාජ්ජා මෙම පාර්ලිමේන්තුවේ දවසක් කථාවක් කරදදී කළ ප්‍රකාශයක් මට මතක් වෙනවා. එතුමා එදා විරුද්ධ පක්ෂයට කීවා, බඩේ බිඳු නියාගෙන කථා කරන්නට එපාය කියා. මට අද ඒ කථාව මතක් වෙනවා. මන්ද, අපට උපදෙස් දෙන උදවිය කථා කරන්නේ තවම ඒවා බඩ ඇතුළේ තබාගෙන තිසයි.

මම කියන්නේ මෙපමණයි: මේ තේරීම් කාරක සභාව සම්බන්ධව අපේ පක්ෂය සම්බන්ධව අපට උපදෙස් දෙන්නට කලින් විකක් සිතා බලන්න. මේ තේරීම් කාරක සභාව අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ගන්න නිර්ණයක් කියලා කීවා. මෙය අපේ පාර්ලිමේන්තු කණ්ඩායමට හරිසිදේ ගත් නිර්ණයක් නොවෙයි. හැට දෙනාගේම යහපත සඳහා මේ කාරක සභාව ඉදිරිපත් කරන්නේ. මේ තේරීම් කාරක සභාව කියන්නේ අප දෙදෙනෙක් තුන් දෙනෙක් එකතු වී රහස් කාමරයක්

තුළට ගොස් කරන වැඩක් නොවෙයි. මේ සඳහා විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලාත් ඇතුළත් කරනවා. එසේම මේ රටේ පුරා උරුමය හිමි හැම දෙනෙකුටම මෙම තේරීම් කාරක සභාව ඉදිරියට පැමිණ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට කිසිම බාධාවක් නැහැ. තමුත්තාන්සේලා උපදෙස් දෙන විට ඒ උපදෙස් කොපමණ දුරට තමුත්තාන්සේලා පිළිපැද තිබෙනවාදැයි කල්පනා කළ යුතුයි. මා කියන්නේ එයයි.

1982 වර්ෂයේ සිට මැතිවරණ ගණකාවකට මමත් මුහුණ දී තිබෙනවා. 1982 වර්ෂයේදී නාගරික මැතිවරණයෙන් පටන් ගත්තා. අද වනතුරු මේ රටේ තිබුණු මැතිවරණවලට සහභාගි වී තිබෙනවා. සහභාගි වුණා පමණක් නොවෙයි. යම් යම් අත්දැකීම්ද ලබා තිබෙනවා.

ගරු කියෝජ්‍යා කථානායකතුමනි, මට හිතෙන හැටියට, මට හැඟෙන හැටියට කුමන රජයක් පැවතුණත් පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධ කටයුතු සහ ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතු අවුරුදු පහෙන් පහට අළුත් කරන්නට පුළුවන් නම් එය ලොකු දෙයක්. මන්ද යම් කිසිවක් ක්‍රියාත්මක වන විටයි එහි තිබෙන අඩුපාඩුකම් පෙනෙන්නේ. එක් දහස් තවසිය හතළිය ගණන්වල මැතිවරණ කළේ කොහොමද? අපහාස කිරීම්, දූෂණක්‍රියා තිබුණේ නැද්ද? එක පාටකට තිබෙන ජන්ද පත්‍රිකා පොදි බැඳගෙන ඇවිත්, එක පෙට්ටියකට දැමූ කාලයක් තිබුණේ නැද්ද මේ රටේ? මට මෙය මතක් වුණේ අපේ මහරගම ගරු මන්ත්‍රීතුමා, (දිනේෂ ගුණවර්ධන මහතා) විසින් පැරණි ගම්සභා ක්‍රමය අහෝසි කර අළුත් ක්‍රමයක් සකස් කර තිබෙනවාය කියා කියන්නට යෙදුණු නිසයි. එය වරදක්දැයි මම එතුමාගෙන් අහන්නට කැමතියි. [බාධා කිරීම්] මම කියලා දෙන්නම්. ග්‍රාමෝදය මණ්ඩලවලට කීසිවෙක් බලගත්කාරයෙන් පත් කරන්නේ නැහැ. තමුත්තාන්සේ කීව්වා ඒ විටියට ග්‍රාමෝදය මණ්ඩලවලට පත් කරනවාය කියා. ග්‍රාමෝදය මණ්ඩලවලට පත් වන්නේ කොහොමද? ප්‍රදේශයේ තිබෙන සමුපකාර ප්‍රාදේශිකයේ සභාපතිවරයා, පත්සලේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා, ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා, පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා ආදී වශයෙන් මේ සියළුම සභාපතිවරු, මෙම ග්‍රාමෝදය මණ්ඩලයට පත් කරන්නේ ඒ ඒ සමිතීවලින්. අපි කොටෙයි. ඒ පළාතේ ඒ ඒ සමිතී කියෝජ්‍යය කරන කියෝජ්‍යයෝ පත් කරන්නේ. ඒ සභාපතිවරුන්ගෙනුයි. ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයා පත් කරන්නේ. තමුත්තාන්සේ එය වැරදි සිදු කියන්නේ අපි සභාපතිවරයා පත් කරනවාය කියා සිතා ගෙනයි. අප සභාපතිවරයා පත් කරන්නේ නැහැ. මා මුලින් කී සභාපතිවරුන් සියළුම දෙනා රැස්වෙලයි. සභාපතිවරයා පත් කර ගන්නේ. ඔවුන්ට බලය තිබෙනවා, දේශපාලන හේදයෙන් තොරව, ජාති හේදයෙන් තොරව, ආගම හේදයෙන් තොරව, කුල හේදයෙන් තොරව, තමන්ට ඕනෑම කෙනෙකු ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති හැටියට පත් කරන්නට. අප කටයුතු කර තිබෙන්නේ එහෙමයි.

ඊළඟට, ගම් සභා ක්‍රමයට අප තැවතත් යා යුතුයි තමුත්තාන්සේ හිතනවාද? අදත් මගේ පුද්ගලික හැඟීම, -පක්ෂයේ අදහස කොටෙයි- පළාත් පාලන මැතිවරණවලදීත් පක්ෂයේදයක් නැතිව කටයුතු කරනවා නම් හොඳය කියලයි. මන්ද? හැම හේදයක්ම පටන් ගන්නේ ගම් මට්ටමෙන්. අප මේ හේදවලට ඉඩ කියන්නේ මන්ද? මම උදාහරණයක් දෙන්නම්. මේ වර පැවැත්වුණු උදාහරී උත්සවයේදී අද විශාල කලබැහැනියක් තිබෙන, ප්‍රශ්න තිබෙන, උතුරු ප්‍රදේශයේ ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරු ඇවිත්, පැය ගණනක් එම ගුමියේ සිට, හොඳම ග්‍රාමෝදය මණ්ඩලයට ලැබෙන තැනි ලබා ගත්තා. එතැන ජාති හේදයක් තිබුණේ නැහැ; එතැන ආගම හේදයක් තිබුණේ නැහැ; එතැන කුල හේදයක් තිබුණේ නැහැ. එහෙම නම් මේ ක්‍රමය තමයි මේ රටේ සාමය ගෙන යන්න පුළුවන් මාර්ගය. ඒ මාර්ගයට අපි දැන් අවතීර්ණ වෙලා ඉන්නවා. ගම් සභා ක්‍රමය ඇති කරන්න බැරිකමක් නැහැ. ඒ ක්‍රමය තැවත ඇති කරන්න පුළුවන්. තමුත්තාන්සේලා හැම නිස්සේම විරුද්ධවන අධිරාජ්‍යවාදී යුගය, ප්‍රතිගාමීත්වය තුරන් කර අපි දැන් අළුත් යුගයකට ඇවිත් තිබෙනවා. අද තිබෙන්නේ මහවැලි යුගයකට ඇවිත් තිබෙනවා. අද තිබෙන්නේ මහවැලි යුගයක්.

දිනේෂ ගුණවර්ධන මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Dinesh Gunawardene)
ගම් සභා ක්‍රමය අධිරාජ්‍යවාදීත්ව වඩා පරණයි.

විරසිංහ මල්ලිමාරච්චි මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Weerasinghe Mallimaratchchi)
වෙනත් පුළුවන්.

දිනේෂ ගුණවර්ධන මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Dinesh Gunawardene)
පැරණිම පාලන ක්‍රමය අධිරාජ්‍යවාදීත්වේ නොවෙයි.

විරසිංහ මල්ලිමාරච්චි මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Weerasinghe Mallimaratchchi)
කොයි රජපුරුවන්ගේ කාලයේ තිබුණත් අධිරාජ්‍යවාදීත්වේ කාලයෙන් එය තිබුණා.

දිනේෂ ගුණවර්ධන මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Dinesh Gunawardene)
මව.

විරසිංහ මල්ලිමාරච්චි මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Weerasinghe Mallimaratchchi)

ඉතින් මම හරි. ප්‍රශ්නයක් නැහැ. මොන කාලයෙන් එය පටන් ගන්නත් අධිරාජ්‍යවාදී කාලයෙන් එය තිබුණා. අපි අධිරාජ්‍යවාදී කාලයෙන් තුරන්වෙගෙන යනවා. ඒකයි මගේ තර්කය. තමුත්තාන්සේට අධිරාජ්‍යවාදීත්වේ කාලයේ තිබුණ හැම දෙයක්ම හොඳ තැත්කම් මෙයත් හොඳ තැනැයි කියායි මා කියන්නේ. තමුත්තාන්සේගේ ප්‍රතිපත්තිය අනුව හැම දෙයක්ම හොඳ නැහැ කියන එක මා පිළිගන්නවා. ඒ මොකද, තමුත්තාන්සේ ධනපතිත්ව විරුද්ධයි. තමුත් "මහාරාජා" ට කැමතියි. එය එක්තරා විධියක ප්‍රතිපත්තියක්. තමුත්තාන්සේගේ අදහසට මම එකඟයි. ඒ මොකද, ධනපතිත්ව විරුද්ධයි. තමුත් "මහාරාජා" ට කැමතියි.

අනිල් මුණසිංහ මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Anil Moonesinghe)
මම කියන්නද?

විරසිංහ මල්ලිමාරච්චි මහතා
(*ශ්‍රී. ක්‍රි. ක්‍රි. ජයවර්ධන ප්‍රකාශන සමාගම*)
(Mr. Weerasinghe Mallimaratchchi)

"මහාරාජා" කොමිෂනරිය ගානේ බස් දන්නත් කල්පනා කලා තමුත් අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. මේ රටේ මුදල් තියෙන හැම මනුෂ්‍යයකුටම-පාරේ යන වෙලෙත්දෙකුට, පරිමන්ට එසේ වෙලදාම් කරල සල්ලි හම්බ කර ගන්න ඕනෑම කෙනෙකුට-බස් එකක් දන්න පුළුවන්. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි එක්කෙනෙකුට තැනක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. අපි සමාජය පංතියේ හැම දෙනාටම සහයෝගය දෙන්න බලාපොරොත්තුව වෙනවා. තමුත්තාන්සේලා අද කොපමණ විවේචනය කළත් අපේ ප්‍රතිපත්තිය හොඳ නිසා තමයි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තේරීමේදී අපි ජයග්‍රහණය කළේ. තව සතියක් ඇතුළත තමුත්තාන්සේලාට ඉදිරිපත් වෙයි වැදගත් කරුණු. මේ ව්‍යවස්ථා සංශෝධනයට, මේ තේරීම් කාරක සභාවට අවශ්‍ය කරුණු තව සති දෙකක් යන්න කලින් ශ්‍රී ලංකා තීරණය පක්ෂය තුළින්ම ඉදිරිපත් වෙයි. මගේ මිතු ඉලංගරත්න හිටපු ඇමතිතුමාගේ පටන් කඩවා ගෙන, කඩා ගෙන දැන් මහරගම දේවාලය බලා ගමන් කරන පිරිස-[බාධා කිරීම්]

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தினர் ஒருவர்)
(A Member)

දේවාල බේරා ගන්නොත් ඇති.

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(திரு. விசிங்ஹ மல்லிமாரச்சி)
(Mr. Weerasinghe Mallimaratchchi)

එමමණක් නොවෙයි. තමුත්තාත්සේලා ව්‍යවස්ථාව ගැන අපට උපදෙස් දෙන්නේ කොහොමද? තමුත්තාත්සේලාගේ තායකයා, තමුත්තාත්සේලාගේ උප ලේකම්වරයා, අද අස්වන විජය කුමාරණතුංග මහත්මයා කර තිබෙන ප්‍රකාශය මොකක්ද? ඒ උදවියට ලැජ්ජයිලු 1981 දී පත් වුණ හිල තලවල තවම ඉන්න. මම නොවෙයි මේවා කියන්නේ. ඒ මොකද, සම්මේලනයක් තිබුණේ නැතිවු. අවුරුදු හතරකිත්. පහකිත්! මධ්‍යම කාරක සභාව කැඳවුයේ නැතිවු! ඒකාධිපති විධියටවු බලතල පාර්ලිමේන්තුවේ තිබෙන්නේ! අපි නොවෙයි මේවා කියන්නේ. තමුත්තාත්සේලාගේ පක්ෂ තායකයෝ මේවා කියන්නේ. ඒ විධියට එක වචනයක්වත් අපට ප්‍රකාශ කරන්න තමුත්තාත්සේලාට පුළුවන්ද කියා මා අහන්න කැමතියි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් අපි හැම මාසයකම සිදු වෙනවා. හැම තුන් මාසයකට වරක්ම සිදු වෙනවා අපේ— [බාධා කිරීම] පරණ යුදෙස් එකේ තත්වයට තමුත්තාත්සේලා අපිට ගන්න බලනවා. තමුත් අපි කවදවත් පරණ ඒවාට යන්නේ නැහැ. අපි එන්න එන්නම ප්‍රජාතන්ත්‍රවාදී විධියට අපිත් වෙනවා. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා මේ පක්ෂයේ තායකත්වය ගත් දින සිට හැම අවුරුද්දේම දොළොස් මාසය ඇතුළත මහ සම්මේලනය අපි පවත්වා සිදු වෙනවා. කවදක්වත් එය වරදදවා නැහැ. අපි කැමතියි— [බාධා කිරීම] තමුත්තාත්සේලාගේ පරණ තායකයන් මක්කොම අතහැර දමා තමුත්තාත්සේ. මය පක්ෂයට ආවා. තමුත්තාත්සේ ගැන හොඳ පිරිසක් තිබුණා පසුගිය සතියේ 'ඇත්ත' පත්තරේ. අද මම 'ඇත්ත' පත්තරේ ගේන්න බැරි වුණා. තමුත්තාත්සේ එය කියවන්න ඇති. එය හොඳ පිරිසක්. කවුදා වුණත් කියන්න මින තැන්වලදී— [බාධා කිරීම].

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

තමුත්තාත්සේ කියනවානේ හොඳයි කියා.

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(திரு. விசிங்ஹ மல்லிமாரச்சி)
(Mr. Weerasinghe Mallimaratchchi)

මම කියනවා හොඳයි කියා. එහි පොඩි අඩුපාඩුවකට ඇතුළත් තමුත්තාත්සේගේ නිලතල ගැන සඳහන් කර නොතිබීම පමණයි. තමුත්තාත්සේ හොඳයි කියන්නේ අපි හොඳයි කියන ක්‍රමයට තමයි. තමුත් අපට අවවාද දෙන්න කලින් තමුත්තාත්සේගේ පක්ෂය පුද්ගල කර ගන්න. තමුත්තාත්සේගේ පස්සේ ගිය උදවිය අද මක්කොම සොච්චි. ජනාධිපතිවරණයේදී තමුත්තාත්සේලාට ලක්ෂ කියක් ඡන්දය දුන්නාද? තායකත්වය බලා නොවෙයි ඒ ඡන්ද දුන්නේ? මේ රටේ එක්සත් ජනිත පක්ෂයට විකල්පයක් මිනූ කියලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිනිස්සු ඡන්දය දුන්නේ. අද ඒ උදවිය අනාච්චි. තමුත්තාත්සේලා දෙපිල බේරී. මහරගම මහජන එක්සත් පෙරමුණේ දේවාලය බලා එක් පිරිසක් ගමන් කරනවා. බණ්ඩාරතායක මැතිණියගේ අත්තනගල්ල දේවාලය බලා තවත් පිරිසක් ගමන් කරනවා. ගැටුමක් මැදයි අද ඉන්නේ. [බාධා කිරීමක්] මම නොවෙයි. මගේ මිත්‍රයයි කපුවා. තමුත්තාත්සේලා දන්නවා නේ කවිද කපුවා කියා. මගේ මිත්‍රයා. මම කොළඹත්තාවෙන් එලෙව්ව මගේ මිත්‍රයයි.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தினர் ஒருவர்)
(A Member)

ඇයි එලෙව්වේ?

විරසිංහ මල්ලිමාරච්චි මහතා
(திரு. விசிங்ஹ மல்லிமாரச்சி)
(Mr. Weerasinghe Mallimaratchchi)

එලෙව්වේ මහජනයා කැමති නැති තිබෙයි. එය එසේ කළේ මගේ පුළුවන්කාරකමක් නිසා නොවෙයි. මහජනයාගේ අකමැත්ත තිබෙයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මුලින්ම එක කාරණයක් පෙන්වා දෙන්න කැමතියි. මේ මැතිවරණ තීරී සකස් කිරීමේදී අපි මුල ඉදලම පටන් ගත්ත මිනූ. මුල මොකක්ද? ඡන්ද දයකයන් ලියා පදිංචි කිරීම. ඡන්ද දයකයන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මම එක උදහරණයක් පෙන්වන්න කැමතියි. මට කරුණු කොතෙකුත් පෙන්වා දෙන්න පුළුවන්. මට මුහුණපාන්න සිදුවුණ කරුණුවලින් කීපයක්ම මම පෙන්වා දෙන්න කැමතියි. 1962 දී මම තගර සභාවට තරඟ කර ජයග්‍රහණය කලා බොහොම පුර ඡන්ද ගණනකින්—ඡන්ද 105 කින්— මම ජයග්‍රහණය කලා. 1965 දී මම තැවත වරක් එම ආයතනයට තරඟ කල වි එ ටැඩ් ඡන්ද ප්‍රමාණය 28 කෙක් පහල බැස්සා. ඡන්ද විමසීමෙන් පසුව ඡන්ද ලැයිස්තු පරීක්ෂා කිරීමේදී මොකක්ද සිදුවී තිබෙන්නේ කියා සොයා ගන්න පුළුවන් වුණා. මගේ කොට්ඨාසයට අල්ලපු ආයතයේ සිටියා තාගරික මන්ත්‍රීවරයෙක්. ඒ පුද්ගලයාගේ නැගැසිත් 800 ක් පමණ මගේ කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටියා. තමුත් උත්තැනේ තරඟ කරන ආයතනයට මගේ කොට්ඨාසයේ සිටි ඡන්දදයකයින් 800 ක් ලියාපදිංචි කර ගෙන තිබෙන බව මට දැනගන්න ලැබුණා.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தினர் ஒருவர்)
(A Member)

මහුගේ පක්ෂය මොකක්ද?

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(திரு. விசிங்ஹ மல்லிமாரச்சி)
(Mr. Weerasinghe Mallimaratchchi)

පක්ෂය මොකක්ද මම දන්නේ නැහැ. ඒ දවස්වල තම යූ. එන්. පී. පක්ෂයෙයි. දන් මම හිතන විධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයි. මම මේ පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා හෝ යූ. එන්. පී. හෝ හේදසක් ගැන නොවෙයි. මම පෙන්වා දෙන්න යන්නේ රටේ තිබෙන යම් සිද්ධතක්. ඒ ඡන්ද දයකයින් 800 ක් 600 ක් පමණ ඒ පුද්ගලයාට ඡන්දය දී තිබෙන බව මට දැනගන්න ලැබුණා. මොකක්ද කලේ? මාට පරද්දවන්න මිනූ නිසා කුල හේදසක් අරගෙන මගේ කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටි ඒ කුලයට අයිතිය කියන ඡන්ද දයකයින් පිරිස—ඒ නැද, පිරිස—ඒ කොට්ඨාසයේ ලියාපදිංචි කරවා ගන්නා. ඉතින් ඒ පිරිස ඒ පුද්ගලයාට ඡන්දය දුන්නා. [බාධා කිරීමක්] දුෂණ ගැන කියන විට, ඡන්ද ලැයිස්තු ගැන කියන විට කලවාන මන්ත්‍රීතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) හරියට කලබල වෙනවා. මම එකුමාට පෙන්වා දෙන්නමි—

සරත් මුත්තෙට්ටුවෙගම මහතා

(திரு. சரத் முத்துவேகம)
(Mr. Sarath Muttetuwegama)

කිසිම කලබලයක් නැහැ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා

(திரு. விசிங்ஹ மல்லிமாரச்சி)
(Mr. Weerasinghe Mallimaratchchi)

ජනාධිපතිවරණයේදීත්, ජනමත විචාරනයේදීත්, තගර සභා මැතිවරණයේදීත් ඡන්දය පාර්ලිමේන්තුවට බර්මපාල මාවතේ කොමර 213 ලියාපදිංචි වුණ පිරිසක් ඉන්නවා. මේ ස්ථානය කොතැනද කියා මම කියන්නමි. බර්මපාල මාවතේ 213 අරණ ස්ථානය පමණක් නොවෙයි. තවත් මේ වගේ කැන් තිබෙනවා. ඒවත් මට පෙන්වන්න පුළුවන්. මොකක්ද මේ ස්ථානය? Sri Lanka Independent Estate Workers Congress මොකක්ද මේ කොන්ග්‍රස් එක? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති කාර්යාලයක්. මම හිතාගෙන සිටියේ එතැන වෘත්තීය සමිති

කාර්යාලයක් කියලයි. තමුත් කොයාගෙන යන විට විසි ගණනක් නවාතැන් ගෙන සිටින බෝඩිමක් බව දැනගත්ත පුළුවන් වුණා. මේ ගැන ජනද දැනගෙන ඔවුන්ට මුහුන්ගේ නිවේදනවලින් ජනදයක් තිබෙනවා.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தினர் ஒருவர்)
(A Member)

සිරිකොතෙන් ඒ වගෙයි.

විරසිංහ මල්ලිමාරච්චි මහතා
(திரு. விசும்பந் தாமஸ்)
(Mr. Weerasinghe Mallimaratchchi)

සිරිකොතේ නැගැ දහයක්වත්. ගිහිත් බලන්න. තිකම් බොරුවට තර්ක කරන්න. වාද කරන්න චූවමනා නැගැ. මම තීරීඥයෙක් නොවෙයි. මම ගිනන හැටියට තම මට තීරීඥයෙක් වෙන්න නොලැබුණේ මගේ වාසනාවකටයි. අපි දන්නවා සමහර වාමාංගික තීරීඥයින් මෙතැන කතා කරන්නෙ කොහොමද කියා. ඒ නිසා විකක් කල්පනා කර බලන්න. මෙතැනට තීරී ප්‍රශ්නයක් දමන්න එපා. බොරු ප්‍රශ්න ඇදගන්න එපා. උපපත් මිනිසුන්ගෙන් මුදල් අරගෙන උසාවියට ගිහිත් කැ ගනනවා වගේ තිකම් බොරුවට කැගහන්න එපා. මගේ තර්කය මෙයයි. මම යමක් කියනවා නම් කියන්නෙ කරුණු ඇතිවයි. තමුත්තාත්සේට මම කියන කාරණයට විරුද්ධව කරුණු කියන්න තිබෙනවා නම් සිරිකොතට ගිහිත් බලන්න. කී දෙනෙක් ලියාපදිංචි වී සිටිනවාද කියා. ඒ කරුණු දැනගෙන ඇවිත් මෙතැන ඉදිරිපත් කරන්න. එහෙම නැතිව තිකම් බොරුවට සිරිකොතේ මේ තරම් ලියාපදිංචි වී සිටිනවාය. තමුත්තාත්සේගේ ගෙදර මේ තරම් ලියාපදිංචි වී සිටිනවාය. කාර්යාලයේ මේ තරම් ලියාපදිංචි වී සිටිනවාය කියා කියන්න චූවමනා නැගැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපට උපදෙස් දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති කාර්යාලයේ 21 දෙනෙක් පදිංචිව සිටින බවට ලියාපදිංචි වී තිබෙනවා. මම තමුත්තාත්සේලාට අභියෝග කරන්න කැමතියි. මේවා ඔක්කොම යන්නේ ගොර ජනද හැටියටයි. එහෙම නොවෙයි කියා මම කලවාන ගරු මන්ත්‍රීතුමාගෙන් අහන්න කැමතියි. මතුගම ගරු මන්ත්‍රීතුමාගෙන් අහන්න කැමතියි. තමුත්තාත්සේ ලේකම් ධුරයට පත්වුණු දවත් කරුණාකරලා මේවා අත්හැරලා දමන්න. එහෙම කළොත් තමුත්තාත්සේට දෙවියන්ගේ පිහිටයි. මොකක්ද මේ කරන්නේ?

ඊළඟට කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) කථා කලා. ඉන්න ! මම මේ කරන හොර වැඩ තමුත්තාත්සේට පෙන්නා දෙන්නම්. මේ කරන හොර වැඩ හැම එකකටම කියන්නේ යුරන්පි කාරයෝයි මේවා කරන්නේ කියලයි. පාරේ යනකොට මිනිගෙකුගේ අඟට ගලක් පෙරඑන්න ඒකට යුරන්පි කාරයෝ පලි. බස් එකක හුලා ගියත් ඒකට යුරන්පි යාරයෝ පලි. හයියෙන් වැස්සෙත් ඒකටත් යුරන්පි කාරයෝ පලි. දන් ඔහොම යනකොට වහියි. හැබැයි දේවලය පරෙස්සම් කරගන්න.

ඊළඟට අපි බලමු. මේ ලියාපදිංචිය කොහේද? යුනියන් පෙදෙස. නොම්බර 457. ඉන්න මම කොහේද කියා කියල දෙන්න. කලවාන ගරු මන්ත්‍රීතුමාගේ මාමණ්ඩිගේ කාර්යාලය. ලංකා සමසමාජ පක්ෂයේ, තමුත්තාත්සේගේ මාමගේ කාර්යාලය. ජනාධිපති අපේක්ෂකයාගේ කාර්යාලය. මෙන්න තිබෙනවා. "ලංකා සමසමාජ පාටි, යුනියන් පලේස්, 457". කී දෙනෙක් ලියාපදිංචිද? හතලිස් නම දෙනයි. හතලිස් නම දෙනෙක් පක්ෂයෙන් නැගැ. කරුණාකරල කල්පනා කර බලන්න. මේවා විහිළ නොවෙයි. නගර සභා මැතිවරණයේදී ඒ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා ජනද දහයකින් දිනුවා නම් ඒ දිනලා තිබෙන්නේ හොර ජනදයක් නොවෙයිද? වැරදි ක්‍රමයට කොටෙයිද? එහෙම නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියා කියන්නේ මේකටද? තමුත්තාත්සේලා අපට කොට්ටුවත් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කියලයි. මම මේ පොතක් අපේ ඇතිවයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන පෙන්වන්න හදන්නේ. මම මේකට පක්ෂයකට නිගරුවක් කරන්නේ නැගැ. පක්ෂයකට දෙස් කියන්න නැගැ. තමුත්

පක්ෂ මූලස්ථානයක් තිබෙනවා නම් ඒ පක්ෂ මූලස්ථානය ගැන පක්ෂ නායකයෝ අවබෝධයක් ඇතිව ඉන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයක් වයිජර්සිටර් හතරක් එක්කෙනෙක් අරගෙන ගිහිත් තිබෙනවා මම පෙරේද පත්තරේ දැක්කා. නව රුපියල් පහලොස් දහක් අරගෙන ගිහිත් තිබෙනවා. පුටු අරගෙන ගිහිත් තිබෙනවා. බංකු අරගෙන ගිහිත් තිබෙනවා. ලාච්චු ඇරලා "තයිල්" අරගෙන ගිහිත් තිබෙනවා. තමුත්තාත්සේලාද මේ මහජනතාවට තමුත්තාත්සේලාගේ පස්සෙන් එන්න කියා කියන්නේ? එහෙම කියන්නේ මොනවා බලාපොරොත්තුවෙන්නද දෙවියන්? කන්නෝරුවේ තිබෙන වයිජර්සිටර් එකක් හොරකම් කරගෙන යනවා නම් මේවා කරන්නේ කවුද? එහෙම තත්ත්වයක් තබාගෙන තමුත්තාත්සේලා මැතිවරණ තීරීරී සක්ස් කරන්න අපට උපදෙස් දෙන්න එනවා.

ග්‍රාමෝදය මණ්ඩල ඇති කීරීමෙන්, සංවර්ධන සභා ඇති කීරීමෙන් අපි පියවරක් ඉදිරියට ගිහිත් තිබෙනවා. මේ සංවර්ධන සභා ඇති කිරීමට උවද්ධ එක්සත් විමුක්ති පෙරමුණත් පක්ෂ වුණේ නැද්ද? සිදු වී තිබෙන වෙනස කුමක්ද කියා මම මහරගම ගරු මන්ත්‍රීතුමාගෙන් (දිනේෂ ගුණවර්ධන මහතා) අහන්නට කැමතියි. සංවර්ධන සභා ඇති වුණ කියා, තමුත්තාත්සේගේ ආයතයේ කෙරෙන වැඩ මොනවාද, නොකෙරෙන වැඩ මොනවාද කියා අද තමුත්තාත්සේ දන්නවා. පසුගිය කාලයේ තිබුණේ කොහොමද? දැනට අවුරුදු දහයකට කලින් තිබුණේ කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවටත් කලින්, 1970 වත් කලින් මේ රටේ තිබුණේ කොහොමද? පුළුවන්කාර ඇමතිවරයා වැඩ කර ගන්නවා. බලතල තිබෙන මන්ත්‍රීවරයෙක් හිටියොත් වැඩ කරගන්නවා. අතින් උදවිය, අතින් කණ්ඩායම පළානේ සිදු වෙන්නේ මොනවාද කියා දන්නේ නැගැ. පරදිනකොට වැඩ කරගන්න ඇමතිවරුන් පරදිනවා, වැඩ කර නොගත් මිනිස්සුන් පරදිනවා. අද එහෙම තත්ත්වයක් උද්ගත වෙලා නැගැ. එහෙම තත්ත්වයක් උද්ගත වෙන්න ඉඩ දිලා නැගැ.

මැතිවරණයක් එකකොට ඊළඟට තමුත්තාත්සේලා තර්කය හැටියට ඉදිරිපත් කරන්නේ මහර, මහර, මහර කියලයි. තමුත්තාත්සේලා ගිහින්නේ ලංකාව කියන්නේ මහර විතරයි කියලද? එතැන කලබලානියක් හරි මොකක් හරි වුණ එක වෙනම දෙයක්. ඒ නිසා අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට යනවාද? ඇත්ත වශයෙන්ම අපට කිසිම දෙයක් වෙනස් කරන්නට චූවමනාවක් නැගැ. මේ තිබෙන පිළිවෙලටම යන්නට පුළුවන්. තිබෙන පිළිවෙලටම ගියොත් තමුත්තාත්සේලාට විරුද්ධ පක්ෂයක් වශයෙන් හඩක් තහන්නට බැර වෙන්න පුළුවන්. තමුත් මේ කේර්මි කාරක සභාවක් පත් කීරීමෙන් අපි පදනම් කරන්නේ තමුත්තාත්සේලාට හඩක් තහන්නට අවස්ථාවක් දෙන්නටයි. තමුත්තාත්සේලාගේ අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් දෙන්නටයි. ජනාධිපතිවරණයේදී තමුත්තාත්සේලා මොන මොන උපපරවැට්ටි කලාද? නව සති දෙකක් ගියාට පසු මා ලඟ තිබෙන දේවලක් මම කියන්නම්. තමුත්තාත්සේලා තමුත්තාත්සේලාම කරගන්න දේවල්. කොබ්බෑකඩුව ගියේ කොහොමද, විජය කුමාරණතුංග ගියේ කොහොමද, කොයි කොයි තැන්වලටද ගියේ. කොපමණ මුදල් එකතු කලාද, ඒ මුදල්වලට වෙලා තියෙන්නෙ මොකක්ද. ඒ මුදල් කවුද වියදම් කලේ. කවුද ඒ මුදල් නිසා ගත්තෙ, කවුද වියදම් කරන්නට දුන්නෙ, ඒ ඔක්කොම මම විස්තර ඇතුළු කියන්නම්. අපේ මිනිස්සු අල්ලා ගත් හැටි, බොරුවට හොර ගාල්පොත් අච්චු ගැහුව හැටි, ඒ ඔක්කොමත් මම කියන්නම්. මම කියන්නෙ නැගැ. මේ රටේ පැවැත්වුණු එකම මැතිවරණයකදීවත් හොර ජනද පාවිච්චි නොකර තිබියාය කියා. හොර ජනද පාවිච්චි කරන්නෙ පක්ෂ නොවෙයි. පක්ෂ ගැන කතාකරන්න ඕනෑ නැගැ. හොර ජනද පාවිච්චි කරන්නේ කවුද? යම් අපේක්ෂකයකුට ලැදි මිනිගෙක් තමන්ට හොර ජනදයක් දුන්න පුළුවන් නම් දැනට ගිහිල්ලා. ඒක නැගැයි කියන්න කාටවත් පුළුවන්ද? ඒකට කියන්න පුළුවන්ද, එක්සත් ජාතික පක්ෂය හොර ජනද දීමාය කියා. මට කියන්න පුළුවන්ද, දිනේෂ ගුණවර්ධන මහත්මයා හොර ජනදයක් දලා මහරගම දිනුවාය කියා. මම කියන්නෙ නැගැ. එහෙම. මම එහෙම කියනවා නම් වැරදියි. ඒ මන්ත්‍රීවරයාට, ඒ අපේක්ෂකයාට කැමති උදවිය කවුරුහරි දන්න ඇති. කිහිපයක්. අපේ පැත්තෙකුත් කිපයක් අපේ අපේක්ෂකයින්ට කැමති උදවිය දන්න ඇති. සමහරවිට වැඩිය වැටුණු එක්කොන දිනත් පුළුවනි.

මහින්ද යාපා අබේවර්ධන මහතා
 (திரு. மஹிந்த யாப்பா அபேய்வர்தன)
 (Mr. Mahinda Yapa Abeywardana)

ඔහු විසින් ප්‍රකාශ කරවා තිබෙනවා, ඔහුගේ ජීව රටට එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවන් පහර දුන්නාය කියලා. ඒක පුදුම පහරදීමක්. මේ ජීව රටය තමයි. ඒ ගහන්මයා මුළු මැතිවරණ කාලය තුළම ගමන් කළ ජීව රටය. මේ පහර දුන්නාය කියන දවසේ පහර දුන් වේලාවේ පමණක් එතුමා මේ ජීව රටයේ ගමන් කළේ නැහැ. ඔහුගේම ආධාරකරුවන් පිරිසක් පමණයි, මේ ජීව රටයේ ගමන් කළේ ඒ ආධාරකරුවන්ගෙන් කිසිම කෙනෙකුට අබමල් රේඛාවක තරම්වත් තුලාලයක් ඇඟ සිරීමක්වත් වී නැහැ. ඒ බවට පොලීසියේ කොතැනකවත් සඳහන් වෙලා නැහැ. එසේ නම් උන්නැහේ මෙවැනි ක්‍රියාවකින් බලාපොරොත්තු වුනේ මොකක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා බලාපොරොත්තු වුණා, ගක්මන ආසනයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට. අපේක්ෂිත වූයේ ඒ අඩුපාඩුකම් නිසා එහෙම බලාපොරොත්තුවක් ඇති කර ගන්න උන්නැහේට හේතුවක් තිබුණා. අපි තැනි කාලයේ අපේ අඩුපාඩුකම් තිබුණු කාලයේ පාලු ගෙඩි වලට බිඳීම වගේ වැඩක් උන්නැහේ කළේ.

මා කලින් කීවා වාගේ අපේ රටේ සාමාන්‍ය නීතීන් උල්ලංඝණය කරමින් උන්නැහේ පක්ෂ සංවිධාන කටයුතු කර ගෙන ගියා. එසේ කරමින් අපේ අඩුපාඩුකම් වලින් ප්‍රයෝජන ගනිමින් උන්නැහේ බලාපොරොත්තු වුණා, විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට. එහෙම බැරවෙන කොට උන්නැහේ කල්පනා කලා. උන්නැහේගේම මිනිසුන් ලවා උන්නැහේගේම ජීව රටට පහර දීලා, කඩලා ඒක එක්සත් ජාතික පක්ෂයේ මැරවරයන්ගේ වැඩක්ස කියා ප්‍රකාශ කර මහජන අනුකම්පාව දිනා ගන්නට. මෙවැනි දේවල් කරන්නට පුළුවන් වෙන්නේ අපේ මැතිවරණ නීති රීතිවල අඩුපාඩුකම් තිබෙන නිසයි. එ පමණක්ද? උන්නැහේ මැතිවරණ කාලයේදී ආගම දඩම්මා කරගන්නා, තමන්ගේ වුවමනාවක් පිරිමසා ගන්නට, මැතිවරණයට දින කීපයකට පෙර උන්නැහේ බෝ පැලයක් අරගෙන මුළු ආසනයේම ඇවිද්ද, බෝ පැලයක් අරගෙන ගිහින් අපේ දුප්පත් අම්මලා ලවා අත ගසසවලා, උන්නැහේ කීවා "ආගම ආරක්ෂා කරන්න තම මම වගේ කෙනෙක් මේ ආසනයේම නැහැ. මම තමයි හොඳම බෞද්ධ ආගම් කාරයා, මම තමයි ගක්මන ආසනයේ බෞද්ධාගම දියුණු කරන්න ඉන්න එකම ගැලවුම් කාරයා" කියලා. මේ විධියට මුළු ආසනය පුරාම බෝ පැලයක් අරගෙන ගිහින් උන්නැහේ උන්සාහ කළේ මෙම ජනද නීතියේ තිබෙන අඩුපාඩුකම් වලින් අයුතු ප්‍රයෝජනයක් ලබා ගන්නයි.

එපමණක් නොවෙයි. මගේ හැම රැස්වීමකටම උන්නැහේ මැරවරයෝ ඇවිත් මගේ රැස්වීම් ඉදිරියේ එනාට—මෙහාට ගිහින් මගේ පාක්ෂිකයන් බිය වැද්දවා. 'කරුණාකර නමුත්තාන්සේලා මෙතැනින් ඉවත්වෙලා යන්න කැනිකම් ගැටුම් ඇති වෙන්න පුළුවනි' කියලා සමහරුන්ට මට කියන්න සිදුවුණා. එහෙම කියලා තමයි මම ගැටුම් වලක්වා ගන්නේ, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා, බුලේගාඩ මහත්මයා මේ ආසනය පුරා මැතිවරණ කාලය තුළදී ක්‍රියා කළේ අමුම අමු මැරවරයෙක් වාගෙයි. උන්නැහේට එහෙම හැසිරෙන්න පුළුවන් වුණේ, ජනද නීතියේ තිබෙන දුර්වලකම් නිසයි. එපමණක් නොවෙයි, රාජ්‍ය වැරිලි සංස්ථාවට අයත් දිදෙතිපොන වතු යාට උන්නැහේ ගිහින් එතැන සිටි මුරකාරයාගේ කම්සයෙන් අල්ලලා හොලවලා උමලා යූ. එක්. ඒ. කාරයෝ නේද, උමලට මිනැ සෙල්ලම් මම තටන්න දෙන්නේ නැහැ' කියා තිබෙනවා. මෙන්න මේ විධියේ බිය ගැන්වීම් ඔහු කලා. මේ විධියට ක්‍රියා කළේ ජනද නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා නොවෙද කියා මම නමුත්තාන්සේගෙන් ප්‍රශ්න කරන්න කැමතියි. එපමණක් නොවෙයි, ජනදය පැවැත්වුණු දවසට කලින් දවසේ උන්නැහේ ගියා මාවරල තැපැල් කාර්යාලයට. ගිහින්—

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

I wish to raise a point of Order, I would like to submit to you that there is an election petition and any statement that we make regarding that petition on the

floor of this House is rather serious. I think we are drifting away from what we really should discuss on this particular Motion.

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதீப சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

I have already posed that question. As there was no one here to raise it, I asked the hon. Member whether there was an election petition.

මහින්ද යාපා අබේවර්ධන මහතා
 (திரு. மஹிந்த யாப்பா அபேய்வர்தன)
 (Mr. Mahinda Yapa Abeywardana)

This has no relevance to the petition. I am making my comments on this Motion.

ආර්. ප්‍රේමදාස මහතා
 (திரு. ஆர். பிரேமதாச)
 (Mr. R. Premadasa)

The hon. Member is only commenting on certain remarks that had been made by the hon. Second Member for Nuwara Eliya-Maskeliya.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

He has gone beyond that.

ආර්. ප්‍රේමදාස මහතා
 (திரு. ஆர். பிரேமதாச)
 (Mr. R. Premadasa)

How do you know? Do you know what the hon. Second member for Nuwara Eliya-Maskeliya said on the Floor of this House? He is taking personal responsibility for what he is saying.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

He may take personal responsibility, but I want to state that on the last occasion when the Hon. Prime Minister wanted to speak about the Mahara incidents the Chair gave a Ruling and the Hon. Prime Minister very kindly accepted the position that none of those incidents which took place in Mahara should be discussed on the Floor of the House. We all agreed with that Ruling.

ආර්. ප්‍රේමදාස මහතා
 (திரு. ஆர். பிரேமதாச)
 (Mr. R. Premadasa)

Sir, when you pointed this out to the hon. Member the hon. Member for Attanaglla was not here. I took up the position that so long as his remarks did not interfere with the election petition and he was only commenting on the statements made by the hon. Second Member for Nuwara Eliya-Maskeliya, he was entitled to make those comments.

குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார்.

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Only about the jeep.

சுற்றுலா துறை அமைச்சர்

(திரு. அனில் மூனசிங்கம்)

(Mr. Anil Moonesinghe)

The hon. Member for Nuwara Eliya-Maskeliya only spoke about the jeep. Therefore, the hon. Member for Hakmana must reply to that and not go beyond that.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Order, please! Certainly, nothing which is the subject matter of the petition should be elicited now in any speech, but if the hon. Member is making an explanation with regard to any remarks made in this House about his conduct—

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Whose conduct?

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

The hon. Member's conduct. To that extent, I would advise and request the hon. Member to confine his remarks to the remarks made by the hon. Second Member for Nuwara Eliya-Maskeliya.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

About his conduct.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Yes. Please do that because otherwise it will be very difficult. We should all make an effort to keep within the Standing Orders.

திரு. மஹிந்த யாப்பா அபேவர்தன

(திரு. மஹிந்த யாப்பா அபேவர்தன)

(Mr. Mahinda Yapa Abeywardana)

சுற்றுலா துறை அமைச்சர், உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார்.

சுற்றுலா துறை அமைச்சர், உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார்.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Is this is a fact which does not refer to the petition?

திரு. மஹிந்த யாப்பா அபேவர்தன

(திரு. மஹிந்த யாப்பா அபேவர்தன)

(Mr. Mahinda Yapa Abeywardana)

It has no relevance to the petition.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

The petition will refer to something done by the hon. Member who is speaking, but now the hon. Member is referring to an act of—

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

He alone, but what about the agent?

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

No, he is not referring to this particular person.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

It has nothing to do with what the hon. Member for Nuwara Eliya-Maskeliya referred to.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

No, I am not referring to that. He is now referring to an incident where the petitioner has gone to a sub-post office or something and what he has done. Surely, he can mention that, but nothing referred to in the petition should be referred to.

திரு. மஹிந்த யாப்பா அபேவர்தன

(திரு. மஹிந்த யாப்பா அபேவர்தன)

(Mr. Mahinda Yapa Abeywardana)

It has no relevance at all to the petition.

திரு. லக்ஷ்மன் ஜயக்கொடி

(திரு. சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Not relevance: anything referred to in the petition should not be referred to by you in the speech.

திரு. மஹிந்த யாப்பா அபேவர்தன

(திரு. மஹிந்த யாப்பா அபேவர்தன)

(Mr. Mahinda Yapa Abeywardana)

உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார். உம குறிப்பிட்டுக் கொடுத்திருக்கிறார்.

ඒ විතරක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ගැන පමණක් නොව ස්වාධීනව ඉදිරිපත් වූණු අපේක්ෂකයා සම්බන්ධයෙනුත් මේ වාගේ අඩු පාඩු තමුත්තාත්සේට ඉදිරිපත් කරන්නට මට කරුණු තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයාට උදවු කළ සුනිල් ආරච්චිගේ තමැති තරුණයා. මැයි මස 14 වැනි ද ජනාධිපතිතුමා පැමිණි රැස්වීම සංවිධානය කළ අපේ තරුණයකුට වෙඩි තබන්නට උත්සාහ කළා. අපේ තරුණයන් එකතු වී ඒ ගැන හොයා බලන විට ඔහු පැන ගියා. ඔහු වෙඩි තබන්නට උත්සාහ කළ ආයුධයක් ඉදිරිපත් කොට. අපි හක්මන පොලීසියට මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා. අද වන තුරු කිසිම විභාගයක් කර නැහැ. මම මේ කාරණය කියෝජ්‍ය ආරක්ෂක දැමතිතුමාට ඉදිරිපත් කරනවා. මේ කාරණය ගැන අද වන තුරු විභාගයක් නැහැ.

සුනිල් ආරච්චිගේ කළේ මිනීමැරීමට නැත් කිරීමක්. හදිසි නීතිනය යටතේ, මිනීමැරීමට නැත් කිරීමේ චෝදනාවට පමණක් ප්‍රමාණවත් ඔහු ජමාන්ඩ් භාරයට ගැනීමට. නමුත්, අද වන තුරු ඒ පුද්ගලයා නිදල්ලේ හැසිරෙනවා. මම හක්මන පොලීසියෙන් ඉල්ලා සිටියා මේ ගැන විභාග කරන ලෙස. මාතර පොලීසි අධිකාරී තුමාගෙන් ඉල්ලා සිටියා. උත්තැහේලාට තවමත් මේ පුද්ගලයා හොයා ගන්න බැරී වී තිබෙනවා. මම පෙරෙයිදත් මාතරදී මේ පුද්ගලයා නිදල්ලේ හැසිරෙනවා දක්කා. ජන්ද නීතියේ මෙන්ම මේ අන්දමේ අඩුපාඩුකම් තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ අපේ සහෝදරයන් මුලවිසත හන්දියේ රැස්වීමක් තබන්න පුදුනම් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා එහි දැවිත් බැහැලා, "උඹලාට යූ. එන්. පී. කරන හැටි උගන්නන්නම්" කියා අපේ තරුණයන්ට තර්ජනය කළා. මේවා ජන්ද නීතියට එකඟයි මම අහනවා. මේවා තැනි කරන්නයි අපට ජන්ද නීතියේ සංශෝධනයක් අවශ්‍ය වන්නේ.

ඒ විතරක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමටලදී ඒ අපේක්ෂකයා ගන්න පුළුවන් හැම උපක්‍රමයක්ම ප්‍රයෝජනයට ගන්නා. අපේ පක්ෂයේ උදවියට අපේ පක්ෂයට උදවු කළ සමහර උදවියන් සම්බන්ධ කරගෙන මගේ වර්තය ඝාතනය කරන්න උත්සාහ කළා. නක්මන ආසනය විශාල වැඩි ජන්ද සංඛ්‍යාවකින් දිනා ගැනීම සඳහා මගේ වර්තය ඝාතනය කරන තරම් පහත් තත්වයකට උත්තැහේලා පත්වී සිටිනවා. උත්තැහේලාට ජීව හේතු තිබෙනවා. හක්මන ආසනය අවුරුදු හතක් තිස්සේ සංවිභානය කර, විශාල වැඩි ජන්ද සංඛ්‍යාවකින් එය දිනා ගන්නට උත්තැහේලා බලාපොරොත්තු වුණා. එය බැරී බව වැටහුණාට පසු පුළුවන් තරම්-අමු-අමුවේ-ජන්ද නීති කඩා දමමා. අපේ ආධාරකරුවන්ටත් පොද්ගලිකව මටත් කරන්න පුළුවන් හැම අපහාසයක්ම කළා. ජන්ද නීතියේ සංශෝධනයක් අවශ්‍ය වන්නේ මේ වාගේ අඩුපාඩුකම් තැනි කරන්නයි. මිටත්වඩා තදබල අන්දමින් මේ ජන්ද නීති වෙනස් කරන ලෙස මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දත් අභාවයට යමින් තිබෙන දේශපාලන පක්ෂයක්. අද එය කැලී කැලී කැඩී යනවා. අපි ජන්ද නීති හඳුන්වන උත්සාහ කරන්නේ. අපි ජන්ද නීති දැනි කරන්නට උත්සාහ කරන්නේ. අපි ජන්ද නීති සංශෝධනය කරන්නට උත්සාහ කරන්නේ. මින් ඉදිරියට දැනි වන දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ මැතිවරණ කටයුතු සාර්ථකව කරගෙන යන්නට වුවමනා කරන තිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දත් අපේ බලාපොරොත්තුවක් නැහැ. එය මිලහ මැතිවරණයට ඉදිරිපත් වේද කියාවත් මට හිතා ගන්න බැහැ. ඉදිරිපත් වුණත් කැලී කැලී වශයෙන් ඉදිරිපත් වේවි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අනාගතයේදී දැනි වන විනය ගරුක දේශපාලන පක්ෂවලට කටයුතු කරගෙන යන්නට පුළුවන් අන්දමේ සාධාරණ මැතිවරණ නීති රීති සංශෝධනයක් දැනි කරන්නයි. අන්ත ඵලදායී සංශෝධනයක් දැනි කරන්නට මේ ගරු සභාව ගත් මේ පියවරට සතුති කරන අතර, තමුත්තාත්සේ මට මේ අවස්ථාව ලබා දීම ගැන තමුත්තාත්සේට නැවතත් සතුති කරමින් මගේ කථාව අවසාන කරනවා.

[ඉතිරි වැඩ කටයුතු සඳහා 1983 ජූලි 7 වන මුහුණපසින්ද නිල වාර්තාව බලන්න].
 [செய்திக்கு தொடர் 1983 ஜூலை 7, வியாழன் நாளை அறிக்கையளிப்ப பார்த்து,
 [For continuation of Proceedings see OFFICIAL REPORT for Thursday, 7th July 1983]



දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝධිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

සந்தා : ඉහත සඳහන් අනුකූල අලිඛකයකින් වැරදිව සන්තා රුපා 200/- (සිංදු සම්පාදන පිරිසිදු කිරීම සඳහා රුපා 175/-) ඉහත සඳහන් තනි පිටපතක් රුපා 2.50. තවදුරටත් 90 පැය. වැරදිව සන්තා මුද්‍රණයක අත්තිකාරම්, අසාචාරික බොහෝමයක්, ත. පෙ. මු. 500, කොළඹ 1 ආදිය විවෘතව තිබීමට අනුබලයක් ලෙසින් පැහැදිලි කර ඇත. ඉන්දියානු රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.